

Ceylon Government Gazette

Published by Authority.

No. 5,717—FRIDAY, SEPTEMBER 7, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	1606
Western Province ...	1583	Land Resumption Notices...	—
Central Province ...	1591	Notices under Ordinance No. 1 of 1897	1636 & <i>Suppl.</i>
Northern Province ...	—	Abstracts of Season Reports	—
Southern Province ...	1593	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	1605	Sales of Arrack, Opium, and Toll Rents	1634
North-Western Province ...	1599	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber	—
Province of Uva ...	1602	Notifications of Close Season, Infected Areas, &c.	1635
Province of Sabaragamuwa ...	—	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,844, W. P.

Colonial Secretary's Office,
Colombo, August 24, 1900.

ON Friday, October 26, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,552. Situation—Palle pattu of Salpiti korale.
Village—Mampe

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs.
63	Kottegeowita	M. Baiappu and others	Owita	0	1	4	80
64	Puwakgahaowita	K. Don Thegis	do.	0	0	34	150
64½	Puwakgahakumbura	K. Don Welun	Paddy field	0	1	7	150
65	Petikiriyaliyadda	H. Don Joronis and others	do.	0	0	32	100
66	Dankorawakakumbura	M. Baiappu and others	do.	0	1	26	80
67	Kottegeowita-aswedduma	do.	do.	0	1	0	80
68	Kurukosgahawatta	do.	Garden	1	3	23	200
69	Do.	K. Hendrick Appu	do.	0	1	31	100
70	Do.	L. Jūwanis Perera	About nine cocoa-nut and 4 jak plants	1	2	18	50
71	Kottegekumbura	M. Baiappu	Paddy field	0	3	5	100
72	Kurukosgahawatta-aswedduma	K. Don Thegis and another	do.	0	2	8	50
73	Kurukosgahawattepaulaowita	do.	Owita	0	2	6	100
74	Kottegekumburapillewa	M. Baiappu	Paddy field	0	0	19	100
75	Meedinawatta	K. Don Remanis and others	Seventy-six cocoa-nut plants	1	2	25	40

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
76	Malwattakumbura	B. Don Louis and others	Paddy field	2	1	13	100
77	Kadurugahakumbura	Don Julius and others	do.	0	0	29	100
78	Kottegekumbura	M. Baiappu and others	do.	0	3	24	75
79	Kurukosgahapahalaowita	K. Don Siman and others	Owita	0	3	35	50
80	Meedinnawatta	L. Charlis Fernando	Old garden	2	1	4	100
81	Meedinnawattapahalaowita or Dawatagahaowita	K. Don Joronis and others	Owita	0	3	31	50
82	Meedinnawatta	K. Don Remanis and others	do.	0	1	10	50
83	Delgahawatta	L. Charlis Fernando	Old garden	12	1	32	120
84	Do.	B. Don Peris and others	do.	5	0	28	60
85	Do.	do.	do.	1	1	33	100
86	Kosgahawatta	M. Don Siman	do.	1	2	8	150
87	Dawatagahakumbura	V. Geeris Perera	Sixteen cocoanut trees five years	0	0	39	50
88	Do.	B. Carlinahami and another	Owita	0	0	23	50
89	Do.	do.	Paddy field	2	2	26	100
90	Nugagahakumbura	B. Carlinahami and others	do.	0	1	11	100
91	Do.	do.	Owita	0	0	22	50
92	Polorakumbura	V. Geeris Perera	Paddy field	0	2	29	100
93	Kosgahawattapaulaowita	M. Don Siman	Owita	0	2	11	50
94	Dawatagahakumbura	B. Carlinahami and others	Paddy field	1	2	25	150
95	Do.	V. Geeris Perera	do.	1	1	33	150
96	Do.	B. Carlinahami and others	do.	0	2	27	150
97	Nugagahakumbura	B. Don Siman and others	do.	1	3	19	100
98	Do.	D. Neris and others	do.	0	3	0	100
99	Polorakumbura	V. Abraham Perera and others	do.	0	2	19	100
100	Do.	V. Geeris Perera	do.	0	2	35	100
101	Kahatagahawatta	K. Don Joronis and others	do.	4	1	21	200
102	Kahatagahawattaowita	do.	Owita	0	1	20	100
103	Gonnanekumbura	K. Don Porolis and others	Paddy field	2	3	20	150
104	Marahena-aswedduma	K. Don Siman and others	do.	1	2	29	150
105	Do.	W. Don Siman	do.	0	1	35	60
106	Bogahakumburapiniyadda	K. Don Davith	do.	0	3	18	60
107	Narahena-asweddumakumbura	V. John Perera	do.	1	0	34	100
108	Do.	V. Sidoris Perera and others	do.	0	2	8	80
108½	Do.	V. Abraham Perera and others	do.	0	2	0	80
109	Welikumburapillewa	K. Don Davith	Owita	0	0	16	100
110	Kabadiyalakumbura	M. Don Siman	Paddy field	1	0	7	100
111	Kabaluwekumburapillewa	K. Don Louis and others	Owita	0	0	17	50
112	Do.	K. Don Francisco	do.	0	0	8	50
113	Do.	K. Don Joronis and others	do.	0	0	17	50
114	Do.	B. Don Peris and another	do.	0	0	36	80
115	Do.	K. Don Louis and others	do.	0	0	39	80
116	Do.	K. Don Francisco and others	do.	0	0	34	80
117	Do.	K. Don Joronis and others	do.	0	3	25	80
118	Do.	B. Don Peris and another	do.	0	3	20	80
119	Do.	W. Don Siman and others	do.	1	0	34	80
120	Do.	W. Don Telenis	do.	0	3	30	80
121	Do.	V. Tegis and others	do.	1	0	30	80
122	Do.	V. Temanis Perera and others	do.	0	2	9	80
123	Wewakumbura	M. Don Siman and another	do.	2	1	30	80
124	Wewakumburapillewa	M. Don Siman	Owita	0	0	13	80
125	Dawatagahakumburapillewa	K. Babahami	do.	0	1	0	50
126	Do.	V. Geeris Perera	do.	0	0	27	50
128	Do.	B. Carlinahami and another	do.	0	0	17	50
129	Hiripitiyagewatta	J. Don Siman and others	Old garden	1	1	6	150
130	Nugagahakumburapillewa	B. Don Sardiel and others	do.	0	0	19	50
131	Poloraowita	V. Thomas Perera and others	do.	0	0	14	60
132	Polorakumburaowita	V. Geeris Perera	do.	0	0	15	60
133	Do.	V. Abraham Perera	do.	0	0	15	50
134	Ambagahawatta	K. Don Johanis and others	Old garden	0	1	6	100
135	Ambagahawattaowita	do.	Owita	0	0	15	70
136	Ambagahawatta	B. Don Louis and another	Old garden	0	2	37	200

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,844, W. P.

වස 1900 ක්වු අගොස්තු මස 24 වෙනි දින කොළඹ

මහසෙකුකාරිස්උත්තාන්සේගේ කන්තෝරුවේදිස.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1900 ක්වු ඔක්තෝම්බ්‍ර මස 26 වෙනි දිනවු සිකුරද දවල් 12ව කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සිනිෂම 7,552. පිහිටීම—පල්ලේපත්තුව සල්පිටිකෝරලේ. ගම—මාම්පේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම කීසන්තා.	අත්දම.	මහක. අ. රු. ප.	අක්කර සක මිල. රු.
63	කෝව්වේගේඔව්ව	ම. බසිඅපු සහ කවන්	බිව්ව	0 1 4	80
64	පුවන්ගහඔව්ව	ක. දෙය් නේතිස්	එම	0 0 34	150

නො.	ඉඩමේ නම.	අයිතියකට කියවන්නා.	අන්දම.	මහත.			අක්කර
				අ.	රු.	ප.	මහ මිල.
64½	පුවක්ගහකුඹුර	ක. දෙව් වෙළුන්	කුඹුර	0	1	7	150
65	පැහැනිපිටියද	ක. දෙව් රේරෝනිස් සහ තවත්	එම	0	0	32	100
66	දන්කොරවකකුඹුර	ම. බයිඅප්පු සහ තවත්	එම	0	1	26	80
67	කෝව්වේගේඔව්ව අස් වැද්දම	එම	එම	0	1	0	80
68	කුරුකොස්ගහවත්ත	එම	වගාව	0	3	23	200
69	එම	ක. ගෙන්ප්‍රික්අප්පු	එම	0	1	31	100
70	එම	ල. ප්‍රවානිස් ප්‍රෙරු	පොල්පැල 9යි, කොස්පැල 4යි	1	2	18	50
71	කෝව්වේගේකුඹුර	ම. බයිඅප්පු	කුඹුර	0	3	5	100
72	කුරුකොස්ගහවත්තේ අස්වැද්දම	ක. දෙව් නේගිස් සහ කෙනෙක්	එම	0	2	8	50
73	කුරුකොස්ගහවත්තේ පාඩුලඹව්ව	එම	ඹව්ව	0	2	6	100
74	කෝව්වේගේකුඹුරපිල්ලාව	ම. බයිඅප්පු	කුඹුර	0	0	19	100
75	මිදිත්තවත්ත	ක. දෙව් රේමානිස් සහ තවත්	පොල්පැල 76ක්	1	2	25	40
76	මල්වත්තේකුඹුර	බ. දෙව් එච්ස් සහ තවත්	කුඹුර	2	1	13	100
77	කඳුරුගහකුඹුර	දෙව් ප්‍රලීස් සහ තවත්	එම	0	0	29	100
78	කෝව්වේගේකුඹුර	ම. බයිඅප්පු සහ තවත්	එම	0	3	24	75
79	කුරුකොස්ගහපහලඹව්ව	ක. දෙව් සිමන් සහ තවත්	ඹව්ව	0	3	35	50
80	මිදිත්තවත්ත	ල. වාර්ලිස් ප්‍රතාන්දු	පරණ වගාව	2	1	4	100
81	මිදිත්තවත්තේපහලඹව්ව නොහොත් දවටගහ ඹව්ව	ක. දෙව් රේරෝනිස්සහ තවත්	ඹව්ව	0	3	31	50
82	මිදිත්තවත්ත	ක. දෙව් රේමානිස් සහ තවත්	එම	0	1	10	50
83	දෙල්ගහවත්ත	ල. වාර්ලිස් ප්‍රතාන්දු	පරණ වගාව	12	1	32	120
84	එම	බ. දෙව් පීරිස් සහ තවත්	එම	5	0	28	60
85	එම	එම	එම	1	1	33	100
86	කොස්ගහවත්ත	ම. දෙව් සිමන්	එම	1	2	3	150
87	දවටගහකුඹුර	ව. ජීරිස් ප්‍රෙරු	5 අච්චු වගස් පොල්ගස් 16	0	0	39	50
88	එම	බ. කර්ලිනාගාමි සහ කෙනෙක්	ඹව්ව	0	0	23	50
89	එම	එම	කුඹුර	2	2	26	100
90	හුගහකුඹුර	බ. කර්ලිනාගාමි සහ තවත්	එම	0	1	11	100
91	එම	එම	ඹව්ව	0	0	22	50
92	පොලොරකුඹුර	ව. ජීරිස් ප්‍රෙරු	කුඹුර	0	2	29	100
93	කොස්ගහවත්තපාඩුල ඹව්ව	ම. දෙව් සිමන්	ඹව්ව	0	2	11	50
94	දවටගහකුඹුර	බ. කර්ලිනාගාමි සහ තවත්	කුඹුර	1	2	25	150
95	එම	ව. ජීරිස් ප්‍රෙරු	එම	1	1	33	150
96	දවටගහකුඹුර	බ. කර්ලිනාගාමි සහ තවත්	කුඹුර	0	2	27	150
97	හුගහකුඹුර	බ. දෙව් සිමන් සහ තවත්	එම	1	3	19	100
98	එම	බ. නේරිස් සහ තවත්	එම	0	3	0	100
99	පොලොර කුඹුර	ව. අබ්‍රහම්ප්‍රෙරු සහ තවත්	කුඹුර	0	2	19	100
100	එම	ව. ජීරිස්ප්‍රෙරු	එම	0	2	35	100
101	කහටගහවත්ත	ක. දෙව් රේරෝනිස් සහ තවත්	එම	4	1	21	200
102	කහටගහවත්තේ ඹව්ව	එම	ඹව්ව	0	1	20	100
103	ගොන්නාගේ කුඹුර	ක. දෙව් ප්‍රෝලීස් සහ තවත්	කුඹුර	2	3	20	150
104	නාගඟේගේ අස්වැද්දම	ක. දෙව් සිමන් සහ තවත්	එම	1	2	29	150
105	එම	ව. දෙව් සිමන්	එම	0	1	35	60
106	බෝගහකුඹුරේ පිත්ලිගද්ද	ක. දෙව් දුච්චන්	එම	0	3	18	60
107	නාගඟේගේ අස්වැද්දමේ කුඹුර	ව. ජේන්ප්‍රෙරු	එම	1	0	34	100
108	එම	ව. සිද්දේරිස්ප්‍රෙරු සහ තවත්	එම	0	2	8	80
108½	එම	ව. අබ්‍රහම්ප්‍රෙරු සහ තවත්	එම	0	2	0	80
109	වැලිකුඹුර පිල්ලාව	ක. දෙව් දුච්චන්	ඹව්ව	0	0	16	100
110	කබ්දිසවල කුඹුර	ම. දෙව් සිමන්	කුඹුර	1	0	7	100
111	කබ්දිසවල කුඹුර පිල්ලාව	ක. දෙව් එච්ස් සහ තවත්	ඹව්ව	0	0	17	50
112	එම	ක. දෙව් ප්‍රන්සිස්කු	එම	0	0	8	50
113	එම	ක. දෙව් රේරෝනිස් සහ තවත්	එම	0	0	17	50
114	එම	බ. දෙව් පීරිස් සහ කෙනෙක්	එම	0	0	36	80
115	එම	ක. දෙව් එච්ස් සහ තවත්	එම	0	0	39	80
116	එම	ක. දෙව් ප්‍රන්සිස්කු සහ තවත්	එම	0	0	34	80
117	එම	ක. දෙව් රේරෝනිස් සහ තවත්	එම	0	3	25	80
118	එම	බ. දෙව් පීරිස් සහ තවත්	එම	0	2	20	80
119	එම	ව. දෙව් සිමන් සහ තවත්	එම	1	0	34	80
120	එම	ව. දෙව් තෙලනිස්	එම	0	3	30	80
121	එම	ව. නේගිස් සහ තවත්	එම	1	0	30	80
122	එම	ව. තෙමානිස්ප්‍රෙරු සහ තවත්	එම	0	2	9	80
123	වැව කුඹුර	ම. දෙව් සිමන් සහ කෙනෙක්	එම	2	1	30	80

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන් නා.	අන්දම.	මහත. සකමිල.		
				අ. රු. ප.	රු.	
124	වැවේකුඹුර පිල්ලාව	ම. දෙව් සිමන්	බිඵව	0	0 13	80
125	දවටගහකුඹුරේ පිල්ලාව	ක. බ්‍රාහ්මී	එම	0	1 0	50
126	එම	ව. ජීර්ස්ප්‍රෙරු	එම	0	0 27	50
128	එම	බ. කර්ලියානාමි සහ කෙනෙක්	එම	0	0 17	50
129	හිරිපිටියගේ වත්ත	ජ. දෙව් සිමන් සහ තවත්	පරණ වගාව	1	1 6	150
130	නුගගහකුඹුරේ පිල්ලාව	බ. දෙව් සර්දීඤ්ඤ සහ තවත්	බිඵව	0	0 19	50
131	පොලොර බිඵව	ව. නොමස් පුර සහ තවත්	එම	0	0 14	60
132	පොලොර කුඹුරේ බිඵව	ව. ජීර්ස්ප්‍රෙරු	එම	0	0 15	60
133	එම	ව. ආබුහම්ප්‍රෙරු	එම	0	0 15	50
134	අඹගහවත්ත	ක. දෙව් ජේතානිස් සහ තවත්	පරණ වගාව	0	1 6	100
135	අඹගහවත්තේ බිඵව	එම	බිඵව	0	0 15	70
136	අඹගහවත්ත	බ. දෙව් එච්ස් සහ කෙනෙක්	පරණ වගාව	0	2 37	200

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරාජ්‍යවත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිරදිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ලිව්. ටී. වේලර්,
 වැඩබලන මහසෙනෙකාරීස් වමිහ.

No. 1,845, W. P.

Colonial Secretary's Office,
 Colombo, August 25, 1900.

ON Friday, October 19, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Hapitigam korale and Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 9,776. Village—Barawawila, Alutkuru korale north.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				Extent. A. R. P.	Rs.
Q 621	Kahatagahalanda	Don Isaac, Police Vidane	Garden	0 3 26	200
Preliminary plan 9,905. Village—Patanduwana.					
H 629	Beligaha or Kalagahawatta	W. Juse Fernando	Few cocoanut trees	0 2 8	50
I 629	Nabiritalanda	H. Agilis Appu	Garden	0 1 25	50

Further information regarding these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,845, W. P.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 25 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස්ලත්තාන්සේගේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සහ කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මක්කෝම්බු මස 19 වෙනි දිනකදී සිකුරාදා දවල් 12ට පවැණ කොළඹ කවිවේදියේදී වෙන්දේසිකර විකුණුවට නොහොත් තිත්පුකරදෙන්නට ගෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මෙහෙයුම් කොමිෂාසයේ උතුරු අලුත්කුරුකෝරලේ පිහිටා තිබෙන බිම් කැබෙලි 3ක්.

පිහිටම 9,776. උතුරු අලුත්කුරුකෝරලේ. ගම—බරවාච්චල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන් නා.	අන්දම.	මහත. සකමිල.		
				අ. රු. ප.	රු.	
Q 621	කහවගහලත්ත	දෙව් අයිසෙක්, පො. මු. පිහිටම 9,905. ගම—පහත්වුවන.	වත්ත	0	3 26	200
H 629	බෙලිගහ නොහොත් කල ගහවත්ත	ජයේ ප්‍රනාන්දු	පොල්ගස් සවල්පයක්	0	2 8	50
I 629	නාහිරිතලත්ත	අහිලිස්අප්පු	වත්ත	0	1 25	50

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරාජ්‍යවත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ලිව්. ටී. වේලර්,
 වැඩබලන මහසෙනෙකාරීස් වමිහ.

No. 1,846, W. P.

Colonial Secretary's Office,
Colombo, September 1, 1900.

ON Tuesday, October 30, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1. Situation—Gangaboda pattu, Siyane korale.
Village—Pelpita.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
A 1	Nakandakumbura Lenatherigollelanda	W. Sinnappu and others	Paddy field	4	2 10	50
			Encroachment by the owner of title plan plan No. 150,391	0	2 25	20
2	Do.	—	do.	0	0 24	20
3	Waturanedeniya	W. Amaris Appu and others	Deniya	0	1 20	15
4	Waturanemukalana Lenatherigollewatta	Crown W. Davith Appu	Forest to be reserved Garden	75	2 0	50
B	Do.	W. Davith Appu and others	do.	0	3 16	50
C	Do.	W. Isan Appu and others	do.	0	3 36	50
D	Do.	W. Don Louis and others	Cocoanut plants and jak 2 years	5	2 25	15
E	Do.	—	Deniya	1	3 15	15
F	Unapanduralangadeniya	W. Amaris Appu and others	Paddy field	6	0 11	50
G	Galagawadeniya	W. Yasohamy and others	10 cocoanut plants 1 year	5	1 0	20
H	Lenatherigollewatta	W. Appu Sinno and others	Paddy field	48	2 30	100
I	Kebelleghakumbura, &c.	W. Isan Appu and others	do.	4	0 22	50
J	Hunganwaladeniya	G. Girigoris Appu and others	Jungle to be reserved	60	1 0	30
5	Pelpitakele	Crown	25 cocoanut plants 5 years	2	3 11	15
6	Tammaunagahawatta	M. Samel Appu	Garden	3	3 0	15
7	Wewaruelandewatta	G. Girigoris Appu	Old garden	24	0 0	100
K	Migahawatta	W. Isan Appu and others	Garden	8	0 0	50
L	Galpottewatta	W. Madiris Appu and others	Threshing-floor	0	0 31	15
M	Galpottepillewa	W. Appune Appu and others	Encroachment by title plan 144,415	0	0 15	20
8	Wewarnelanda	Crown	Owita	0	0 8	15
N	Kebellagahakumbura	G. Girigoris Appu	do.	0	1 20	15
O	Do.	M. Wellun Perera	do.	0	0 3	15
P	Do.	W. Bempi Appu	do.	0	0 3	15
Q	Pelpitadeniya	H. Menchohamy and others	Paddy field	7	1 0	35
R	Wewarnelandewatta	W. Daniel Appu	Garden	1	3 30	20
S	Pelpitaowita <i>alias</i> Badde- amuweowita	M. Wellun Perera and others	Owita	16	3 3	20
T	Migahawatta and Delgaha- watta	W. Bempi Appu and others	Old garden	49	2 30	150
U	Do.	do.	do.	21	3 5	150
V	Tammanagahawatta	M. Sinnappu	Cocoanut and jak 10 years old	7	3 0	20
W	Wewarnelandewatta	W. Hendrick Appu	Garden	0	0 18	15
X	Arumedeniya	G. Girigoris Appu and others	Paddy field	2	3 31	30
Y	Kahatagahawatta	do.	Garden	4	1 28	25
Z	Do.	do.	do.	1	0 0	25
A 1	Kandewatta	G. Agilis Appu	do.	11	2 2	100
B 1	Welikumbura	S. Jeewappu	Deniya	0	2 24	15
C 1	Do.	E. Loku Sinno Appu and others	Paddy field	17	2 25	50
D 1	Do.	do.	Threshing-floor	0	3 32	15
E 1	Tammanagahawatta	M. Sinappu and others	Garden	6	3 15	30
F 1	Arumedeniya	do.	Threshing-floor	0	0 16	15
G 1	Kandewatta	G. Hendrick Appu and another	Garden	1	0 0	20
H 1	Do.	Mrs. C. H. Obeyesekera and others	Old garden	59.	1 26	250
I 1	Wewarnelandewatta	G. Appusinna and another	Garden	0	1 14	15
J 1	Do.	do.	do.	0	0 37	15
K 1	Tammangahawatta	M. Thomis Appu and others	do.	0	2 26	15
L 1	Mahakumbura	G. Girigoris Appu	Owita	0	0 14	15
M 1	Galabodawatta	G. Siyadoris Appu and others	Garden	4	3 28	20
N 1	Nagahawatta	W. Brampy Appu and others	do.	1	2 6	15
O 1	Do.	W. Don Sinnappu	Jungle	0	2 18	20
P 1	Do.	do.	do.	1	0 32	20
Q 1	Do.	W. Agidahamy	Old garden	1	0 3	30
R 1	Tammanagahawatta	M. Endris Appu	Garden	0	2 26	15
S 1	Munamalgahakumbura Mi- gahakumbura	H. Carolis Appu	Paddy field	15	2 30	50
T 1	Tammanagahawatta	Mahalage Appu	Garden	0	0 23	20
U 1	Galabodawatta	J. Sinchi Appu	do.	1	0 39	20
V 1	Delgahawatta	S. Vionis Perera	Three old jak trees in bearing	0	3 19	20
W 1	Do.	S. Sugathan Perera and another	Garden	0	1 27	25
X 1	Tammanagahawatta	A. Bempi Appu	1 cocoanut tree over 30 years old	0	1 18	15
Y 1	Do.	M. Endris Appu	Garden	0	2 37	20
9	Dodangaspitiyakanda	Crown	Jungle	23	0 0	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Z 1	Nagahawatta	W. Dionis Appu and others	Old garden	38	0 20	200
A 2	Delgahawatta	W. Don Sinnappu	Garden	3	1 3	20
B 2	Tammanagahawatta	H. Kirinelis Appu	Cocoanut 2 years old	1	1 28	15
C 2	Kosgahawatta	Mahallage Appu	Cocoanut 12 years old	1	1 39	20
D 2	Kahatagahawatta	M. Amaris Appu	Cocoanut 12 years old	3	1 2	20
E 2	Do.	do.	Garden	1	0 36	25
F 2	Do.	do.	Jungle	0	0 24	20
G 2	Do.	do.	do.	1	2 18	20
H 2	Do.	do.	Old garden	2	0 37	30
I 2	Do.	do.	Threshing-floor	0	0 9	15
J 2	Do.	do.	Old garden	5	1 11	30
K 2	Halgahaowita	do.	Cocoanut 6 years old	0	0 26	15
L 2	Kahatagahawatta	M. Amaris Appu and another	Old garden	3	1 20	30
M 2	Munamalgahakumbura	M. Piloris Appu and others	Paddy field	5	1 35	50
N 2	Kahatagahawatta	do.	Old garden	13	2 13	50
O 2	Walatagahawatta	M. Thomis Appu	do.	25	3 19	50
P 2	Galabodawatta	G. Babanis Appu	Garden	0	3 12	20
Q 2	Potuwiladeniya	G. Podi Appu	Deniya	0	1 24	15
R 2	Walantibugalalanda	E. Magris Appu	2 cocoanut plants 5 years old	0	3 4	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,846, W. P.

වම් 1900 ක්වු සැප්තැම්බ් මස 1 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

මස්තකර් දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ජපන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු මක්කෝම්බු මස 30 වෙනි දින වු අගතර වාද දවල් 12ව කොළඹ කව්වේරිසේදී වෙන්දේසිකර විකුණන්නට ගෙදෙනවා ඇත.

සිතියම 1. පිහිටීම—සියකැකෝරලේ ගඟබඩපත්තුව. ගම—පැල්පිට.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කර		
				මහ. රු. ප.	සක මිල. රු.	
A	කාකන්දේ කුඹුර	ව. සිංකෝරප්පු සහ තවත්	කුඹුර	4	2 10	50
1	ලේකකාරිගොල්ලේ ලඳු	සිතියම් නොමිමර 150,391කේ අයිතිකාරයා විසින් වැඩිපුර අල්ලාගන්නට සෙදන ඉඩම	—	0	2 25	20
2	එම	එම	එම	0	0 24	20
3	වතුරුනේ දෙනිය	ව. අමාරිස්ප්පු සහ තවත්	දෙනිය	0	1 20	15
4	වතුරුනේ මුකලාන	ආණ්ඩුව	මුකලාන (ගහනම් ඉඩම)	75	2 0	50
B	ලේකකාරිගොල්ලේ වතන	ව. දැවින්අප්පු	වතාව	5	2 15	25
C	එම	එම සහ තවත්	එම	0	3 16	50
D	එම	ව. ඉසන්අප්පු සහ තවත්	එම	0	3 36	50
E	එම	ව. දෙන එවිස් සහ තවත්	පොල් සහ කොස් 2 අවුරුදු වසස්	5	2 25	15
F	උනපදුරලග දෙනිය	ව. අමාරිස්ප්පු සහ තවත්	දෙනිය	1	3 15	15
G	ගලකාවාදෙනිය	ව. ගසෝහාම් සහ තවත්	කුඹුර	6	0 11	50
H	ලේකකාරිගොල්ලේවතන	ව. අප්පුසිංකෝර සහ තවත්	1 අවුරුදු වසස් පොල් 10	5	1 0	20
I	කැබැල්ලගහකුඹුර සහ තවත්	ව. ඉසන්අප්පු සහ තවත්	කුඹුර	43	2 30	100
J	නුංගංවෙල දෙනිය	ග. ත්‍රිකෝරිස්ප්පු සහ තවත්	එම	4	0 22	50
5	පැල්පිට කැලේ	ආණ්ඩුව	කැලේ (ගහනම් ඉඩම)	60	1 0	30
6	කම්මතහතවත්ත	ම. සාමෙල්අප්පු	5 අවුරුදු වසස් පොල් 25	2	3 11	15
7	වැවරුනේලන්දේ වත්ත	ග. ත්‍රිකෝරිස්ප්පු	වතාව	3	3 0	15
K	මීගහවත්ත	ව. ඉසන්අප්පු සහ තවත්	පරණ වතාව	24	0 0	100
L	ගල්පොත්තේ වත්ත	ව. මාද්දිස්ප්පු සහ තවත්	වතාව	8	0 0	50
M	ගල්පොත්තේ පිල්ලාව	ව. අප්පුනේඅප්පු සහ තවත්	කම්ම	0	0 31	15
8	වැවරුනේ ලන්ද	ආණ්ඩුව	නො. 144,415 සිති ගම අයිතිකාරයා විසින් අල්ලාගන්නට සෙදන ඉඩම	0	0 15	20
N	කැබැල්ලගහ කුඹුර	ග. ත්‍රිකෝරිස්ප්පු	කුඹුව	0	0 8	15
O	එම	ම. වෙවිස්ප්පු	එම	0	1 20	15
P	එම	ව. බෙම්පිඅප්පු	එම	0	0 3	15

කො.	ඉඩමේ නම.	අයිතීන්හි කිසිවක්.	අන්දම.	සක්කර		රු.
				මහක.	සක මිල.	
				අ. රු. ප.	රු.	
Q	පැල්පිට දෙකින	හ. මැත්වෝහාමි සහ තවත්	කුඹුර	7 1 0		35
R	වැවරනේලන්දේ වත්ත	ව. දැනියෙල අප්පු	වගාව	1 3 30		20
S	පැල්පිට බිම්ව නොහොත් බද්දේ අමුණුමේ බිම්ව	ම. වෙච්චප්පුර සහ තවත්	බිම්ව	16 3 3		20
T	මිහගවත්ත සහ දෙල්ගහ වත්ත	ව. බෙම්පිඅප්පු සහ තවත්	පරණ වගාව	49 2 30		150
U	එම	එම	එම	21 3 5		150
V	තම්මන්තාගහවත්ත	ම. සිංඤ්ජප්පු	10 අචිරුදු වගස් පොළ සහ කොස්	7 3 0		20
W	වැවරනේ ලන්දේවත්ත	ව. හෙත්දික්අප්පු	වගාව	0 0 18		15
X	අරුමේ දෙකින	හ. ග්‍රිගෝරියස්අප්පු සහ තවත්	කුඹුර	2 3 31		30
Y	කහවගහවත්ත	හ. ග්‍රිගෝරියස්අප්පු	වගාව	4 1 28		25
Z	එම	එම	එම	1 0 0		25
A 1	කන්දේවත්ත	හ. අභිලිප්අප්පු	වගාව	11 2 2		100
B 1	වැලිකුඹුර	ස. ජීවඅප්පු	දෙකින	0 2 24		15
C 1	එම	ඉ. ලොකුසිත්ඤ්ජාඅප්පු සහ තවත්	කුඹුර	17 2 25		50
D 1	එම	එම	කමත	0 3 32		15
E 1	තම්මන්තාගහවත්ත	ම. සිංඤ්ජප්පු සහ තවත්	වගාව	6 3 15		30
F 1	අරුමේ දෙකින	එම	කමත	0 0 16		15
G 1	කන්දේවත්ත	හ. හෙත්දික්අප්පු සහ කෙනෙක්	වගාව	1 0 0		20
H 1	එම	සි. මිකේසේකර නෝනාමකන්ඞි	පරණ වගාව	59 1 26		250
I 1	වැවරනේලන්දේ වත්ත	හ. අප්පුසිංඤ්ජා සහ කෙනෙක්	වගාව	0 1 14		15
J 1	එම	එම	එම	0 0 37		15
K 1	තම්මන්තාගහවත්ත	ම. තෝමස්අප්පු සහ තවත්	එම	0 2 26		15
L 1	මහකුඹුර	හ. ග්‍රිගෝරියස්අප්පු	බිම්ව	0 0 14		15
M 1	ගලබොඩවත්ත	හ. සිසයාපුරිස්අප්පු සහ තවත්	වගාව	4 3 28		20
N 1	සාගහවත්ත	ව. බ්‍රමිපිඅප්පු සහ තවත්	එම	1 2 6		15
O 1	එම	ව. දෙත් සිංඤ්ජප්පු	කැලේ	0 2 18		20
P 1	එම	එම	එම	1 0 32		20
Q 1	එම	ව. අභිවාහාමි	පරණ වගාව	1 0 3		30
R 1	තම්මන්තාගහවත්ත	ම. එන්ද්‍රිස්අප්පු	වගාව	0 2 26		15
S 1	මුකමල්ගහකුඹුර මිහගකුඹුර	හ. කරෝලියස්අප්පු සහ තවත්	කුඹුර	15 2 30		50
T 1	තම්මන්තාගහවත්ත	මහල්ලාගේ අප්පු	වගාව	0 0 23		20
U 1	ගලබොඩවත්ත	ඉ. සිත්ඞිඅප්පු	එම	1 0 39		20
V 1	දෙල්ගහවත්ත	ස. විතෝනිස් ප්‍රෙරු	ලොකු කොස් ගස් 3ක්	0 3 19		20
W 1	එම	ස. සුගතන් ප්‍රෙරු සහ කෙනෙක්	වගාව	0 1 27		25
X 1	තම්මන්තාගහවත්ත	ඒ. බ්‍රමිපිඅප්පු	හේන	0 1 18		15
Y 1	එම	ම. එන්ද්‍රිස්අප්පු	වගාව	0 2 37		20
9	දෙබන්ගස්පිටිකකන්ද	ආණ්ඩුව	කැලේ	23 0 0		20
Z 1	සාගහවත්ත	ව. දියෝනිස්අප්පු සහ තවත්	පරණ වගාව	38 0 20		200
A 2	දෙල්ගහවත්ත	ව. දෙත් සිංඤ්ජාඅප්පු	වගාව	3 1 3		20
B 2	තම්මන්තාගහවත්ත	හ. කිරිනේලියස්අප්පු	2 අචිරුදු වගස් පොළ	1 1 28		15
C 2	කොස්තහවත්ත	මහල්ලාගේඅප්පු	12 අචිරුදු වගස් පොළ	1 1 39		20
D 2	කහවගහවත්ත	මහල්ලාගේ අමාරියස්අප්පු	එම	3 1 2		20
E 2	එම	එම	වගාව	1 0 36		20
F 2	එම	එම	කැලේ	0 0 24		20
G 2	එම	එම	එම	1 2 18		20
H 2	එම	එම	පරන වගාව	2 0 37		30
I 2	කහවගහවත්ත	ම. අමාරියස්අප්පු	කමත	0 0 9		15
J 2	එම	එම	පරන වගාව	5 1 11		30
K 2	හල්ගහබිම්ව	එම	6 අචිරුදු වගස් පොළ	0 0 26		15
L 2	කහවගහබිම්ව	එම සහ කෙනෙක්	පරන වගාව	3 1 20		30
M 2	මුකමල්ගහකුඹුර	ම. පිලෝරියස්අප්පු සහ තවත්	කුඹුර	5 1 35		50
N 2	කහවගහවත්ත	එම	පරන වගාව	13 2 13		50
O 2	වලකගහවත්ත	ම. තෝමස්අප්පු	එම	25 3 19		50
P 2	ගලබොඩවත්ත	හ. බ්‍රාහ්මිස්අප්පු	වගාව	0 3 12		20
Q 2	පොකුච්චලදෙකින	හ. පොඩිඅප්පු	දෙකින	0 1 24		15
R 2	වලන්තිබුගලලන්ද	එ. මාග්‍රිස්අප්පු	5 අචිරුදු පොළ පැල 2ක්	0 2 4		15

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේසර්පනරුලුන්තා: ස්පේගෙන්ද, පිකිනිමේ කොන්දේස් ගැණ
බස්නාහිර දිසාමේ වංශාබිපති ආණ්ඩුවේ එපත්තලුන්තාත්පේගෙන්ද දුනගන්ව පුවත.

ගරුකර ආණ්ඩුකාර උතුමා: තත්වකන්සේගේ ආඥාව ලෙස,
බිඹිල්ලු. පී. චේලර්,
වැඩබලන මහසෙකුකාරිස් මමහ.
C 2*

No. 1,847, W. P.

Colonial Secretary's Office,
Colombo, September 4, 1900.

ON Friday, November 2, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,731. Situation—Gangaboda pattu of Siyane korale.
Village—Mitirigala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price			
				Extent.	per Acre.		
				A.	R.	P.	Rs.
9323	Koskanattelanda or Munamalghawatta	Don Harmanis, Police Vidane	Cocoanut plants 4 years old	0	3	10	40
9324	Do.	do.	Cocoanut plants 2 years old	0	2	14	40
9325	Do.	P. Lewis Singho and Juwanisa	Cocoanut plants 4 years old	0	2	21	35
9326	Koskanattelanda	Crown	Jungle	0	0	28	30
9327	Do.	P. Lewis Singho and J. D. Juwanisa	Cocoanut plants 3 years old	0	0	27	40
9328	Kekunagahalanda	The Hon. Mr. S. C. Obeyesekera	Cocoanut plants 3 years old	0	2	25	45
Preliminary plan 10,732. Situation—Gangaboda pattu of Siyane korale. Village—Mitirigala.							
9329	Kekunagahalanda	M. Carolis Appu	Thirty cocoanut 7 years old	0	3	10	50
9331	Kekunagahalanda or Kahatagahawatta	Don Harmanis, Police Vidane, and another	Twenty-five cocoanut plants 3 years old	1	0	25	60
Preliminary plan 10,468. Situation—Meda pattu of Hewagam korale. Village—Halpe.							
8455	Daranawalalanda	Crown	Batakele	8	0	34	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,847, W. P.

වම් 1900 ක්වු සැප්තැම්බු මස 4 වෙනි දින කොළඹ
මහසෙක්කාරිස්ථලත්තාන්සේගේ කන්කෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාභිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු හොවැම්බු මස 2 වෙනි දිනවු සිතුරුදොවල් 12ව කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 10,731. පිහිටීම—සියනැකෝරලේ ගහබොඩ පත්තුව. ගම—මීරිගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	අක්කර			
				මහක.	සක මිල.		
				අ. රු.	ප. රු.		
9323	කොස්කනත්ත ලත්ද හොකොන් මුහමල් ගහවත්ත	ඩී. හර්මානිස්, පො. වි.	4 අවුරුදු වයස් පොල්	0	3	10	40
9324	එම	එම	2 එම	0	2	14	40
9325	එම	ප. එවිස්සිංකෝ සහ කෙනෙක්	4 එම	0	2	21	35
9326	කොස්කනත්තලත්ද	ආණ්ඩුව	කැලේ	0	0	28	35
9327	එම	ප. එවිස්සිංකෝ සහ කෙනෙක්	3 අවුරු වයස් පොල්	0	0	27	40
9328	කැකුනගහලත්ද	වංශාභිපති ඇස්. සී. ඔබේසේ කරතුමා	එම	0	2	25	45
සිතියම 10,732.							
9329	එම	ම. කරෝලිස්අප්පු	7 අවුරුදු වයස් පොල් යස් 30ක්	0	3	10	50
9331	එම හොකොන් කහවගහ වත්ත	දෙත් හර්මානිස්, පො. වි. සහ පුත්විජු	3 අවුරුදු වයස් පොල් යස් 25	1	0	25	60
සිතියම 10,460. පිහිටීම—හේවාගම්කෝරලේ වැදපත්තුව. ගම—නල්පේ.							
8415	දරනවල ලත්ද	ආණ්ඩුව	බවකැලේ	8	0	34	20

මෙම ඉඩම් ගැණ වැඩිදුරකාරණ සර්වේයර්ජනලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාභිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර ලකුමානත්තවන්සේගේ ආඥාවලස,
ඩබ්ල්. ඩී. චේලර්,
වැඩිබලන මහසෙක්කාරිස් මමක.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,744, C. P.

Colonial Secretary's Office,
Colombo, August 24, 1900.

ON Monday, October 15, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pata Dumbara division of the Kandy District of the Central Province.

Preliminary plan 2,689.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
8383	Waradiwala	Tiyambarakelehena	Lantana and patana	14	1 30	20

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,744, C. P.

විෂි 1900 ක්වූ අගෝස්තු මස 24 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදී.

මහලක් දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්තානායක විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1900 ක්වූ ඔක්තෝබර් මස 15 වෙනි සඳුදා දවල් 12ට මහ නුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුනවනු යෙදෙනවා ඇත.

මහලක් දිසාවේ මහනුවර පලාතේ පානදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන විමිකැබෙලි එකක්.

සිතියම 2,689. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස.
8383	වරදිවෙල	සිංහඹරකැලේ හේන	රවිකිතුරු සහ පහන	අ. රු. ප. 14 1 30

අක්කරයක් රුපියල් 20 හිට පටන්ගැණි විකුනවනු යෙදේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ස් නරුල්ලන්තානායකගෙන් දැනගනවා ගැනිවත් ඇර, කොන් දේසි ගැණ වැඩිදුර තොරතුරු මහනුවර ගෞරවනීයවූ ඒජන්තලන්තානායකගෙන් දැනගන ගැනිවේ.

ගරුකර ආණ්ඩුකාර ලකුමානත්තනායකගේ ආඥාව ලෙස,

ඩබ්ල්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීස්ථාන.

No. 1,745, C. P.

Colonial Secretary's Office,
Colombo, August 30, 1900.

ON Wednesday, October 24, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Preliminary plan 4,874. Village—Mulgama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
13062	Kahatakosgahamulle patana <i>alias</i> kele	—	Patana and strip of jungle	0	2 16	40
13063	Do.	—	Tea nursery	0	1 8	30
13064	Do.	—	Jungle with milila and kahata	0	3 9	60
13065	Do.	Ambagahawattegedara Pinhami	Patana and jungle with kahata, &c.	4	3 26	60
13066	Do.	—	do.	0	1 12	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,745, C. P.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මක්කෝම්ම මස 24 වෙනි බුද්දින දවල් 12ට මහනුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි පහක්.

සිතියම 4,874. අයිතියම නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
13062	මුල්ගම	—	පහත සහ කැලැණදක්	0 2 16
			අක්කරයක් රූපියල් 40ගේ හිට පවත්ගැනී විකුණනවයෙදේ.	
13063	මුල්ගම	—	නේපැල තවාන	0 1 8
			අක්කරයක් රූපියල් 30ගේ හිට විකුණනව පවත්ගනව යෙදේ.	
13064	මුල්ගම	—	මිලිල කහවගස් නිබෙන කැලේ	0 3 9
13065	මුල්ගම	අඹගහවත්තේ ගෙදර පිත්තාම්	පහත සහ කහට ආදිය ඇති කැලේ	4 3 26
			අක්කරයක් රූපියල් 60ගේ හිට විකුණනව පවත්ගනව යෙදේ.	
13066	මුල්ගම	—	එම	0 1 12
			අක්කරයක් රූපියල් 30ගේ හිට පවත්ගැනී විකුණනව යෙදේ.	

යන මේ ඉඩම් සියල්ලටම නිසන්තේ කහටකොස්ගහමුල පහත නොහොත් කැලේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජලන්තාන්සේගෙන් දැනගනව ගැනිවත් ඇර කොන් දේසි ගැණ වැඩිදුරකාරණා මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්තාන්සේගෙන්ද අසා දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මම.

No. 1,746, C. P.

Colonial Secretary's Office,
Colombo, September 1, 1900.

ON Wednesday, October 24, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province.
Preliminary plan 4,825.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
B 809	Mitalawa	Katakahanambehena	Chena	1 1 34	25

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,746, C. P.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ්‍ර මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ මක්කෝම්ම මස 24 වෙනි බුද්දින දවල් 12ට මහනුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්.

සිතියම 4,825.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතියම නිසන්තා.	අන්දම.	මහත.
					අ. රු. ප.
B 809	මීතලමුව	කටකහනමේ ජේත	ආණ්ඩුව	හේත	1 1 34
					අක්කරයක් රූපියල් 25ගේ හිට පවත්ගැනී විකුණනව යෙදේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කොරතුරු සර්වේයර්ජනරාජලන්තාන්සේගෙන් දැනගතහැකිවත් ඇර කොන් දේසි ගැණ වැඩිදුර කොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තලන්තාන්සේගෙන් අසා දැනගනව ගැනිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මම.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,081, s. p.

Colonial Secretary's Office,
Colombo, August 29, 1900.

ON Wednesday, October 17, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at Akuressa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-five allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent	
				A.	R. P.
Preliminary plan 5,174.					
G 575	Alutwatta	Diyalape	Citronella	0	2 7
11063	Udurambukketiyadeniya	do.	Field	0	2 13
Preliminary plan 3,622.					
Q 349	Naigeokanda	Denepitiya	Paddy land	1	1 22
S 349	Divileokanda	do.	do.	1	1 14
Preliminary plan 1,248.					
9968	Pattiwattegodadivelwatta	Horagoda	Jungle	1	3 11
9968½	Do.	do.	do.	1	0 0
Preliminary plan 4,856.					
O 540	Polinduwahena	Malimada	Citronella	0	0 21
P 540	Do.	do.	do.	0	0 24
Q 540	Do.	do.	Chena	19	1 33
R 540	Do.	do.	Citronella	0	0 33
S 540	Do.	do.	Cleared land	0	2 6
T 540	Do.	do.	Citronella	0	0 33
U 540	Do.	do.	Chena	1	0 10
V 540	Do.	do.	Cleared land	0	0 25
Z 540	Peralandahena or Diganegodahena	do.	do.	1	1 0
B 541	Deniyawatta	do.	Garden	1	0 8
H 541	Etaweladeniyawatta	do.	Cocconut	0	1 4
13855	Mullagewattaudukarahena	do.	Garden	0	0 39
13856	Do.	do.	do.	0	0 26
13857	Do.	do.	do.	0	0 36
13867	Peralandahena	do.	Chena	0	0 26
13868	Do.	do.	Citronella	0	1 15
13876	Galpotttehena or Hinguranwelgalahena	do.	Chena	34	1 26
13877	Do.	do.	do.	0	1 12
13879	Egodayamullahena or Maragahahena	do.	do.	4	0 28
13880	Maragahahena	do.	do.	42	3 8
13881	Maragahahena Delkokarunatmagahena	do.	Jungle	1	3 14
13882	Maragahahena	do.	Chena	36	3 34
13884	Delkokarundeniya or Maragahahendeniya	do.	Deniya	0	0 33
Preliminary plan 4,318.					
11374	Kalumagahahena	Illuppella	Jungle	40	1 7
Preliminary plan 4,903.					
14030	Goiralagedeniyahena	Henegama	Citronella	0	1 26
14032	Galmuttawehena	Paradawa	Chena	47	2 38
14033	Do.	do.	Vegetable garden	0	0 11
14034	Do.	do.	do.	0	0 27
14036	Kekunagahawilahena	do.	Citronella	0	0 14
14037	Do.	do.	Chena	21	1 31
14039	Do.	do.	Citronella	0	0 36
14040	Do.	do.	do.	0	3 25
14041	Do.	do.	do.	0	0 30
14042	Do.	do.	do.	0	0 33
Preliminary plan 4,888.					
13978	Wimalukanattadeniya	Porambakananke	Deniya	0	2 5
13979	Wimalukanatta or Amuhenkanatta	do.	Chena	4	3 10
Preliminary plan 4,640.					
A 491	Penikolawila	Midigama	Field	0	2 20
B 491	Do.	do.	do.	2	3 16
12818	Do.	do.	do.	1	2 11
Preliminary plan 1,102.					
K 480	Talgastuduwwawatta	Kokmaduwa	Jungle	0	3 29
L 480	Wakwella or Higgahawatta	do.	Garden	0	2 30
Preliminary plan 2,644.					
4953	Mitigedeniya-addarahena	Mirissa	Jungle	3	2 10
4954	Unapandurewattaowita	do.	Vegetable	0	0 24
4955	Mitigedeniya-addaraowita	do.	do.	0	0 26

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 3,836.		
9458	Dolosgodahena	Midigama	Chena	4 0 0
9460	Do.	do.	do.	7 0 33
V 394	Do.	do.	Garden	1 0 0
9463	Do.	do.	Chena	8 3 5
		Preliminary plan 4,251.		
11120	Diwigalahena Naganirekebella	Mudugamuwa and Palalla	Forest	41 2 23

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,081, S. P.

වමී 1900 ක්වු අගෝස්තු මස 29 වෙනි දින කොළඹ
මහසෙනෙවිතුරුගේ ජනරාල්ගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර උපළුප්පත්තලයකට වසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1900 ක්වු මක්කෝමඩු මස 17 වෙනි දිනවු බද්ද දවල් 12ට අතුරුස්ථ නානායම්දී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණුදිසාවේ මාතර පලාතේ වැලිගමකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 55ක්.

නො.	ඉඩමේ නම.	සිතියම 5,174, ගම.	අන්දම.	මහත. අ. රූ. ප.
C 575	අළුත්වත්ත	දිපලපේ	පැහිරි	0 2 7
11063	උඩුරමුක්කැව්ගේ දේනිය	එම	කුඹුර	0 2 13
		සිතියම 3,622.		
Q 349	තයිගේ බිකන්ද	දේනේපිටිය	වියටහොඳ ඉඩම	1 1 22
S 349	දිවිලේ බිකන්ද	එම	එම	1 1 14
		සිතියම 1,248.		
9968	පාතවත්තේතොට්ටිවෙල්වත්ත	හොරගොඩ	බැද්ද	1 3 11
9968½	එම	එම	එම	1 0 0
		සිතියම 4,858.		
O 540	පොල්ඉන්දුව හේන	මල්මඩ	පැහිරි	0 0 21
P 540	එම	එම	එම	0 0 24
Q 540	එම	එම	හේන	19 1 33
R 540	එම	එම	පැහිරි	0 0 33
S 540	එම	එම	එලිකරපු ඉඩම	0 2 6
T 540	එම	එම	පැහිරි	0 0 33
U 540	එම	එම	හේන	1 0 10
V 540	එම	එම	එලිකරපු ඉඩම	0 0 25
Z 540	පේරලන්ද හේන නොහොත් දිගනේගොඩ හේන	එම	එම	1 1 0
B 541	දෙනියේ වත්ත	එම	වත්ත	1 0 8
H 541	ඇවිවේල දෙනියේ වත්ත	එම	පොල්	0 1 4
13855	බුල්ලේගේ වත්ත උඩුකර හේන	එම	වත්ත	0 0 39
13856	එම	එම	එම	0 0 26
13857	එම	එම	එම	0 0 36
13867	පේරලන්ද හේන	එම	හේන	0 0 26
13868	එම	එම	එම	0 1 15
13876	ගල්පොත්තේ හේන නොහොත් හිඟුරත්වැල්ගාලේ හේන	එම	හේන	34 1 26
13877	එම	එම	එම	0 1 12
13879	එගොඩගාබුල්ල හේන නොහොත් මාරගහ හේන	මල්මඩ	හේන	4 0 28
13880	මාරගහ හේන	එම	එම	42 3 8
13881	එම දේල්කොකාරුව අත්ගම හේන	එම	බැද්ද	1 3 14
13882	මාරගහහේන	එම	හේන	36 3 34
13883	දේල්කොකාරුව දෙනිය නොහොත් මාරගහදෙනිය	එම	දෙනිය	0 0 33
		සිතියම 4,318.		
11374	කළුගහහේන	ඉළුපැල්ල	බැද්ද	40 1 7
		සිතියම 4,903.		
14030	ගොසිරුලගේ දෙනියේ හේන	හේනගම	පැහිරි	0 1 26
14032	ගල්මුත්තාවේ හේන	පරදව	හේන	47 2 38
14033	එම	එම	එලවළු වත්ත	0 0 11
14034	එම	එම	එම	0 0 27
14036	කැකුනගහවිල හේන	එම	පැහිරි	0 0 14
14037	එම	එම	හේන	21 1 31
14039	එම	එම	පැහිරි	0 0 36

කො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මකක. අ. රු. ප.
14040	කැකුනගමවිල භේන	පරදුව	පැහිරි	0 3 25
14041	එම	එම	එම	0 0 30
14042	එම	එම	එම	0 0 33
සිතියම 4,888.				
13978	විමළකන්තේ දෙතිය	පොරඹකන්තේ	දෙතිය	0 2 5
13979	විමළකන්ත නොහොත් අමුපේත්කන්ත	එම	භේන	4 3 10
සිතියම 4,640.				
A 491	පැහිකොලවිල	මිදිගම	කුඹුර	0 2 20
B 491	එම	එම	එම	2 3 16
12818	එම	එම	එම	1 2 11
සිතියම 1,102.				
K 480	කල්ගස්තුඹු විවන්ත	කොක්මාදුව	බැද්ද	0 3 29
L 480	වක්වැල්ල නොහොත් තික්ගමවන්ත	එම	වන්ත	0 2 30
සිතියම 2,644.				
4953	මිවිගේදෙතියඅද්දරභේන	මිරිස්ස	බැද්ද	3 2 10
4954	උනපදුරවන්තේමිවිට	එම	එලවම	0 0 24
4955	මිවිගේදෙතියඅද්දරමිවිට	එම	එම	0 0 26
සිතියම 3,836.				
9458	දෙලොස්ගොඩභේන	මිදිගම	භේන	4 0 0
9460	එම	එම	එම	7 0 33
V 394	එම	එම	වන්ත	1 0 0
9463	එම	එම	භේන	8 3 5
සිතියම 4,251.				
11120	දිව්ගලභේන වැගෙනඉරේ කැමෙල්ල	මුදුගම සහ පාලල්ල	මුකලාන	41 2 23

කක්සේරු මිල රුපියල් 10යේ සිට 20 දක්වා.

එම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජ්‍යත්වයෙන් සේගෙයද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර ආණ්ඩුවේ උපජ්ජනන උත්තරයෙන් දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආඥාවලය,
ඩබ්ලිවු. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙහි මහතරු.

No. 1,082, s. P.

Colonial Secretary's Office,
Colombo, August 30, 1900.

ON Tuesday, November 6, 1900, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-seven allotments of land situated in the Bentota-Walallawiti korale, Wellaboda pattu, Gangaboda pattu, and Talpe pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 4,723.—Bentota-Walallawiti korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
A 502	Alawatugoda	Wannigasekeraliyadi-hatara	Field	2 1 39	10
13288	Do.	Rilapaluwekerewa	do.	3 2 8	3)
R 505	Warahena	Preliminary plan 4,728.—Bentota-Walallawiti korale. Bandarawatta-addaraowita	Field	1 0 0	10
Q 542	Kaikawala	Preliminary plan 4,877.—Bentota-Walallawiti korale. Galliyadda	Field	0 1 16	10
12374	Ganegoda	Preliminary plan 1,449.—Bentota-Walallawiti korale. Panwilaudumullakumbura	Field	2 2 25	20
12396	Do.	Walahrenamanana	Owita	4 3 22	100
11451	Battuwanhena	Preliminary plan 5,256.—Bentota-Walallawiti korale. Manana or Pahalagoda	Cinnamon and jak	0 1 6	20
11545	Bambarawana	Preliminary plan 5,282.—Bentota-Walallawiti korale. Bulat kandadeniya or Bogabapattiyakumbura	Field	0 2 10	10
11550	Do.	Wadurawakaratura	Cleared land	1 2 14	15
11721	Poddiwala	Preliminary plan 5,316.—Bentota-Walallawiti korale. Tennahenapollewwa	Deniya	0 1 35	15
10945	Wattehena	Preliminary plan 5,147.—Bentota-Walallawiti korale. Heendeniwelapollewwa	Garden	0 1 17	20
10946	Do.	do.	Owita	0 0 26	20
10947	Do.	Heendeniyawela	Field	0 0 27	20
10948	Do.	Heendeniyapollewwa	Garden	0 1 9	20

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
10855	Horangalla	Preliminary plan 5,125.—Bentota-Walallawiti korale. Karandagasudumullagodella	Yams	0	1 10	15
11701	Wattehena	Preliminary plan 5,311.—Bentota-Walallawiti korale. Kaluwelapollewwa	Yams	0	1 11	10
11702	Do.	do.	Chena	0	2 6	15
11703	Do.	do.	Garden	0	0 33	10
11704	Do.	do.	Chena	1	1 0	15
11706½	Do.	Kaluwelapollewwakumbura	Field	0	1 32	10
5959	Tanabaddegama	Preliminary plan 2,898.—Bentota-Walallawiti korale. Patirajadeniya	Field	0	2 17	30
10734½	Metiwiliya	Preliminary plan 5,068.—Bentota-Walallawiti korale. Wadumullakanda-addara-				
		pollewwa	Garden and owita	0	1 14	10
10737	Do.	Wadumullakanda-addara	Young chena	0	1 11	10
10740	Do.	Mullekkanda-addara	do.	0	1 15	10
10767	Indipelagoda	Preliminary plan 5,076.—Bentota-Walallawiti korale. Dikhenapollewwa	Garden	2	0 5	10
10768	Do.	Palihenapollewwa	do.	0	1 1	10
10769	Do.	Pokunewalakada	do.	1	3 9	10
10950	Batapola	Preliminary plan 1,379.—Wellaboda pattu. Polhunnawebbedda-addara-				
		watta	Garden	0	1 5	20
10522	Karandeniya	Preliminary plan 5,017.—Wellaboda pattu. Yakkatuwadeniya	Deniya	0	0 28	20
10527	Do.	Yakkatuwaowita	Owita	0	0 39	20
10528	Do.	Yakkatuwadeniya	Deniya	0	0 15	20
10529	Do.	Yakkatuwawatta	Chena	0	0 15	50
10533	Do.	Yakkatuwabedda	do.	0	1 24	50
10534	Do.	do.	Garden	1	0 14	60
11049	Godagama	Preliminary plan 4,239.—Wellaboda pattu. Illukmulekella	Jungle	4	1 27	50
L 138	Pinnaduwa	Preliminary plan 1,824.—Four Gravets. Mahawattaowita	Owita	0	1 7	32
O 140	Ihalagoda	Maragahahena	Chena	1	0 2	30
S 140	Manawila	Pelawatta-addaraowita	Owita	0	1 23	64
A 141	Do.	Godella-addaraowita	do.	0	3 22	64
4085	Godakanda	Preliminary plan 509.—Four Gravets. Horamutugodakanda	Chena	2	3 18	20
P 144	Do.	Damelledeniya-jambughawa	Garden	2	1 24	40
10570	Wanduramba	Preliminary plan 5,026.—Gangaboda pattu. Heendeniya or Kanuderi-				
		yanaowita	Owita	1	0 36	15
10571	Do.	Heendeniyagoda or				
		Kanuderiyanagoda	Garden	1	0 34	15
10572	Do.	do.	Owita	0	3 9	10
6849	Urala	Preliminary plan 3,084.—Gangaboda pattu. Attelahugodawattegoda	Low jungle	0	3 2	10
14155	Nabadawa	Preliminary plan 4,931.—Talpe pattu. Punchidola or Mirishena	Garden	0	3 15	10
5055	Polpogoda	Preliminary plan 2,668.—Tape pattu. Digandukanatta	Jungle	1	2 36	15

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,082, S. P.

වර්ෂ 1900 ක්වූ අතෝස්තු මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙකාරාධිපතිතුමාගේ නියෝගයට අනුව.

දකුණු දිසාවේ මාලුල්ලේ ජනපදයේ පිහිටි මෙහි පහත සඳහන්වන ආශ්‍රිතව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ නොවැලඹු මස 6 වෙනි දින වූ අභ්‍යන්තර වැටුප් දෙපාර්තමේන්තුවේ මෙහි පිහිටි ඉඩම් මෙහි දැක්වෙන පරිදි වෙන්දේසිකර විකුණීමට යෙදෙන්නට ඇත.

දකුණු දිසාවේ මාලු පලාතේ බෙත්තර වල්ලෑවිපිකෝරලේ, වැල්ලබඩපත්තුව, ගඟබඩපත්තුව, කඩ වත්තර සහ තල්ලේපත්තුවේ කොට්ඨාසවල පිහිටි නිබෙන විම්කැබෙලි 47ක්.

සියලුම 4,723. බෙත්තර වල්ලෑවිපිකෝරලේ.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	අත්කර ගත මිල.	
				අ. රු. ප.	රු.
A 502	අලවතුකොඩ	වනිකපේකර ලීසදිකතර	කුමුර	2	1 39
13288	එම	පිලාපාච්චෙකැරුව	එම	3	2 2 30

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර ගත මිල. රු.
R 505	වරායේන	සිතියම 4,728. බන්ධරවත්තඅද්දරමිඵට	කුඹුර	1 0 0	10
Q 542	කසිකාවල	සිතියම 4,877. ගල්ලියද්ද	එම	0 1 16	10
12374	ගඟේගොඩ	සිතියම 1,449. පන්විලඋඩුමුල්ලෙකුඹුර	එම	2 2 25	20
12396	එම	වලඟේනොහොන	මිඵට	4 3 22	100
11451	බටුච්චේන	සිතියම 5,256. මානාන නොහොත් පහලගොඩ	කුරුඳු සහ කොස්	0 1 6	20
11545	බම්බරවන	සිතියම 5,282. මුලක්කන්දදෙනිය නොහොත්			
11550	එම	බෝගහපට්ටිඟෙකුඹුර	කුඹුර	0 2 10	10
		වදුරුවකරතුර	එලිකරපු ඉඩම	1 2 14	15
11721	පොද්දවල	සිතියම 5,316. තැන්නේන පොල්ලෙඵව	දෙනිය	0 1 35	15
10945	වත්තේන	සිතියම 5,147. හීන්දෙනිවල පොල්ලෙඵව	වත්ත	0 1 17	20
10946	එම	එම	මිඵට	3 0 26	20
10947	එම	හීන්දෙනිය වෙල	කුඹුර	0 0 27	20
10948	එම	හීන්දෙනිය පොල්ලෙඵව	වත්ත	0 1 9	20
10855	ගොරන්ගල්ල	සිතියම 5,125. කරන්දගස්උඩුමුල්ල ගොඩැල්ල	අල	0 1 10	15
11701	වත්තේන	සිතියම 5,311. කලුවල පොල්ලෙඵව	එම	0 1 11	10
11702	එම	එම	හේන	0 2 6	15
11703	එම	එම	වත්ත	0 0 33	10
11704	එම	එම	හේන	1 1 0	15
11706½	එම	කලුවල පොල්ලෙඵව කුඹුර	කුඹුර	0 1 32	10
5959	තනබද්දේගම	සිතියම 2,898. පට්ටිඟෙහිය	එම	0 2 17	30
10734½	මැට්ටිලිය	සිතියම 5,068. වදුමුල්ලකන්දඅද්දර පොල්ලෙඵව	වත්ත සහ මිඵට	0 1 14	10
10737	එම	වදුමුල්ලකන්දඅද්දර	කුඩා හේන	0 1 11	10
10740	එම	මුල්ලෙක්කන්දඅද්දර	එම	0 1 15	10
10767	ඉදිපැලගොඩ	සිතියම 5,076. දික්කේන පොල්ලෙඵව	වත්ත	2 0 5	10
10768	එම	පලිහේන පොල්ලෙඵව	එම	0 1 1	10
10769	එම	පොකුහේවලකඩ	එම	1 3 9	10
10950	බවපොල	සිතියම 1,379. වැල්ලබඩපන්තුව. පොල්ලුක්කාමේ බැද්දඅද්දරවත්ත	වත්ත	0 1 5	20
10522	කරන්දෙනිය	සිතියම 5,017. ගස්කටුමේ දෙනිය	දෙනිය	0 0 28	20
10527	එම	ගස්කටුමේ මිඵට	මිඵට	0 0 39	20
10528	එම	සක්කටුමේ දෙනිය	දෙනිය	0 0 15	20
10529	එම	ගස්කටුමේ වත්ත	හේන	0 0 15	50
10533	එම	ගස්කටුමේ බැද්ද	එම	0 1 24	50
10534	එම	ගස්කටුමේ බැද්ද	වත්ත	1 0 14	60
11049	ගොඩගම	සිතියම 4,239. ඉලක්මුල්ලකැලේ	බැද්ද	4 1 27	50
L 138	පිත්තලුව	සිතියම 1,82½. කඩවත්තකර.			
O 140	ඉහලගොඩ	මහවත්තේ මිඵට	මිඵට	0 1 7	32
S 140	මානම්ල	මාරගහහේන	හේන	1 0 2	30
A 141	එම	පැලවත්තඅද්දර මිඵට	මිඵට	0 1 23	64
		ගොඩැල්ලඅද්දර මිඵට	එම	0 3 22	64
4085	ගොඩකන්ද	සිතියම 509. ගොරමුතුගොඩකන්ද	හේන	2 3 18	20
P 144	එම	දමෙල්ලදෙනිය පලිමුගහවත්ත	වත්ත	2 1 24	40
10570	වදුරුම	සිතියම 5,026. ගහබඩපන්තුව. හීන්දෙනිය නොහොත් දෙනිය	මිඵට	1 0 36	15
10571	එම	මිඵට			
		හීන්දෙනියේගොඩ නොහොත්			
10572	එම	කනුදෙනියානගොඩ	වත්ත	1 0 34	15
		එම	මිඵට	0 3 9	10

නො.	ගම.	ඉඩමේ නම	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
		සිතියම 3,084.			
6849	රාජල	අත්තෙලකුගොඩ වත්තගොඩ	බැද්ද	0 3 2	10
14155	කබ්බව	සිතියම 4,931. හල්පෙටත්තුව. පුංචිදෙල නොකොත් මිරිස්සේන	වත්ත	0 3 15	10
		සිතියම 2,663.			
5055	පොල්පොතොඩ	දිගන්ඩුකනත්ත	බැද්ද	1 2 36	15

මෙම ඉඩම් කැබ්ලිවලට අයිතිවාසිකම් කීයා හිමිවන ගම් අගයක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කීයා තිබෙන මස්පු සහාදිය දකුණු පලාතේ මහජීවත්තලත්තාත්තේට පෙන්නා සිටින්නට බැහැ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්විසර්ජනරුන්ගෙන් සේගෙත්තු, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජ් ජනරාල් කොන්දේගෙත්තු දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තේගේ අඤ්චලෙස,

ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙක්කාර ජීවිත.

No. 1,083, s. p.

Colonial Secretary's Office,
Colombo, August 29, 1900.

ON Friday, October 26, 1900, at 12 o'clock noon, the Government-Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighteen allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 1,643.—Wellaboda pattu.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
				Rs.			
1856	Alutwala	Radaunneudumulla	Deniya	1	1	25	20
1864	Do.	Ganimawatta	Garden	0	1	16	50
1865	Do.	do.	do.	0	2	17	50
1866	Do.	do.	do.	0	2	33	50
1871	Do.	Ulukepu-udumulla	do.	0	2	28	60
1872	Do.	do.	Owita	0	2	4	20
1874	Do.	Umbukanmulla	do.	0	1	20	20
1877	Do.	Ulukepu-udumulla	do.	0	0	14	20
1899	Do.	do.	do.	0	2	38	20
1900	Do.	Ganimawatta	Garden	0	3	13	50
1910	Malawenna	Roomodda	Deniya	1	0	39	50
1911	Alutwala	Anganakandebedda	Jungle sixty years	58	1	26	100
1912	Do.	Anganakandeudumulla	Owita	0	1	30	20
1915	Godagama	Millagahaowita	do.	0	2	29	20
1919	Do.	Kanatta	Jungle	2	0	27	50
1928	Malawenna	Paluwilabedda	Jungle fifty years	4	2	29	50
2931	Do.	Amblamalangamanella	Field	0	0	18	20
1933	Godagama	Galagawagoipola	Deniya	0	3	24	20

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,083, s. P.

වම් 1900 ක්වු අගෝස්තු මස 29 වෙනි දින කොළඹ මහසෙක්කාර ජීවිතගේ කන්දෝරුවේදීය.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජ් ජනරාල් කොන්දේගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩු ඩුංචි නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු ඔක්තෝබර් මස 26 වෙනි දින වූ සිකුරුදා දවල් දෙලහට ගාල්ලේ කමාර්ට්ටේදී වෙන්දේසිකර විකුණන්නට සෙදෙසවා ඇත.

දකුණු දිසාවේ ගාළු පලාතේ වැල්ලබ්බපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 18ක්.

සිතියම 1,643. වැල්ලබ්බපත්තු.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
1856	අඵත්තවල	දලත්තෙලකුමුල්ල	දෙකිය	1 1 25	20
1864	එම	ගන්ඉමේවත්ත	වත්ත	0 1 16	50
1865	එම	එම	එම	0 2 17	50
1866	එම	එම	එම	0 2 33	50
1871	එම	උඵකැපුඋමුල්ල	එම	0 2 28	50
1872	එම	එම	බිව්ව	0 2 4	20

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.		අක්කර
				අ. රු. ප.	රු.	යක මිල.
1874	අළුත්වල	උඩුකන්වුල්ල	බිවිව	0	1 20	20
1877	එම	උළුකැපුරුමුල්ල	එම	0	0 14	20
1899	එම	එම	එම	0	2 38	20
1900	එම	ගන්ඉමේවත්ත	වත්ත	0	3 13	50
1910	මලුවැත්ත	රුමොද්ද	දෙනිය	1	0 39	50
1911	අළුත්වල	අත්තනකන්දොඩාද්ද	60 අවුරුදු කැලෑව	58	1 26	100
1912	එම	අත්තනකන්දොඩාද්ද	බිවිව	0	1 30	20
1915	ගොඩගම	මිල්ලගහබිවිට	එම	0	2 29	20
1919	එම	කනත්ත	කැලෑව	2	0 27	50
1928	මලුවැත්ත	පාළුමුල්ල	50 අවුරුදු කැලෑව	4	2 23	50
1931	එම	අඹුලමලගමානෙල්ල	අඹුර	0	0 18	20
1933	ගොඩගම	ගලතාව ගොයිල	දෙනිය	0	3 24	20

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීසා හිටින ගම් අගෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කීසා තිබෙන මජුල්ල ගොඩගම දකුණු පලාතේ මහජනතලානාත්තේට පොත්පොති පිවිසිව තිබේ.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජන්තලානාත්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්දන්ගෙන් ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. චේලර්,
 වැඩබලන මහසෙනෙහිකාරීස් වමික.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,413, N.-W. P.

Colonial Secretary's Office,
 Colombo, August 28, 1900.

ON Tuesday, October 23, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	per Acre.
Cadastral preliminary plan 1.						
1	Kitulwala	Kahenagodella	Forest	12	0 35	30
2	Do.	Thotillagollahena	do.	2	2 12	30
3	Do.	Geddeyudegodella	Jungle	3	3 18	30
Cadastral preliminary plan 3.						
4	Ambalawe	Kuratiyahena	Chena	1	3 5	25
6	Do.	Kebellagadamukalana	Forest	40	2 25	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,413, N.-W. P.

වමි 1900 ක්වු අගෝස්තු මස 28 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරීස් වමිකාත්තේගෙන් කන්තෝරුවේදීය.

පැයක දිනකට ආණ්ඩුවේ ඒජන්තලානාත්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1900 ක්වු මක්රෝමිමු මස 23 වෙනි දිනක අහගරුවාද දවල් 1 ව කුරුහැල කවිවේදියේදී වෙන්දේසිකර විකුණන්නට ගෙදෙනවා ඇත.

වයඹ දිසාවේ කුරුහැල පලාතේ වැරදිවිල්ලිකන්පන්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.
 සිහිම 1.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.		අක්කර
				අ. රු. ප.	රු.	යක මිල.
1	කිතුල්වල	කහගේගොඩාල්ල	මුකලාන	12	0 35	30
2	එම	නොවිල්ලගොල්ලේගේත	එම	2	2 12	30
3	එම	ගැද්දේපුදගොඩාල්ල	කැලේ	3	3 18	30
සිහිම 3.						
4	ඇඹුලව	කුරතියේගේත	ගේත	1	3 5	25
6	එම	කැබැල්ලගොඩමුකලාන	මුකලාන	40	2 25	30

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වයඹදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලානාත්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්දන්ගෙන් ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. චේලර්,
 වැඩබලන මහසෙනෙහිකාරීස් වමික.

No. 1,414, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, August 29, 1900.

ON Tuesday, October 9, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his office in Chilaw Kachecheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 1,698.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
						Rs.
8603	Ilippadeniya	M. Thomis Fernando	Low jungle	21	1 4	30
		Preliminary plan 2,180.				
C 1090	Kudamaeliya	—	Low jungle	121	0 0	20
		Preliminary plan 2,071.				
10222	Anaivilundawa	—	Low jungle	3	0 16	15
10223	Do.	—	do.	3	2 17	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,414, N.-W. P.

වෛ 1900 ක්වු අංශේයතු මස 29 වෙනි දින කොළඹ මහසෙනසුනාච්ඡරත්නාත්මයෙන් කන්තෝරුවේදීය.

වෛ දිසාවේ හලාවත දිස්ත්‍රික්කවේ උපළුත්තලත්තනාත්මයේ විසිව වෙනි පහත සඳහන්වෙන ආශ්වව සත්කක ඉඩම් ආශ්වවෙ නිශේශවල ප්‍රකාරයට වෛ 1900 ක්වු ඔක්තෝම්බු මස 9 වෙනි දිනක අහරුවා වාදව හලාවත කවිවේදේදී වෙත්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ හලාවත පලාතේ උතුරුපිටිතල් කෝරලේ කොච්චාසයේ පිහිටා තිබෙන භිමකැවෙලි 4ක්. සිතියම 1,698.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත.		අක්කර
				අ. රු. ප.	රු.	
8603	ඉලිප්පාදෙනියා	කෝමිස් ප්‍රකාශය	ලදකැලාව	21	1 4	30
		සිතියම 2,180.				
C 1090	කුඩාමාළුප	—	එම	121	0 0	20
		සිතියම 2,071.				
10222	අකවුම්ප්පව	—	එම	3	0 16	15
10223	එම	—	එම	3	2 17	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ප්තලත්තනාත්මයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වසම්දිසාවේ හලාවත උපළුත්තලත්තනාත්මයෙන්ද දැනගත්ව පුළුවන.

හරුතර ආශ්වකාර උතුමානත්මයෙන් ආශ්වලෙස,
බ්‍රිජ්. ටී. වෙලර්,
වැඩිමලන මහසෙනසුනාච්ඡ වමින.

No. 1,415, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, September 1, 1900.

ON Tuesday, November 20, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,349. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
						Rs.
10946	Hamangalla	Potuliyaddegodella <i>alias</i> Kekunagahamulagodellamukalana	Forest	16	1 6	30
10947	Dawatawa	do.	do.	8	0 8	30
		Preliminary plan 2,328. Claimant—Crown.				
10911	Ihalakotuwella	Kulunnebendikandapaulahena <i>alias</i> kele	Forest	1	2 10	30
10912	Ihalakotuwella and Pahalakotuwella	Kulunnabendigalkanda	Forest, greater part	6	1 18	15
10913	Do.	Kulunnabendikandapaulahena <i>alias</i> kele	Forest	28	0 0	40
		Preliminary plan 2,330. Claimant—Crown.				
10917	Ketaruppuwa	Horagahamulakele	High jungle	4	3 31	30

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
10924	Uturawala	Preliminary plan 2,334. Claimant—Crown.	Chena	1	2 0	20
10925	Do.	Kankanigewattakele Kankanigepurana	Abandoned paddy field	8	3 15	10
10926	Do.	Dunkanaralagewattakele	Chena	0	3 32	20
10927	Do.	Kaluhmigewattakele	Forest	3	1 5	30
10923	Nabirittankadawara	Preliminary plan 2,333. Claimant—Crown.	Jungle suitable for coconut	12	3 22	30
Q 1162	Do.	Claimant—Wickramasingha Vidane Appu. Metigannakettawatta	Coconut 10 years old	0	2 0	200

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,415, N.-W P.

වස 1900 ක්වූ සැප්තැම්බර් මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවියා විසින් නොයෙකුත් කන්කොටු වෙදික.

මෙම දිනවලට ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි තහන සඳහා වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1900 ක්වූ නොවැම්බර් මස 20 වෙනි දිනවූ අගනරුවාද දවල් 1 ව ආරුහුණ මහ කවිවරියේදී වෙන්දේසි කර මිතුණන්ට බෙදාහැර ඇත.

වස 1900 දී කොටු කුරුමා මහල පලාතේ කටුමම්පොලගත්තේ වූවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කොටු 12 ක්. සිතියම 2,349. අයිතිකම් නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. අ. රු. ප.
10946	ගමන්ගල	පොතුලියද්දේ නොවැල්ල නොකොත් කැකුනගහවුල නොවැල්ලේ මුකලාන එම	මුකලාන එම	16 1 6
10947	දවවව	එම	එම	8 0 8
10911	ඉහලකොටුවැල්ල	සිතියම 2,328. කුලුන්තබැදිකන්ද පවුල හේන නොකොත් කැලේ	එම	1 2 10
10912	ඉහලකොටුවැල්ල සහ පහල කොටුවැල්ල	කුලුන්තබැදි ගල්කන්ද	මුකලාන, වැඩි කොටස ගල	6 1 18
10913	එම	කුලුන්තබැදිකන්ද පවුල හේන නොකොත් කැලේ	මුකලාන	28 0 0
10917	කැවරුප්පුව	සිතියම 2,330. හොරගහවුල කැලේ	කැලේ	4 3 31
10924	උතුරු මල	සිතියම 2,834. කන්කාතිගේ වත්තේ කැලේ	හේන	1 2 0
10925	එම	කන්කාතිගේ පුරන	වැඩි නොකරන කුඹුර	8 3 15
10926	එම	දුක්කනරුවගේ වත්තේ කැලේ	හේන	0 3 32
10927	එම	කලුකාමිගේ වත්තේ කැලේ	මුකලාන	3 1 5
10923	තාබිටිත්තක්කඩවර	සිතියම 2,333. මිරිස් වැල් වත්තේ කැලේ	පොල් වලට සැකෙන කැලේ	12 3 22
Q 1162	එම	අයිතිකම් නිසන්තා—මිත්‍ර මසිංහ විදාන අප්පු. මැව්ගන්තා කැන්ටන්මන්ත	අවුරුදු දහසක් පමණ කල්හි පොල් ඉඩම	0 2 0

නියමකරණ ලද මුදල—	නො.මමර	අක්කරයක්	රු.
10946, 10947, 10911, 10917, 10927, 10923			303.
10912			153.
10913			403.
10924 සහ 10926			203.
10925			103.
Q 1162			2003.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාලයන්ගේ සහය, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම් දිනවලට ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සහය දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහනුවෙහි ආසුමලෙස,
බිඹල්පු, පී. මෙරිට්,
වැඩබලන මහසෙනෙවියා විසින් වම්න.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 389, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 22, 1900.

ON Tuesday, October 30, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachecheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Udakinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
997	Kadadora, Medapalata korale	Kotupitiya	Chena	0	3 6	10
Preliminary plan 213. Claimant—Radakandurewela Hin Appu.						
T 20	Radakandurewela, Udapalata korale	Nikattenne Daranda	Chena under cultivation	0	1 21	10
574	Do.	do.	Patana	0	2 10	10
Preliminary plan 66. Claimant—Crown.						
176	Kiruwanagama, Medapalata korale	Galarawa	Paddy field uncultivated for 15 years, little jungle and patana	2	2 23	10
Preliminary plan 63. Claimant—Crown.						
165	Wegedara, Yatipalata korale	Imbulgaha patana	Patana and little scrub	3	0 20	10
Preliminary plan 500. Claimant—Crown.						
1752	Hinnarangolla, Dambawini-palata korale	Hapugaha-eleaswedduma	Old paddy land	0	2 7	10
1754	Do.	Bokkearawepatana	Patana	0	3 11	10
1755	Do.	Bokkearawa	Old paddy	0	1 39	10

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 389, P. OF U.

වම 1900 ක්වූ අගෝස්තු මස 24 වෙනි දිනකොළඹ මහසෙනෙකාරිප්ලාන්තාන්සේගේ කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඵ්පත්තලත්තාන්සේගේ හිසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1900 ක්වූ ඔක්තෝබ්‍ර මස 30 වෙනි දිනවූ අගතරුවාද පස්වරු එක් කනිසමට බදුම් කඩ වර්ෂයේදී වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

උතුරු දිසාවේ බදුම් පලාතේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකැබෙලි.

සිතියම 319. ගම—මැදපලාතකෝරලේ කඩතොර.

කො.	ඉඩමේ නම.	අයිතියම කියවනවා.	අන්දම.	අක්කර මහත. යක මිල.	
				අ. රු. ප.	රු.
997	කොටුපිටිය	රජසත්තක හේන		0	3 6 10
සිතියම 213. ගම—උතුරුපලාතකෝරලේ රදකදුරේවෙල.					
T 20	ඒකිකකැත්තේදරුඩ	රදකදුරේවෙල	වැඩකර තිබෙන හේන	0	1 21 10
574	එම	රජසත්තක පහන		0	2 10 10
සිතියම 66. ගම—මැදපලාතකෝරලේ කිරවතාගම.					
176	ගල්අරව	රජසත්තක	අවුරුදු 15 වැඩතොකරපු කුඹුර පහන සහ පදුරු කැලේ	2	2 23 10
සිතියම 63. ගම—සවිපලාතකෝරලේ විගෙදර.					
165	ඉඹුල්ගහපහන	රජසත්තක	පහන සහ පදුරු සහිත ප්‍රථ කැලේ	3	0 20 10
සිතියම 500. ගම—දඹවිනි පලාත හිත්තාරත්තොල්ලේ.					
1752	අප්පහගආලේආස්මැද්දුම	රජසත්තක	පරණ කුඹුර	0	2 7 10
1954	බොක්කේඅරුවෙපහන	එම	පහන	0	3 11 10
1755	බොක්කේඅරුව	එම	පරහ කුඹුර	0	1 39 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේපර්පනල්ප්ලාන්තාන්සේගෙන්ද, හිසින්ම සම්බන්ධව උතුරු දිසාවේ ආණ්ඩුවේ ඵ්පත්තලත්තාන්සේගෙන්ද දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුරුදිසාවේගෙන් ආඥාවලස,

ඩබ්ල්. ඩී. ටේලර්,
මැඩ්ඩලන මහසෙනෙකාරිප් මහත.

No. 390, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 24, 1900.

ON Tuesday, October 30, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Buttala division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
8888	Pussellawa in Buttala korale	Hellamigaha-arawa or Mulatabima	Formerly field, but now covered with lanthana	1	0 3	15
Preliminary plan 3,058. Claimant—Crown.						
H 449	Muppane, Buttala Wedirata korale	Egodawatta	Chena or thorny jungle	2	3 4	30
Preliminary plan 3,128. Claimant—Amaris Bass.						
1088	Do.	Ratappugewatta	Garden containing a few plantain trees	0	0 30	30
1092	Do.	Balagaha-aramukalana	Forest	7	3 5	30
Preliminary plan 341. Claimant—Crown.						
C 34	Do.	Alutyaya	Chena eight years old	3	1 7	30
Claimant—Thegiris Appu.						
D 34	Do.	Alutyaya	Chena five years old	3	0 34	30
Claimant—Crown.						

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 390, P. OF U.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්දෝරුවෙහිදී.

ලැවදිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි සහක සඳහන් වෛන ආණ්ඩුව සන්තක ඉඩම් සංඛ්‍යාවේ නියෝගවලට වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 30 වෙනි දිනට අගනරුවාද සඳවරු එසේ කතිසමව බදුම් කවිවේදී වෙනදේසිකර විකුණනු ලබන බවට අයදා.

ලැවදිසාවේ බදුම් පලාතේ බුක්කල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 3,058. ගම—බුක්කලකෝරළේ පස්සැල්ලාව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීරන්නා.	අන්දම.	අක්කර මහත. සක මිල.		අක්කර මිල.
				අ. රු. ප.	රු.	
8888	ගෙලම්ගහගරුව නොහොත් මුලුතම	රජසන්තක	ඉස්සර කුඹුර, දූනව රටකිතු රෝන් වැසි තිබේ	1	0 3	15
සිතියම 3,128. ගම—බුක්කල වැදිරව කෝරළේ බුල්පතේ.						
H 449	එහොඩවස්ත	අමරිස් බාස්	හේන නොහොත් කටු සහිත කැලාව	2	3 4	30
සිතියම 341.						
1088	රත්තප්පුගේ වස්ත	රජසන්තක	කෙසෙල් ගස් සවල්පයක් ඇති වස්ත	0	0 30	30
1092	බලගහආරේ මුකලාන	එම	කැලාව	7	3 5	30
C 34	අළුත්තොට	හේතීරිස්අළුපු	අවුරුදු 8 වසය ඇති හේන	3	1 7	30
D 34	එම	රජසන්තක	අවුරුදු 5 වසයැති හේන	3	0 34	30

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සැලකිල්ලට ගන්නා සේ අයදා, විකිණීම සම්බන්ධව ලැවදිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ අයදා දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුමානවගන්දේගේ ආඥාවලට,

ඩබ්ලිවු. ඩී. වෙල්ර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ වමක.

No. 391, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 27, 1900.

ON Tuesday, October 16, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 458.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent	
					A.	R. P.
J 52	Wewelhinna, Bogoda korale	Kudagediyahena	Idamegedara Appuhamy and others	Patana	0	2-11
K 52	Do.	Hiwalgalgehena	Idamegedara Loku Ukku Banda and others	do.	2	1 31

C 4

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 22.					
39	Wewelhinna, Bogoda korale	Landakumbura	Kandane Udagedara	Field land	0 1 7
R 2	Do.	do.	Appuhami Gannilewattegedara Kiriwante	Abandoned field	0 0 23
Preliminary plan 24.					
B 3	Dandugalagama, Bogoda korale	Pambawelarawa	Vidane of Dandugala-gama	Abandoned field	0 3 28

Upset Price,—Rs. 10 per acre.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

N.B.—The claimant of lots J 52, K 52, 39, and R 2 will be granted certificates of no Crown claim to the land on payment of survey fees on or before the day of sale or settlement. The fees may be ascertained from the Ratemahatmaya or at the Kachcheri, and must be paid on the day of sale if not earlier.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 391, P. OF U.

වම් 1900 ක්වූ අගෝස්තු මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවුගාර්ස් උත්සාහයෙන් කන්තෝරුවේදිය.

ඉදිකාවේ මහජනකඋත්සාහයේ විසින් මෙහි සහක සඳහන්වන ආණ්ඩුව සන්සක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වූ මක්කෝම්බර් මස 16 වෙනි අගනරුවාද දවල් 1ව බදුළු කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිලවුල්කරගනව යෙදෙනවා ඇත.

උඩ දිසාවේ බදුළු පලාතේ ගවිතිද කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.
සිතියම 458. ගම්—බෝගොඩ වෙවුල්හින්න.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	අ. රු. ප.
J 52	කඩාගෙහිය හේන	ඉඩමේගෙදර අජපුකාමි සහ වෙනත් අය	සහක	0 2 11
K 52	හිවුල්ලප්පේ හේන	ඉඩමේගෙදර ලොකු උක්කුබින්නා සහ වෙනත් අය	එම	2 1 31
සිතියම 22.				
39	ලන්දකුඹුර	කඳුනේ උඩගෙදර අජපුකාමි	කුඹුරු හිම	0 1 7
R 2	එම	ගන්තිප්පේ පත්තේ ගෙදර කිරිවත්තේ	අත්දැරුමකුඹුර	0 0 23
සිතියම 24. ගම්—බෝගොඩ කෝරළේ දඹුනලගම.				
E 3	පඹවැල්අරට	දඹුනලගම පිදුනේ	අත්දැරුමකුඹුර	0 3 28

දූතගසුහුසි—J 52, K 52, 39, R 2, හස ඉඩක්කම්විවල අයිතිකාරයින් විනිනිමේ නොහොත් නිලවුල් කරන දිනදී ගෝ රට ප්‍රථම මැනුම්කාසතුව ගෙවිලොත් නිලවුල් මජු දෙනුලැබේ. කම්මේරියෙන් ගෝ රටේ මහත්මකාසගත් මැනුම්කාසතුව දූතගසව ප්‍රථමවා සහ විනිනිමේ දනදී ගෝ රට ප්‍රථම ගාස්තුව ගෙවිය යුතුයි.

මේ ඉඩම් ගැණ මැනිදුර කොරතුරු සර්වේසර්ස්කරුලකාගේද, විකුනුම ගැණ කොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තකාගෙත්ද දූතගස හුසයි.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වයන්සේගේ ආඥාවලස,
ඩබ්ල්යු ටී. වෙලර්,
මැඩබලන මහසෙනෙවුගාර්ස් වම්ක.

No. 392, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 29, 1900.

ON Tuesday, October 23, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in Badulla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 601. Village—Pallewellegama, Yatipalata.				
2461	Katuwelkandurehena	Digareddagedara Jayasakwiridudurayalage Kiriya	Land with lanthana	2 1 19
2462	Godewellemodonpetta	Crown	Chena	2 1 30
2463	Godewelle-ellapota	Pallewela Appuhamy, ex Korala, and others	Chena	4 3 24
2464	Allagolletenna	Goradiyagolla Deneshamy	Garden and chena	9 3 25
2465	Do.	do.	do.	3 2 37
2466	Do.	do.	do.	4 1 16
2467	Do.	do.	do.	7 3 2
2468	Do.	do.	do.	5 2 2
Preliminary plan 1,994. Village—Welimada Udukinda.				
6402	Alutenna	Crown	Chena	10 0 28

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 392, P. OF U.

වස 1900 ක්වු අගෝස්තු මස 27 වෙනි දින කොළඹ
මහසෙක්‍රයාරිස්පත්තියෙන් කන්කෝරුවේදි.

ලංකාවේ මහජනවත්තලාන්කාන්තේ විසින් ලෙහි පනත අදහස්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ
නියෝගවල ප්‍රකාරයට වස 1900 ක්වු මක්කෝබර් මස 23 වෙනි දිනවු අගනරුවාදු දවල් 1 ව බදු
සවිවේදියේදී වෙන්දේසිකර විකුණන්නට ගෙදෙන්නවා ඇත.

ලංකා දිසාවේ බදු පලාතේ උඩුකිඳු කොට්ඨාසයේ පිහිටාතිවෙන හිමිකැබෙලි.
සිනියම 601. ගල—අවිපලාතේ නිවෙන පල්ලේවෙලගම.

නො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අන්දම.	මහස. අ. රා. ප.
2461	කටුවැල්කඳුරේගේගම	දිගරෙද්දේගෙදර ජයසක් විජිඳු දුංතලාගෙ කිරිසා	ලංකානවලින් ගැටිසි ගත් ඉඩම	2 1 19
2462	ගොඩවෙලේ බුදුන්කැත්ත	ආණ්ඩුව	හේන	2 1 30
2463	ගොඩවෙලේ ඇල්ලපොට	පල්ලේවෙලකීරි කොරුල සහ අවනන්දන	එම	4 3 24
2464	අලගොල්ලේ කැත්ත	ගොරහිංගොල්ලේ දිනෙස් කාමි	වත්ත සහ හේන	9 3 25
2465	එම	එම	එම	3 2 37
2466	එම	එම	එම	4 1 16
2467	එම	එම	එම	7 3 2
2468	එම	එම	එම	5 2 2

සිනියම 1,994. ගල—උඩුකිඳු වැලිමඩ.

6402	අළුකැත්ත	ආණ්ඩුව	හේන	10 0 28
------	----------	--------	-----	---------

රූපියල් 10 සිට විකුනනුලැබේ.

මේ ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේසර්ස්කරුකැනගෙන්ද, විකුනුම ගැන තොරතුරු බදුල්ලේ
ආණ්ඩුවේ ඒජන්තකැනගෙන්ද දැනගත යුතුයි.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාව ලෙස,
බබල්ල. ටී. වේලර්,
වැඩබලන මහසෙක්‍රයාරිස් වමිහ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 801, E. P.

Colonial Secretary's Office,
Colombo, September 4, 1900.

ON Thursday, October 25, 1900, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,677.—Bintenna pattu.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
77340	Pulaveli	Utcha	House and cattle shed	0	1 34	10
77341	Do.	Vairamuttu	Abandoned garden	0	0 35	10
77342	Do.	Katiravelu	House and cattle shed	0	0 17	10
77343	Do.	Javara	Hut and garden	0	0 7	10
77344	Do.	Bora	Cattle shed and creepers	0	0 24	10
77345	Do.	Rengan	House and garden	0	0 33	10
77347	Do.	Vaitilinkam and Muttu	Two huts and cattle shed	1	0 26	10
77348	Do.	Vaitilinkan	Paddy field	6	2 13	10

Preliminary plan 2,678.

77350	Do.	A. Meyativava	Hut and garden, now abandoned	2	0 0	10
77351	Do.	Pokker Meyativava	Hut and garden	0	3 10	10
77353	Do.	Timma	House and garden	0	2 3	10
77355	Do.	Sikka	Hut and garden	0	1 24	10
77356	Do.	Vellaiyan	Hut and compound	0	0 28	10
77357	Do.	Kumarasami	Garden, huts, &c.	0	0 32	10
77358	Do.	Messrs. Pate & Co.	Cattle shed and compound	0	0 8	10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

C 4*

No. 801, E. P.

கொலோனியல் சர்க்கிற்த்தாரா ஆபீசில்,
கொழும்பு, 1900 ம் ஆண்டு பிரதமசபை 4 ன் உ.

1900 ம் ஆண்டு ஐப்பசிமாதம் 25 ந்த தி. தியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக குடாநாணத்தது கவண்மேந்து ஏசன்றவர்கள் தனது ஆபீசில் இசையிற் சொல்லப்படடிருக்கிற முடிசூரிய காணித்தண்டு கீன, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தபிரகாரம் எலத்திற் கூறி வற்பார்.

படம் 2,677. வந்தனைப்பற்று.

ஏக்கரொன் றுககு தரிப

இல.	குறிச்சி.	உரித்தாளியின் பெயர்.	விபரம்.	விசாலம். அ. றா. ட.	பு ளிலை. ரூ.
77340	பூலாவெளி	உச்சா	விடும மாட்டுக்காலையும்	0 1 34	10
77341	பூலாவெளி	வயிரமுத்து	புரன்போகவிட்ட தோட்டம்	0 0 35	10
77342	பூலாவெளி	கதிரவேலு	விடும மாட்டுக்காலையும்	0 0 17	10
77343	பூலாவெளி	ஜவரா	சிறு விடும தோட்டமும்	0 0 7	10
77344	பூலாவெளி	போரா	மாட்டுக்காலையும் கொடகளு	0 0 24	10
77345	பூலாவெளி	றெங்கன்	விடும தோட்டமும்	0 0 33	10
77347	பூலாவெளி	வயித்திவிங்கமும் முத்துவம்	இரண்டு குடிசையும் மாட்டுக்காலையும்	1 0 26	10
77348	பூலாவெளி	வயித்திவிங்கம	வயல	6 2 13	10

படம் 2,678.

77350	பூலாவெளி	அ. மெய்யதீன்வாவா	புரன்போட்ட தோட்டமும் குடிசையும்	2 0 0	10
77351	பூலாவெளி	போக்கர்மெய்யதீன்வாவா	குடிசையும் தோட்டமும்	0 3 10	10
77353	பூலாவெளி	திமலர்	விடும தோட்டமும்	0 2 3	10
77355	பூலாவெளி	சீக்கா	குடிசையும் தோட்டமும்	0 1 29	10
77356	பூலாவெளி	வெள்ளையன்	குடிசையும் வளவும்	0 0 28	10
77357	பூலாவெளி	சீமராசாமி	தோட்டம், குடிசை முதலியன	0 0 32	10
77358	பூலாவெளி	பேற்கொம்பனியார்	மாட்டுக்காலையும் வளவும்	0 0 8	10

இக்காரணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களையும் வற்பணவின் கொந்தீக்களையும்பற்றி மட்டக்களப்பு அரசாட்சி ஏசன்றத்தரையவர்களிடம் வினாவியறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

டபிள்யூ. றீ. தேயிலர்,
இராசாங்க விசிறின் லேலையார்ப்பவர்.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Glenlyon-Preston road, to wit:—

Preliminary plan 4,905. Village—Arapatana.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
D 814	Ardlaw estate	Tea and grass	Agra Company, Limited, Mr. A. O. Tranchell, Superintendent	0 0 12-50
D 814½	Do.	Grass and tea	do.	0 0 4
E 814	Do.	Bare ground	do.	0 0 16-50
F 814	Thornfield estate	Tea	Mr. E. E. Megget, Superintendent, Ceylon Alliance Company	0 0 3-62
F 814½	Do.	do.	do.	0 0 1-62
G 814	Polmont estate	do.	Ceylon Tea Plantation Company	0 1 7-50
H 814	Do.	do.	do.	0 0 21-50
I 814	Iona estate	do.	Mr. A. R. Ashton	0 1 0-50
J 814	Do.	Tea and grevillea	do.	0 0 21-50
K 814	Do.	Bare siding	do.	0 0 2-37
L 814	Torrington estate	do.	Mr. J. W. Gwatkin	0 0 8-87
M 814	Do.	Bare	do.	0 0 4
N 814	Do.	Tea and grevillea	do.	0 0 24
O 814	Do.	Grevillea	do.	0 0 10-75
P 814	Do.	Tea	do.	0 0 5
Q 814	Do.	Grevillea	do.	0 0 2-37
R 814	Do.	Tea	do.	0 0 5-43
S 814	Do.	do.	do.	0 0 0-50

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
T 814	Stair estate	Tea	Ceylon Tea Plantation Company	0	0	5.87
U 814	Do.	do.	do.	0	0	5.75
V 814	Do.	do.	do.	0	0	25
W 814	Do.	do.	do.	0	0	15
X 814	Do.	do.	do.	0	0	8
Y 814	Do.	do.	do.	0	0	3.87
Z 814	Do.	Tea, &c.	do.	0	0	7.25
A 815	Do.	Bare	do.	0	0	9
B 815	Do.	Tea	do.	0	0	3.25
C 815	Do.	do.	do.	0	0	7.25
D 815	Do.	Tea and grevillea	do.	0	0	8.25
E 815	Do.	Bare	do.	0	0	4.50
E 815½	Do.	do.	do.	0	0	2
F 815	Do.	Tea and grevillea	do.	0	0	3.50
G 815	Glenlyon estate	Bare	do.	0	0	7
H 815	Do.	Grevillea	do.	0	0	30.50
I 815	Do.	Bare	do.	0	0	3
J 815	Do.	do.	do.	0	0	5.25
K 815	Do.	do.	do.	0	0	2
L 815	Do.	do.	do.	0	0	7.50
M 815	Do.	Grevillea	do.	0	0	11
N 815	Do.	Bare	do.	0	0	7.50
O 815	Do.	do.	do.	0	0	3
P 815	Do.	do.	do.	0	0	7.87
P 815½	Do.	do.	do.	0	0	5.50
Q 815	Do.	Tea, &c.	do.	0	0	20.62
R 815	Do.	do.	do.	0	0	13.62
R 815½	Do.	Bare	do.	0	0	2.75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Talawakele Resthouse on October 17, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
August 30, 1900.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

විෂය 1876 ක්ව අවුරුද්දේ කොමිමර් 3 වන ආඥාවකින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි :—ආලෝකලීයන් පැස්ටන් ටාර සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂය 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවකින්” හත්වෙනි කාර්යවලට කරනු ලබන පොරොන්දුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරානන්වගන්තියේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නමි :—

සිතියම 4,905. ගම—ආහරපහත.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත.
				අ. රු. ප.
D 814	ආච්ඡාලෝකලීයන්	නේ සහ තනකොල	ඒ. ඕ. වැන්කල්මහත්මයා, සීමා සහිත අග්‍රා සමාගම වෙනුවෙන්	0 0 12.50
D 814½	එම	එම	එම	0 0 4
E 814	එම	මුඩුබිම	එම	0 0 16.50
F 814	කෝන්පිලිබවත්ත	නේ	ඊ. ඊ. මැගම්මහත්මයා, සිලෝන් ඒලායන්ස් සමාගම	0 0 3.62
F 814½	එම	එම	එම	0 0 1.62
G 814	පොල්මුඩුකවත්ත	එම	සිලෝන් ඒ. ඒලායන්ස් සමාගම	0 1 7.50
H 814	එම	එම	එම	0 0 21.50
I 814	අයෝනාවත්ත	එම	ඒ. ආර්. ඇන්ටන් මහත්මයා	0 1 0.50
J 814	එම	නේ සහ මුඩුබිම	එම	0 0 21.50
K 814	එම	මුඩුබිම	එම	0 0 2.37
L 814	පොරිස්වත්ත	එම	ඒ. ඩබ්ලිව්. මුඩුබිම මහත්මයා	0 0 8.87
M 814	එම	එම	එම	0 0 4
N 814	එම	නේ සහ මුඩුබිම	එම	0 0 24
O 814	එම	මුඩුබිම	එම	0 0 10.75
P 814	එම	නේ	එම	0 0 5
Q 814	එම	මුඩුබිම	එම	0 0 2.37
R 814	එම	නේ	එම	0 0 5.43
S 814	එම	එම	එම	0 0 0.50
T 814	ස්වෙර්ටන්ත	එම	සිලෝන් ඒ. ඒලායන්ස් සමාගම	0 0 5.87
U 814	එම	එම	එම	0 0 5.75
V 814	එම	එම	එම	0 0 25
W 814	එම	එම	එම	0 0 15
X 814	එම	එම	එම	0 0 8

கோ.	உயிர்தரம்.	අන්දම.	අයිතිකම් කියත්තා.	ලක. ආ. රු. ප.
Y 814	ස්වේයර්වත්ත	යේ	සිලෝන් පිප්පුන්වෙහන් කොමරානි	0 0 3-87
Z 814	එම	එම	එම	0 0 7-25
A 815	එම	බුබුකිම	එම	0 0 9
B 815	එම	යේ	එම	0 0 3-25
C 815	එම	එම	එම	0 0 7-25
D 815	එම	යේ සහ ගுரீලියා	එම	0 0 8-25
E 815	එම	බුබුකிම	එම	0 0 4-50
E 815½	එම	එම	එම	0 0 2
F 815	එම	யே සහ ගுரீලியா	එம	0 0 3-50
G 815	සිලෝන් பிப்புන්வත්ත	බුබුකிම	එம	0 0 7
H 815	එம	ගුරීලියා	සිලෝන් பிப்புන්வත්ත කොමරානි	0 0 30-50
I 815	එம	බුබුකிම	එம	0 0 3
J 815	එம	එம	එம	0 0 5-25
K 815	එம	එம	එம	0 0 2
L 815	එம	එம	එம	0 0 7-50
M 815	එம	ගුரීலියා	එம	0 0 11
N 815	එம	බුබුකிම	එம	0 0 7-50
O 815	එம	එம	එம	0 0 3
P 815	එம	එம	එம	0 0 7-87
P 815½	එம	එம	එம	0 0 5-50
Q 815	එம	யே	එம	0 0 20-62
R 815	එம	එம	එம	0 0 13-62
R 815½	එம	බුබුකிම	එம	0 0 2-75

එவ்வீரின் ஒவ்வொரு அங்கத்திலும் சீரமைக்கப்பட்டிருப்பதற்கான கட்டுப்பாட்டுக் கமிட்டி கமிட்டி மீது உடனடி நடவடிக்கை மேற்கொள்ளப்படுமா என்பதை அறிய விரும்புகிறேன்.

உறுதியளிப்பதற்காக அங்கத்தினர் தலைவரின் மூலமாக அங்கத்தினர் சீரமைக்கப்பட்டிருப்பதற்கான கட்டுப்பாட்டுக் கமிட்டி கமிட்டி மீது உடனடி நடவடிக்கை மேற்கொள்ளப்படுமா என்பதை அறிய விரும்புகிறேன்.

வகி 1900 ன்று அமைக்கப்பட்டுள்ள 30 வது திட்டம் குறித்துத் தகவல் அளிப்பீடு செய்து கொடுக்கப்படுமா என்பதை அறிய விரும்புகிறேன்.

1876 ம் ஆண்டுக்கு 3 ம் இலக்கம் கொண்டிருக்கின்றது 7 ம் பிரிவின பிரகாரம் கிணண்லியனப்பிரதன் குறையின் குடும்பப் புகாரைக்கேற்றவகையில் வேண்டிய தகவல் பிண்புள்ளியை மீட்டரிடப்படும் காண்புகாரை, அப்போது :-

பிரதமப்படத்து இலக்கம் 4,905. (சிறுச்சி—ஆகிரபதண.)

குண்.	காணியினது பெயர்.	விபரம்.	உரித காணியின் பெயர்.	விசாலம். ஏ. ஆ. பெ.
D 814	ஆட்லோதோட்டம்	தேயிலை, பிள்ளை	ஏ. ஜி. முரண்கல் தரை, ஆகிரா கம்பெனிகாரக	0 0 12-50
D 814½	ஹெ	ஹெ	ஹெ	0 0 4
E 814	ஹெ	தனிதரை	ஹெ	0 0 16-50
F 814	தோர்ண்பிலதோட்டம்	தேயிலை	யீ. யீ. மெகடதுரை, சீலோன எலாயன்ஸ் கம்பெனிகாரக	0 0 3-62
F 814½	ஹெ	ஹெ	ஹெ	0 0 1-62
G 814	பொலம்புண்டதோட்டம்	ஹெ	சீலோன் டி. பிலண்டேசன் கம்பெனி	0 1 7-50
H 814	ஹெ	ஹெ	ஹெ	0 0 21-50
I 814	அயியோன்தோட்டம்	ஹெ	ஏ. ஆர். வஸ்துரை	0 1 0-50
J 814	ஹெ	தேயிலை கிறவீலியா	ஹெ	0 0 21-50
K 814	ஹெ	தனிதரை	ஹெ	0 0 2-37
L 814	டொரிண்டத்தோட்டம்	ஹெ	ஜே. டி. பி. யு. கொடகிண்துறை	0 0 8-87
M 814	ஹெ	ஹெ	ஹெ	0 0 4
N 814	ஹெ	தேயிலை, கிறவீலியா	ஹெ	0 0 24
O 814	ஹெ	கிறவீலியா	ஹெ	0 0 10-75
P 814	ஹெ	தேயிலை	ஹெ	0 0 5
Q 814	ஹெ	கிறவீலியா	ஹெ	0 0 2-37
R 814	ஹெ	தேயிலை	ஹெ	0 0 5-43
S 814	ஹெ	ஹெ	ஹெ	0 0 0-50
T 814	இஸ்டெயாதோட்டம்	ஹெ	சீலோன் டி. பிலண்டேசன் கம்பெனி	0 0 5-87
U 814	ஹெ	ஹெ	ஹெ	0 0 5-75
V 814	ஹெ	ஹெ	ஹெ	0 0 25
W 814	ஹெ	ஹெ	ஹெ	0 0 15
X 814	ஹெ	ஹெ	ஹெ	0 0 8
Y 814	ஹெ	ஹெ	ஹெ	0 0 3-87
Z 814	ஹெ	ஹெ	ஹெ	0 0 7-25

குண்டு.	கரணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம், அ. மு. பெ.
A 815	இஸ்டெடாத்தோட்டம்	தனிதரை	ஈலோன ய பிளண்டேசன் சம்பெனி	0 0 9
B 815.	ரெடி	தேயிலை	ரெடி	0 0 3-25
C 815	ரெடி	ரெடி	ரெடி	0 0 7-25
D 815	ரெடி	தேயிலை, கிறவ்வியா	ரெடி	0 0 8-25
E 815	ரெடி	தனிதரை.	ரெடி	0 0 4-50
E 815½	ரெடி	ரெடி	ரெடி	0 0 2
F 815	ரெடி	தேயிலை, கிறவ்வியா	ரெடி	0 0 3-50
G 815	கிலண்லியன் தோட்டம்	தனிதரை	ரெடி	0 0 7
H 815	ரெடி	கிறவ்வியா	ரெடி	0 0 30-50
I 815	ரெடி	தனிதரை	ரெடி	0 0 3
J 815	ரெடி	ரெடி	ரெடி	0 0 5-25
K 815	ரெடி	ரெடி	ரெடி	0 0 2
L 815	ரெடி	ரெடி	ரெடி	0 0 7-50
M 815	ரெடி	கிறவ்வியா	ரெடி	0 0 11
N 815	ரெடி	தனிதரை	ரெடி	0 0 7-50
O 815	ரெடி	ரெடி	ரெடி	0 0 3
P 815	ரெடி	ரெடி	ரெடி	0 0 7-87
P 815½	ரெடி	ரெடி	ரெடி	0 0 5-50
Q 815	ரெடி	தேயிலை	ரெடி	0 0 20-62
R 815	ரெடி	ரெடி	ரெடி	0 0 13-62
R 815½	ரெடி	தனிதரை	ரெடி	0 0 2-75

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக்குக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிறுப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியாளர் எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரகிதமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்கானிகளுக்கு உரித துப்பேசுகின்ற சகலரும் தாமது அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு அக்டோபர்மீ 17 ந் தேதியிலன்று பகல் 12 மணிகளுக்கு தலாவெகெலை மெஸ்ட் அபுசில எனமுன்பாக வெளிப்படடுத தத்தககு அக்காணிகளிலுள்ள உடந்தைகளின துதனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம சாதிரும் உரித்தகுகளின தொகையையும் விவரங்கனையும் சொல்லுமபடி இதனால் அவர்களுடத்திற கேட்டுக்கொள்ளப்படுகின்றது.

நுவலெலியா கச்சேரி,
1900 ம் ஆண்டு ஆவணிமீ 30 ந் உ.

எம்.டி.சி.சோட்,
அரசாட்சி உதவி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for metal quarries on the Glenlyon-Preston road, to wit:—

Preliminary plan 4,904. Village—Agrapatana.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
W 813	Stair estate	Tea	Ceylon Tea Plantation Company	0 1 0-62
X 813	Glenlyon estate	do.	do.	0 1 14
Y 813	Do.	Open ground	do.	0 0 13
Z 813	Do.	Tea	do.	0 0 20
A 814	Do.	Deniya	do.	0 0 3
B 814	Torrington estate	Tea	G. W. Gwatkin	0 0 35-75
C 814	Do.	Ravine	do.	0 0 7-25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Talawakele Resthouse on October 17, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
August 30, 1900.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

வெளி 1876 ன்வு ஏழிடிடிடிடி னைமீமீ 3 னை முடிபடுதெ கவ்வெவி வகவ்வீதெ புகாரமெ முகுவீடு கவ்வெவிய கவ, லீகமீ:—எலுவீடுகவ புவீடுவீ வாரீ வரீவரீவரீ வுடிவ பிசீகவ மெகீ பகவ கடுகவ்வெவ வடுமீ வடுகவ்வீ கடுகவ: துவாகரீக பிசீகவ "வெளி 1876 னை வடுமீ வடுகவ்வீ முடிபடுதெ" கவ்வெவி கவ்வீடுவீ கடுகவ்வெவ வாரீவரீவரீ புகாரமெ காரக மவ்வீகவமெ மவ்வீகவமெ முடிவ வடுகவ்வீகவ்வீகவ்வீகவ்வீ கடுகவ்வீ கடுகவ்வீ கடுகவ்வீ, லீ வடுமீ கமீ:—

கவ.	வடுமீ கமீ.	கடுகவ 4,904. கமீ—முடிபடுதெ.	மகவ.
W813	வடுகவ்வீகவ	வ	ஏ. ர. ப.
X 813	எலுவீடுகவ்வீகவ	வடு	0 1 0-62
Y 813	வடு	வடு	0 1 14
Z 813	வடு	வடு	0 0 13
A 814	வடு	வடு	0 0 20
B 814	வாரீவரீவரீகவ	வடு	0 0 3
C 814	வடு	வடு	0 0 35-75
		வடு	0 0 7-25

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට අනුමැතිය ලබාදීමට කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තමන්ට නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්වූ ඔක්තෝබර් මස පස්වැනි දින දවල් එකේ කතිසමට ගාල්ලේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොපිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

වම් 1900 ක්වූ අගෝස්තු මස 29 වෙනි දින
ගාල්ලේ කවිවේරියේදීය.

ඩබ්ලිවු. ඒ. චිරකෝන්,
අනුමැතියේ ඒජන්ත වෙනුවට.

1876 ම ඔබ්-ත්තු 3 ම ඉලකප්පයට 7 ම පිරිවිණ පිරිකාරම ආවිච්චල ආවිච්චලාක යෙහෙණුම්
දත්තිය ඉලකප්පය වගේ කිරිපිටියට ගෙන යාමට පිරිසිදු කළ යුතුය. ඉහත සඳහන් වූ ඉලකප්පයට
මුළු කාණිකය, අංකය වූ :—

පිරිසිදු කළ යුතු ඉලකප්පය 5,379. මුළුමනින්—මුළුමනින් 2 ම නොමැත නුණම.

නුණම.	කාණිකයේ නම.	විවරය.	උරුමකරුගේ නම.	විෂයය.
O 591	කකිරිගොඩකොටු යෙහෙණුම්			
	තොටු	තොටු	ඉ. ආ. ඩී. ආණ. මහාමාර්ග	0 0 0.20
P 591	රොද	රොද	අල්. ඩී. ඩී. සිල්වෙරා අප්පු	0 0 2
Q 591	රොද	රොද	අල්. ඩී. ඩී. කෙනෙතොටු	0 0 1.12
R 591	රොද	මුළුමන	රොද	0 0 0.62
S 591	රොද	තොටු	රොද	0 0 0.87
T 591	රොද	රොද	පාලනකරුගේ අයුරු	0 0 2.25
U 591	රොද	රොද	ඩී. ආණ. වගකීම	0 0 4.37
V 591	රොද	රොද	මහලොව	0 0 2.12

එවිට කොටුකරුගේ නමින් 1876 ම ඔබ්-ත්තුවේ කාණිකයේ ගිණුම් කොටුකරුගේ නමින් පවතින
පොදුජනතාව 6 ම පිරිවිණ ගිණුම්කරුගේ නමින් පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට
මුළුමනින් කොටුකරුගේ නමින් පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට
ගිණුම්කරුගේ නමින් පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට
විෂයයට පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට

දෙමළු කොටුකරුගේ නමින් පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට
රාජ්‍ය ආරාමය 1900 ම ඔබ්-ත්තුවේ කාණිකයේ ගිණුම්කරුගේ නමින් පවතින
ගිණුම්කරුගේ නමින් පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට
කොටුකරුගේ නමින් පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට
විෂයයට පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට

කාණිකයේ අංකය,
1900 ම ඔබ්-ත්තුවේ අගෝස්තු 29 න් ව.

ඩබ්ලිවු. ඒ. චිරකෝන්,
අනුමැතියේ ඒජන්ත වෙනුවට.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a Post Office at Passara, to wit :—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
L 97	Puwakwatta	Garden	Dissanayaka Mudiandselage	0 1 16
A 98	Do.	do.	do.	0 0 33

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Badulla Kachcheri on September 25, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachcheri,
August 29, 1900.

C. D. VIGORS,
Government Agent.

මේ 1876 ක්වූ අගෝස්තු 29 වෙනි දිනට පොදුජනතාවට කොටුකරුගේ නමින් පවතින
පොදුජනතාවට කොටුකරුගේ නමින් පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට
විෂයයට පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට
කොටුකරුගේ නමින් පවතින පිරිකාරම මහලොවකට පොදුජනතාවට

කො.	ඉඩමේ නම.	විවරය.	ඉඩමකරුගේ නම.	විෂයය.
Z 97	පුවක්වත්ත	වත්ත	දිසානායක මුදියන්සේලාගේ කිරිගමබන්ඩා	0 1 16
A 98	එම	එම	එම	0 0 33

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට අනුමැතිය ලබාදීමට කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තමන්ට නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින දවල් එකේ කතිසමට බදුළු කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොපිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

වම් 1900 ක්වූ අගෝස්තු මස 29 වෙනි දින බදුළු කවිවේරියේදීය.

සී. ඩී. වයිගර්ස්,
අනුමැතියේ ඒජන්ත වෙනුවට.

1876 ம் ஆண்டு 3 ம் இலக்கச்சட்டத்தினால் 7 ம் பிரிவின் பிரகாரம் பஞ்சராயில் தபால கந்தோருக்காக எனனும் பகிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணிகளை, அஃதாவது:—

பிரதமபடத்து இலக்கம் 921. குறிச்சி—கண்கொலை.

குண். விபரம்.	விபரம்.	உரிததாளியின் பெயர்.	விசாலம்.
L 97 புலகவத்தை	தோட்டம்	திசாநாயக முதியான சலாகே கிரிகமை பண்டார	0 1 16
A 98 - - - - -	- - - - -	- - - - -	0 0 33

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினால் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினால் ஆலோசனையுடன தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவையடி வேண்டிய பிரகாரம் நான இத்தனைக்கொண்டு பிரதிதமாய விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு பிரட்டாசிமாசம் 25 ந் தேதியிலன்று 1 மணிக்கு வதுள்ளாக கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டித் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளின் த தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் வீவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

வதுள்ள கச்சேரி, 1900 ம் ஆண்டு ஆவணிமீ 29 ந் உ. சீ. டி. வயிகொர்க்க, அரசாட்சி ஏசு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for cooly lines on the Passara-Madulsima road, to wit:—

Preliminary plan 922. Village—Dehinda.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
B 98	Maditapatana <i>alias</i> Kitulkele	Native garden	Capt. H. Gordon	0 1 10
C 98	Do.	do.	do.	0 0 28
D 98	Do.	do.	do.	0 0 20
E 98	Do.	do.	do.	0 0 1-25
F 98	Do.	do.	do.	0 0 1-50
G 98	Do.	do.	do.	0 0 2

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Badulla Kachcheri on September 25, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachcheri, August 31, 1900. C. D. VIGORS, Government Agent.

1876 ன் ஆண்டு 3 ம் இலக்கச்சட்டத்தினால் 7 ம் பிரிவின் பிரகாரம் பஞ்சராயில் தபால கந்தோருக்காக எனனும் பகிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணிகளை, அஃதாவது:—

பிரதமபடத்து இலக்கம் 922. குறிச்சி—கண்கொலை.

குண். விபரம்.	விபரம்.	உரிததாளியின் பெயர்.	விசாலம்.
B 98 மூலபாதனை கால்கலை கிதுல்கே	நாட்டினர் வயல	கப்டன் ஹி. கோர்ட்டன்	0 1 10
C 98 - - - - -	- - - - -	- - - - -	0 0 28
D 98 - - - - -	- - - - -	- - - - -	0 0 20
E 98 - - - - -	- - - - -	- - - - -	0 0 1-25
F 98 - - - - -	- - - - -	- - - - -	0 0 1-50
G 98 - - - - -	- - - - -	- - - - -	0 0 2

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினால் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினால் ஆலோசனையுடன தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவையடி வேண்டிய பிரகாரம் நான இத்தனைக்கொண்டு பிரதிதமாய விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு பிரட்டாசிமாசம் 25 ந் தேதியிலன்று 1 மணிக்கு வதுள்ளாக கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டித் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளின் த தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் வீவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

வதுள்ள கச்சேரி, 1900 ம் ஆண்டு ஆவணிமீ 29 ந் உ. சீ. டி. வயிகொர்க்க, அரசாட்சி ஏசு.

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்து காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு பிரட்டாசிமாசம் 29 ந் தேதியிலன்று பின்னேரம் 4:30 மணிக்கு பாணந்திறை தாலையத்திலுள்ள என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,
1900 ம் ஆண்டு பிரட்டாசிமாசம் 3 ந் உ.

எச். ஓ. பொக்ஸ்,
உப அரசாட்சி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a site for a public slaughter-house, Chilaw, to wit:—

Preliminary plan 2,390. Village—Within the limits of the Local Board, Chilaw.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
E 1169	Kongahawatta	Cocoanut 24 old, and 54 young from 12 to 18 months old	Marku Manuel Coste	0 2 1

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Chilaw Kachcheri on October 5, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Chilaw Kachcheri,
August 31, 1900.

J. G. FRASER,
Assistant Government Agent.

1876 ன் ஆண்டு ஏப்ரல் 24 ன் தேதியில் 31 ன் தேதிக்கு முன்பாக எடுத்துக்கொள்ளப்பட்டிருக்கிற நிலம், அதற்குரிய உரிமைகளைக் கொண்டிருக்கின்றவர்கள், அந்த நிலத்தைப் பற்றி அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

காணி.	உரிமையாளர்.	வயது.	அளவு.	உரிமையாளர் பெயர்.	அளவு.
E 1169	கொங்காவட்டம்	24 பழைய	54 புதிய	மார்க்கு மனுவல் கோஸ்தை	0 2 1

அதற்குரிய உரிமைகளைக் கொண்டிருக்கின்றவர்கள், அந்த நிலத்தைப் பற்றி அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு ஐப்பசிமாசம் 5 ந் தேதியிலன்று 12 மணிக்கு சிலாபக் கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

சிலாபக் கச்சேரி,
1900 ம் ஆண்டு ஆவணிமாசம் 31 ந் உ.

ஜி. ஜி. பெரேசர்,
அரசாட்சி உதவி ஏசண்டி.

1876 ம் ஆண்டு-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் சிலாபத்திலுள்ள மாடி அடிக்குமிடத்துக்கு என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது:—

பிரதமபட்டத்து இலக்கம் 2,390. குறிச்சி—சிலாபப்பட்டணம்.

காணியின் பெயர்.	பிரதமம்.	உரித்தாளியின் பெயர்.	அளவு.
E 1169	கோங்காவட்டம்	மார்க்கு மனுவல் கோஸ்தை	0 2 1

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்து காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு ஐப்பசிமாசம் 5 ந் தேதியிலன்று 12 மணிக்கு சிலாபக் கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

சிலாபக் கச்சேரி,
1900 ம் ஆண்டு ஆவணிமாசம் 31 ந் உ.

ஜி. ஜி. பெரேசர்,
அரசாட்சி உதவி ஏசண்டி.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			
				A.	R.	P.	
		Preliminary plan 2,358.—Wanni hatpattu.					
Q 1163	Berawayagamahena	Village—Berawayagama. Kekirawala Pansala Ratnajoti	Chena	4	2	29.50	
R 1163	Do.	Terunnanse do.	do.	0	0	21	
		Preliminary plan 2,357.—Wanni hatpattu.					
P 1163	Timbirigahagamahena	Village—Timbirigahagama. Kekirawala Pansala Ratnajoti	Chena	1	1	33.25	
		Preliminary plan 2,304.—Wanni hatpattu.					
I 1161	Walaswewalanda	Village—Walaswewa. Appuhamille Mudiyanse	Chena	0	2	27.75	
J 1161	Walaswewakumbura	Kumera Vidane, Vijendera, Pina Vidane of Mukwewa	Paddy	0	1	34	
10856	Wewa	Crown	Tank	0	0	1	
K 1161	Walaswewalanda	Appuhamille Mudiyanse	Chena	5	0	22.50	
M 1161	Walaswewakumbura	do.	Paddy	0	3	18.50	
N 1161	Walaswewalanda	do.	Chena	1	1	13.75	
10857	Walaswewa	Crown	Tank	0	0	23.50	
		Preliminary plan 2,305.—Wanni hatpattu.					
		Village—Rateinukwewa.					
10858	Rateinukwewa	Crown	Pond	0	0	11.75	
O 1161	Rateinukwewalanda	Villagers of Rateinukwewa	Chena	2	2	8	
		Preliminary plan 2,308.—Wanni hatpattu.					
		Village—Inukwewa.					
T 1161	Inukwewalanda	Kumera Vidane, Vijendera, and Pina Vidane	Chena	0	2	11.75	
10862½	Do.	do.	do.	1	3	29.50	
		Preliminary plan 2,307.—Wanni hatpattu.					
		Village—Timbiriagedaragama.					
S 1161	Timbiriagedaragamahena	Kudahamy Tikira, Kira	Chena	7	0	5.50	
		Preliminary plan 2,306.—Wanni hatpattu.					
		Village—Kurahanhenagama.					
P 1161	Kurahanhena	Menikrala, Kirihamy Mudalihamy, Welagawa Ukku Banda	Chena	1	3	34.75	
10859	Wewa	Crown	Tank	0	0	24	
Q 1161	Kurahanhenakumbura	Menikrala, Kirihamy Mudalihamy, Welagawa Ukku Banda	Paddy	0	0	35	
R 1161	Kurahanhena	do.	Chena	2	0	33.25	
R 1161½	Landa	do.	do.	3	1	12.25	
		Preliminary plan 2,309.—Wanni hatpattu.					
		Village—Talagalagama.					
U 1161	Talagalahena	Muwanwella Kusalhamy Arachchi	Chena	8	0	29	
V 1161	Talagallelanda	Arachchillegedera Banda of Nagolle- gama	do.	1	0	26.50	
		Preliminary plan 2,303.—Wanni hatpattu.					
		Village—Nagollegama.					
D 1161	Kitulheragamalanda	Nagollevehera Banda, Herathamy Vidane, Mudiyanse, and Sudda- hamy	Chena	2	1	32.50	
E 1161	Nagollegamawatta	Arachchillegedera Banda	Cocconut garden	0	1	23	
F 1161	Nagollegamalanda	Randa, Herathamy Vidane, Mudiyanse, and Suddabamy	Chena	2	3	25.50	
		Preliminary plan 2,298.—Wanni hatpattu.					
		Village—Kitulheragama.					
10852½	Wewa	Crown	Tank	0	0	1	
U 1159	Dampitiyawatta	Ukku Naide and Batha Naide	Cocconut garden	0	0	34.75	
X 1159	Kitulheragamakumbura	Sena Naide and Gamaya Naide	Paddy	0	0	36	
Z 1159	Do.	Ukku Naide	do.	0	1	7.75	
A 1160	Do.	Tikirala, Kirihamy, and Unagaswewa Ranhamy	do.	0	1	36	
10853½	Wewa	—	Tank	2	3	31.75	
B 1160	Kitulheragamalanda	Ukku Naide, Sella Naide, Batha Naide, Tikirala, Kirihamy	Chena	2	1	12.25	
		Preliminary plan 2,297.—Wanni hatpattu.					
		Village—Unagaswewa.					
10851½	Wewa.	Crown	Tank	0	2	24	
		Village—Dampitigama.					
10852	Wewa	Crown	Tank	6	3	33	
		Preliminary plan 2,295.—Wanni hatpattu.					
		Village—Mirihampitigama.					
10849	—	Crown	—	2	3	4.75	
L 1159	Mirihampitiyakumbura	Menikhamy, Ukku Banda, and Mudali- hami	Paddy	0	1	30	

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
M 1159	Mirihampitiyakumbura	Heratmudiyanselage Pinhamy, Kirihamy, and Suddahamy	Paddy	0 0 0-16
N 1159	Mirihampitiyalanda	Kirihamy, Heratmudiyanselage Mudiyanse, Pinhamy, Mudiyanse, and Kawrala	Ohena	6 2 19

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Balalla on October 3, 1900, at 11 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
September 4, 1900.

F. C. FISHER,
Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3වන ආඥාපත්‍රයේ ගව්වෙහි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි:—උතුරට කපාගතයන දම්රිකමායියට ගැනීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” ගව්වෙහි කාණ්ඩයේ කර තිබෙන පංචාර්ථවල ප්‍රකාරයට කාරකමන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වගව්වෙහිගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නමි:—

නො.	ඉඩමේ නම.	සිතියම 2,360. වත්තිගත්පත්තුව. ගම—මුනමල්ගම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
T 1163	දඹුල්ලේවැවේසෙන	වෙදුරල්ලාගෙදර උක්කුරුල සහ තවත් අං	භේන	භේන	0 0 27
U 1163	එම	එම	එම	එම	4 0 23-50
S 1163	ගෙලරුදසෙන	සිතියම 2,359. ගම—මාදුරුගම. මැනික්කරල්ලාගෙදර විකිරුල සහ තවත් අං	එම	එම	6 3 37-25
Q 1163	බෙරවාසාගමසෙන	සිතියම 2,358. ගම—බෙරවාසාගම. කැකිරවලපත්තලේ රත්තරෝති හෙරුන් නාත්සේ	එම	එම	4 2 29-50
R 1163	එම	එම	එම	එම	0 0 21
P 1163	තිඹිරිගගමසෙන	සිතියම 2,357. ගම—තිඹිරිගගම. කැකිරවලපත්තලේ රත්තරෝති හෙරුන් නාත්සේ	එම	එම	1 1 33-25
I 1161	වලස්වැවේලන්ද	සිතියම 2,304. ගම—වලස්වැව. අප්පුහාමිල්ලා මුදියන්සේ	එම	එම	0 2 27-75
J 1161	වලස්වැවේකුඹුර	මුක්වැවේ කුමරවිදුනේ, විජේන්දරේ, පිනාවිදුනේ	කුඹුර	කුඹුර	0 1 34
10856	වැව	ආණ්ඩුව	වැව	වැව	0 0 1
K 1161	වලස්වැවේලන්ද	අප්පුහාමිල්ලා මුදියන්සේ	භේන	භේන	5 0 22-50
M 1161	වලස්වැවේකුඹුර	එම	කුඹුර	කුඹුර	0 3 18-50
N 1161	වලස්වැවේලන්ද	එම	භේන	භේන	1 1 13-75
10857	වලස්වැව	ආණ්ඩුව	වැව	වැව	0 0 23-50
10858	රවේජුක්කුවැව	සිතියම 2,305. ගම—රවේජුක්කුවැව. ආණ්ඩුව	දිගවල	දිගවල	0 0 11-75
O 1161	රවේජුක්කුවැවේලන්ද	රවේජුක්කුවැවේ ගම්මු	භේන	භේන	2 2 8
T 1161	ජුක්කුවැවේලන්ද	සිතියම 2,308. ගම—ජුක්කුවැව. කුමරවිදුනේ, විජේන්දරේ සහ පිනාවිදුනේ	එම	එම	0 2 11-75
10862½	එම	එම	එම	එම	1 3 29-50
S 1161	තිඹිරියාගෙදරගමසෙන	සිතියම 2,307. ගම—තිඹිරියාගෙදරගම. කුඩාභාමි, එකිර, කිරු	එම	එම	7 0 5-50
P 1161	කුරගත්සෙන	සිතියම 2,306. ගම—කුරගත්සෙනගම. මැනික්කරු, කිරිභාමි, මුදලිභාමි, වෙලගාවා උක්කුඛන්ඩා	එම	එම	1 3 34-75
10859	වැව	ආණ්ඩුව	වැව	වැව	0 0 24
Q 1161	කුරගත්සෙනකුඹුර	මැනික්කරු, කිරිභාමි, මුදලිභාමි, වෙලගාවා උක්කුඛන්ඩා	කුඹුර	කුඹුර	0 0 35
R 1161	කුරගත්සෙනේලන්ද	එම	භේන	භේන	2 0 33-28
R 1161½	එම	එම	එම	එම	3 1 12-25
U 1161	කලගල්ලේසෙන	සිතියම 2,309. ගම—කලගල. මුවන්වැල්ලේ කුසල්භාමිආරච්චි	එම	එම	8 0 29
V 1161	කලගල්ලේලන්ද	නාගොල්ලේගම ආරච්චිල්ලාගෙදර ඛන්ඩා	එම	එම	1 0 26-50
D 1161	කිතුල්කැරගමලන්ද	සිතියම 2,303. නාගොල්ලේගම. නාගොල්ලේ වෙහෙරඛන්ඩා, හේරත්භාමි විදුනේ, මුදියන්සේ සහ සුද්දභාමි	එම	එම	2 1 32-50
E 1161	නාගොල්ලේගමවත්ත	ආරච්චිල්ලාගෙදර ඛන්ඩා	පොල්වත්ත	පොල්වත්ත	0 1 23
F 1161	නාගොල්ලේගමලන්ද	ඛන්ඩා, හේරත්භාමිවිදුනේ, මුදියන්සේ සහ සුද්දභාමි	භේන	භේන	2 3 25-50
10852½	වැව	සිතියම 2,298. ගම—කිතුල්කැරගම. ආණ්ඩුව	වැව	වැව	0 0 1
U 1159	දම්පිටියේවත්ත	උක්කුකපියේ සහ ඛනානපියේ	පොල්වත්ත	පොල්වත්ත	0 0 34-75
X 1159	කිතුල්කැරගමකුඹුර	සෙනානපියේ සහ ගමසානපියේ	කුඹුර	කුඹුර	0 0 36
Z 1159	එම	උක්කුකපියේ	එම	එම	0 1 7-75

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවය.	අත්දම.	මකස. අ. රු. ප.
A 1160	එම	විකිරල, කිරිහාමි සහ උනගස්වැවේ රත්නාමි	එම	0 1 36
10853½	කිතුල්ලැරගමවැව	—	වැව	2 3 31-75
B 1160	කිතුල්ලැරගමලන්ද	උක්කුකුසිදේ, සෙල්ලානසිදේ, බහානසිදේ, විකිරල, කිරිහාමි	සේන	2 1 12-25
10851½	වැව	සිතියම 2,297. ගම—උනගස්වැව. ආණ්ඩුව	වැව	0 2 24
10852	එම	ගම—දම්පිටියම. ආණ්ඩුව	එම	6 3 33
10849	—	සිතියම 2,295. මිරිහම්පිටියම. ආණ්ඩුව	—	2 3 4-75
L 1159	මිරිහම්පිටියේකුඹුර	මැනින්හාමි, උක්කුකුසිදේ, මුදලියාමි	කුඹුර	0 1 30
M 1159	එම	සේරන්මුදියන්සෙලාගේ පිත්තාමි, කිරිහාමි සහ සුද්දහාමි	එම	0 0 0-16
N 1159	මිරිහම්පිටියේලන්ද	කිරිහාමි, සේරන්මුදියන්සෙලාගේ මුදියන්සේ, පිත්තාමි, මුදියන්සේ සහ කවිරල	සේන	6 2 19

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුජනයාට දැනගැනීම සඳහා ගත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන තැරිතට මෙයින් දැනුම්දෙමි.

ඉහත සඳහන් ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවත්ව කොහොත් තවත් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්වූ මක්කෝමිමු මස 3 වෙනි දින දවල් 11 කතිසමට බල්ලුලේදී මා ඉදිරිපිට පැමිණ ඒ කොසි අත්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල්ගණකන් ඊට ඇත්තාවූ තවත්ගේ අයිතිකම් තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වම් 1900 ක්වූ සැප්තැම්බර් මස 4 වෙනි දින
 කුරුමාගල කවිවෙරියේදීය. ඇ. පී. පිඤ්ඤ, ආණ්ඩුවේ ඒරන්ත මහ.

1876 ම් (බ්‍රහ්ම) - ඡා 3 ම් ඉලක්කස්සද්ධත්තින 7 ම් පිරිවින පිරාකාරම් වැදගත් පුකක වර්ණයක්පානෙ ක්‍ර ඉ ආණ්ඩු ම පසිරාකද්ධෙවෙසු වෙණ්ඩ්‍යතානා පිණ්ණාස්සොල්ලප්පමි ම් කාණිකිනේ, අභිතාවතු :-

පිරාතමපදඡා ඉලක්කම 2,360, වනනිකර්පණ්ණ.
 ඉතිස්සි—ආණ්ඩුමලෙකම. බ්‍රහ්ම—සේන.

නො.	කාණිකිනේ පෙයාර්.	ඉතිස්සි පෙයාර්.	විකාසම. අ. ආ. ම. ප.
T 1163	තමපුල්ලෙකෙකෙ	වෙතරුකිකෙකිකර ඉකල්ලුනෙයුම මහාපෙරුම	0 0 27
U 1163	රූද	රූද	4 0 23-50
පිරාතමපදඡා ඉලක්කම 2,359, වනනිකර්පණ්ණ. ඉතිස්සි—මා ඡාණ්ඩුමලෙකම. බ්‍රහ්ම—සේන.			
S 1163	කෙලරුදකෙකෙ	මෙහිකිකිලුනේ කෙකිකරුකිලුනෙයුම මහාපෙරුම	6 3 37-25
පිරාතමපදඡා ඉලක්කම 2,358, වනනිකර්පණ්ණ. ඉතිස්සි—මෙහෙවැරකම. බ්‍රහ්ම—සේන.			
Q 1163	මෙහෙවැරකමකෙකෙ	කෙකිකරුකිලුනේ මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	4 2 29-50
R 1163	රූද	රූද	0 0 21
පිරාතමපදඡා ඉලක්කම 2,357, වනනිකර්පණ්ණ. ඉතිස්සි—මෙහෙවැරකම. බ්‍රහ්ම—සේන.			
P 1163	මෙහෙවැරකමකෙකෙ	කෙකිකරුකිලුනේ මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	1 1 33-25
පිරාතමපදඡා ඉලක්කම 2,304, වනනිකර්පණ්ණ. ඉතිස්සි—වෙහෙවැරකම. බ්‍රහ්ම—සේන.			
I 1161	වෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	0 2 27-75
J 1161	වෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	0 1 34
10856	වෙහෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	0 0 1
K 1161	වෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	5 0 22-50
M 1161	වෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	0 3 18-50
N 1161	වෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	1 1 13-75
10857	වෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	0 0 23-50
පිරාතමපදඡා ඉලක්කම 2,305, වනනිකර්පණ්ණ. ඉතිස්සි—මෙහෙවැරකම. බ්‍රහ්ම—සේන.			
10858	මෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	0 0 11-75
O 1161	මෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	2 2 8
පිරාතමපදඡා ඉලක්කම 2,308, වනනිකර්පණ්ණ. ඉතිස්සි—මෙහෙවැරකම. බ්‍රහ්ම—සේන.			
T 1161	මෙහෙවැරකමකෙකෙ	මෙහෙවැරකම සොර්තිමෙහෙ ඉකලා	0 2 11-75
10862½	රූද	රූද	1 3 29-50

பிரதமபடத்து இலக்கம் 2,307, வணிகநிபந்தம்.
 குறிச்சி—திமபிரியாகெதிரகாவ. வீவாம—சேன.

தண். S	காணியினது பெயர்.	உரித்தாளியின பெயர்.	வீசாலம். அ. மா. பெ.
S 1161	திமபிரியாகெதிரகாவ கேன	சூடாகாமி, ரிககிரூ, கிரூ பிரதமபடத்து இலக்கம் 2,306, வணிகநிபந்தம். குறிச்சி—கூககனகேனகம். விவாட—சேன.	7 0 5-50
P 1161	கூககனகேன	மெணிககிரூனை, கிரிகாமிமுதலிகாமி, வெலகாவ உக சூவண்டா	1 3 34-75
10859	வெவ	விவாம—சூளம். கோறணமேந்தூ	0 0 24
Q 1161	கூககனகேனகுமபுற	விவாம—நெல்லு. மெணிககிரூனை, கிரிகாமி, முதலிகாமி, வெலகாவ உகசூவண்டா	0 0 35
R 1161	கூககனகேன	விவாம—சேன. மெணிககிரூனை, கிரிகாமி, முதலிகாமி, வெலகாவ உகசூவண்டா	2 0 33-25
R 1161½	லந்த	ஓடி. பிரதமபடத்து இலக்கம் 2,309, வணிகநிபந்தம். குறிச்சி—தலகலகம. விவாம—சேன.	3 1 12-25
U 1161	தலகலகேன	முலாங்கல சூசலகாமி ஆராசசி	8 0 29
V 1161	தலகலலந்த	நாகொலலகம ஆராசசிலாகெதிரவண்டா	1 0 26-50
D 1161	கிததுலகெரகமலந்த	பிரதமபடத்து இலக்கம் 2,303, வணிகநிபந்தம். குறிச்சி—நாகொலலகம. விவாம—சேன. நாகொலலகாரபண்டா, கெரதகாமிவீதானை, முதியானசேயும் சுதகாமியும்	2 1 32-50
E 1161	நாகொலலகமலந்த	விவாம—தென்னந்தோட்டம். ஆராசசிலாகெதிரவண்டா	0 1 23
F 1161	நாகொலலகமலந்த	விவாம—சேன. வண்டா, கெரதகாமி, வீதானை, முதியானசேயும், சுதகாமியும்	2 3 25-50
10852½	வெவ	பிரதமபடத்து இலக்கம் 2,298, வணிகநிபந்தம். குறிச்சி—கிததுலகெரகம. விவாம—சூளம். கோறணமேந்தூ	0 0 1
U 1159	டம்பிறயியெவதை	விவாம—தென்னந்தோட்டம். உகசூநயிந்தையம் மந்திரநயிந்தையம்	0 0 34-75
X 1159	கிததுலகெரகமகுமபுற	விவாம—நெல்லு. செனநயிந்தையம் கமையாநயிந்தையம்	0 0 36
Z 1159	ஓடி	உகசூநயிந்தை	0 1 7-75
A 1160	ஓடி	மிககிரூனை, கிரிகாமியும் மணிகலவெவ றங்காமியும்	0 1 36
10853½	வெவ	குறிச்சி—கிததுலகெரகம. விவாம—சூளம். விவாம—சேன.	2 3 31-75
B 1160	கிததுலகெரகமளந்த	விவாம—சேன. உகசூநயிந்தை செலலாநயிந்தை, மத்தாநயிந்தை மிககிரூனையும் கிரிகாமியும்	2 1 12-25
10851½	வெவ	பிரதமபடத்து இலக்கம் 2,297, வணிகநிபந்தம். குறிச்சி—உனகஸவெவ. விவாம—சூளம். கோறணமேந்தூ	0 2 24
10852	வெவ	குறிச்சி—தம்பிற்றிகம. கோறணமேந்தூ	6 3 33
10849	—	பிரதமபடத்து இலக்கம் 2,295, வணிகநிபந்தம். குறிச்சி—மிரிகமபிற்றிகம. கோறணமேந்தூ	2 3 4-75
L 1159	மிரிகமபிற்றியகுமபுற	விவாம—நெல்லு. மெணிககாமி, உகசூவண்டா, முதலிகாமி	0 1 30
M 1159	ஓடி	கெரதமுதியானசௌகே பிங்காமி, கிரிகாமியும், சுதகாமியும்.	0 0 0-16
N 1159	மிரிகமபிற்றியளந்தை	விவாம—சேன. கிரிகாமி, கெரதமுதியானசௌகே முதியானசே, பிங்காமி, முதியானசேயும் கவுரூனையும்	6 2 19

எடுத்தகொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்தக காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனப்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதித்தமரீய விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்கான காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு ஐப்பசிமாசம் 3 ன் தேதியிலன்று முன்னேரம் 11 மணிக்கு வளரலையில எனமுன்பாக வெளிப்பட்டுத் தத்தகக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்கூறும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற்கேட்கக்கொள்ளப்படுகின்றது.

குறுககலகச்சேரி,
 1900 ம் ஆண்டு பிரட்டாசியர் 4 ன் உ.

எப். சி. பிலர்,
 அரசாட்சி ஏசுனர்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit:—

Preliminary plan 2,294.—Wanni hatpattu.

Village—Digane.

Description—Chena.

Lot.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.
W 1158	Udawewapaulahena	1, Digane Vedanaidelage Ausadaya Naide ; 2, Digane Vedanaidelage Punchi Naide ; 3, Digane Vedanaidelage Punchi Naide ; 4, Digane Vedanaidelage Kalunachchire ; 5, Digane Vedanaidelage Kiri Naide ; 6, Konkadawela Menikrala, Korala	1 0 17
		Description—Paddy.	
Y 1158	Ranwikotuwekumbura	1, Digane Vedanaidelage Ausadaya Naide ; 2, Digane Vedanaidelage Tikiri Appu ; 3, Digane Vedanaidelage Punchi Naide	0 1 34.50
Z 1158	Pahalakumbura	do.	0 1 34
A 1159	Meddekumbura	Digane Vedanaidelage Kiri Naide	0 0 5
		Description—Chena.	
C 1159	Igganegahahena	1, Digane Vedanaidelage Punchi Naide ; 2, Digane Vedanaidelage Ausadaya Naide ; 3, Digane Vedanaidelage Kiri Naide	1 0 37.25
		Description—Garden.	
G 1159	Diganewatta	Digane Vedanaidelage Ukku Nachchire	0 0 4
H 1159	Do.	do.	0 0 11.75

Preliminary plan 2,293.—Wanni hatpattu.

Village—Nawagatta.

Description—Paddy.

O 1158	Nawagattewela	Ambanpola Vihare	0 0 25
P 1158	Do.	Konkadawala Menikrallegedara Ukkurula and Konkadawala Ballallerlegedara Ukku Banda	0 2 11.50
		Description—Cart track.	
Q 1158	Nawagattewela	Konkadawala Menikrallegedara Ukkurula and Konkadawala Ballallerlegedara Ukku Banda	0 0 5
		Village—Digane.	
		Description—Chena.	
R 1158	Migahahena	1, Konkadawala Menikrala ; 2, Konkadawala Menikrallegedara Ukkurula ; 3, Konkadawala Ballallerlegedara Ukku Banda	0 0 7.25
		Village—Nawagatta.	
		Description—Chena.	
T 1158	Pahalapitiyahena	1, Konkadawala Arachchillegedara Pinhami ; 2, Konkadawala Punchirallegedara Banda	0 1 1.75
		Village—Digane.	
		Description—Chena.	
V 1158	Udawewapaulahena	1, Digane Vedanaidelage Ausadaya Naide ; 2, Digane Vedanaidelage Punchi Naide ; 3, Digane Vedanaidelage Punchi Naide ; 4, Digane Vedanaidelage Kalunachchire ; 5, Digane Vedanaidelage Kiri Naide ; 6, Konkadawala Menikrala Korala	0 0 10

Preliminary plan 2,292.—Wanni hatpattu.

Village—Gonamaditta.

Description—Chena.

I 1158	Iggenegahahena	1, Konkadawala Mudalihami ; 2, Konkadawala Menikrallegedara Appuhami ; 3, Konkadawala Menikrallegedara Ausadahami ; 4, Konkadawala Dingirallegedara Ukku Banda ; 5, Konkadawala Korallegedara Banda	1 3 37.50
		Description—Tank.	
J 1158	Iggenegahawewa	1, Konkadawala Mudalihami, 2 Konkadawala Menikrallegedara Appuhami ; 3, Konkadawala Menikrallegedara Ausadahami ; 4, Konkadawala Dingirallegedara Ukku Banda ; 5, Konkadawala Korallegedara Banda	0 1 29.50
		Description—Chena.	
K 1158	Iggenegahahena	1, Konkadawala Mudalihami ; 2, Konkadawala Menikrallegedara Appuhami ; 3, Konkadawala Menikrallegedara Ausadahami ; 4, Konkadawala Dingirallegedara Ukku Banda ; 5, Konkadawala Korallegedara Banda	0 3 0

Preliminary plan 2,291.—Wanni hatpattu.

Village—Udangawa.

Description—Chena.

N 1157	Moragahayayehena	1, Udangawe Korallegedara Pinhami ; 2, Udangawe Korallegedara Ranhami ; 3, Udangawe Pinhamillegedara Appuhami ; 4, Udangawe Arachchillegedara Wannihami ; 5, Udangawe Appuhami Badderala ; 6, Udangawe Arachchillegedara Pinhami	1 0 37
N 1157½	Do.	do.	0 0 11.25

Lot.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.
O 1157	Moragahayayehena	1, Udangawe Korallengedara Ranhami ; 2, Udangawe Pinhamillegedara Appuhami ; 3, Udangawe Arachchillegedara Wannihami ; 4, Udangawe Arachchillegedara Appuhami Badderalla ; 5, Udangawe Badderallengedara Punchirala ; 6, Udangawe Arachchillegedara Pinhami	1 0 29-50
P 1157	Do.	1, Udangawe Korallengedara Pinhami ; 2, Udangawe Arachchillegedara Appuhami Badderalla ; 3, Udangawe Arachchillegedara Wannihami ; 4, Udangawe Badderallengedara Punchirala	1 2 21
R 1157	Mahawewayaya	Description—Paddy fields in bed of bank. 1, Udangawe Arachchillegedara Wannihami ; 2, Udangawe Arachchillegedara Pinhami ; 3, Udangawe Arachchillegedara Menikralla ; 4, Udangawe Arachchillegedara Dingiri Menika	0 1 30
S 1157	Do.	1, Udangawe Korallengedara Kapuruhami ; 2, Udangawe Arachchillegedara Menikralla ; 3, Udangawe Badderallengedara Punchirala	0 0 11-50
T 1157	Do.	Udangawe Korallengedara Pinhami	0 0 10
U 1157	Do.	1, Udangawe Menikrallengedara Kaurala ; 2, Udangawe Arachchillegedara Appuhami Badderalla	0 0 17-25
V 1157	Do.	1, Udangawe Appuhami Badderalla ; 2, Udangawe Badderallengedara Punchirala ; 3, Udangawe Arachchillegedara Menikralla	0 0 11-75
W 1157	Do.	Village—Udangawa. Description—Paddy fields in bed of tank. Udangawe Wannihamillegedara Ranhami	0 1 33-50
X 1157	Do.	1, Badderallengedara Punchirala ; 2, Pinhamillegedara Appuralla	0 0 8-25
Y 1157	Do.	1, Udangawe Arachchillegedara Pinhami ; 2, Udangawe Arachchillegedara Wannihami ; 3, Udangawe Badderallengedara Punchirala ; 4, Udangawe Pinhamillegedara Herathami	0 0 9
Z 1157	Do.	Udangawe Arachchillegedara Appuhami Badderalla	0 0 16-25
A 1158	Do.	1, Udangawe Arachchillegedara Wannihami ; 2, Udangawe Arachchillegedara Menikralla ; 3, Udangawe Arachchillegedara Dingiri Menika ; 4, Udangawe Arachchillegedara Pinhami	0 0 13-25
B 1158	Do.	Udangawe Pinhamillegedara Appuhami	0 0 9-25
C 1158	Do.	Udangawe Appuhami Badderalla	0 0 13-25
D 1158	Do.	1, Udangawe Korallengedara Kapuruhami ; 2, Udangawe Badderallengedara Punchirala ; 3, Udangawe Arachchillegedara Appuhami Badderalla	0 0 23-25
E 1158	Do.	Udangawe Korallengedara Pinhami	0 0 0-18
F 1158	Kongahahena	Description—Chena. 1, Udangawe Wannihamillegedara Ranhami ; 2, Udangawe Arachchillegedara Appuhami Badderalla	0 1 8-50
G 1158	Rasamillayayehena	1, Udangawe Korallengedara Pinhami ; 2, Udangawe Arachchillegedara Appuhami Badderalla ; 3, Udangawe Arachchillegedara Wannihami ; 4, Udangawe Wannihamillegedara Loku Ranhami ; 5, Udangawe Punchirallengedara Ran Etana ; 6, Udangawe Punchirallengedara Pinhami ; 7, Udangawe Pinhamillegedara Appuralla	1 3 21
H 1158	Do.	do.	1 2 10-25
10846	Kongahahena	Preliminary plan 2,290.—Wanni hatpattu. Village—Yakapalugaswewa. Description—Chena. Crown	4 2 14
W 1160	Kalukiriyagalahena	Preliminary plan 2,302.—Wanni hatpattu. Village—Seyembala. Description—Chena. Gantihe Korale Gane Pansala V. Ratanapala	1 1 10
A 1161	Seanebalamekumbura	Description—Paddy. Gantihe Korale Gane Pansala V. Ratanapala	0 2 22
C 1161	Seanebalamehena	Description—Chena. Gantihe Korale Gane Pansala V. Ratanapala	1 0 30
H 1160	Ammunekumbura	Preliminary plan 2,301.—Wanni hatpattu. Village—Detawa. Description—Chena. 1, Detawa Uduweriyarallengedara Banda Vidane ; 2, Detawa Walliyarallengedara Mudalihami ; 3, Detawa Walliyarallengedara Branhami	1 2 1-50
H 1160	Do.	do.	0 0 7-75
I 1160	Kongahahena	Detawa Punchirala	0 3 25
J 1160	Pahalawela	Description—Paddy. Detawa Punchirala	0 1 14-05
K 1160	Do.	Detawa Uduweriyarallengedara Banda Vidane	0 0 13-25
L 1160	Do.	1, Detawa Uduweriyarallengedara Banda Vidane ; 2, Detawa Uduweriyarallengedara Menikralla ; 3, Detawa Uduweriyarallengedara Pnnchirala ; 4, Detawa Uduweriyarallengedara Herathami ; 5, Detawa Uduweriyarallengedara Ranmenika	0 0 5

Lot.	Name of Land.	Name of Claimant.	Extent.	
			A.	R. F.
M 1160	Pahalawela	1, Rollo Mudalihami Arachchi ; 2, G. Liyanarallegedara Kirihamy	0	1 13-50
O 1160	Do.	Rollo Mudalihami Arachchi	0	0 32
P 1160	Do.	1, Detawa Vidanelegedara Kapuruhami Vedarala ; 2, Detawa Vidanelegedara Loku Ranhami	0	1 18-50
Q 1160	Do.	1, Detawa Lokkalegedara Appurala ; 2, Detawa Lokkalegedara Mudalihami ; 3, Detawa Lokkalegedara Tikirihami ; 4, Detawa Lokkalegedara Banda ; 5, Detawa Tammitarallegedara Mohottihami ; 6, Detawa Tammitarallegedara Dingiri Banda	0	0 23-75
S 1160	Do.	1, Detawa Lokuarachchillegedara Mudalihami ; 2, Detawa Lokuarachchillegedara Menik Etana	0	0 13-25
V 1160	Lindakumburehena	Description—Chena. 1, Dewata Lokuarachchillegedara Mudalihami ; 2, Dewata Lokuarachchillegedara Menik Etana	2	0 36-25
		Preliminary plan 2,300.—Wanni hatpattu. Village—Kairaggama. Description—Chena.		
G 1160	Usawkonahena	1, Rollo Koralearachchillegedara Banda ; 2, Rollo Koralearachchillegedara Punchirala ; 3, Rollo Koralearachchillegedara Herathami ; 4, Rollo Mudalihami Arachchi ; 5, Mamunurallegedara Menikrala ; 6, Setunge Ukku Banda	2	3 16
		Preliminary plan 2,299.—Wanni hatpattu. Village—Rologama. Description—Chena.		
C 1160	Ismatthehena	1, G. Rollo Punchi Banda ; 2, G. Rollo Bandit Etana ; 3, G. Rollo Mudalihami Arachchi ; 4, G. Rollo R. Menikrala ; 5, G. Rollo R. Kiribanda ; 6, G. Rollo R. S. Ukku Banda ; 7, G. Rollo R. M. Appuhami ; 8, G. Rollo Punchirala ; 9, G. Rollo A. Pinhamy ; 10, G. R. A. Sudahamy ; 11, G. R. A. S. Kaurala ; 12, G. M. Mudalihami ; 13, G. K. Herathami ; 14, G. K. Banda ; 15, G. A. Dingiri Banda ; 16, Hittokadawala Ukku Banda	1	3 25
E 1160	Welaismatthehena	1, H. Ukku Banda ; 2, Rollo Kuma	0	2 39
F 1160	Rambukwewahena	1, R. K. Banda ; 2, R. K. Punchirala ; 3, R. K. Punchi Banda ; 4, R. K. Mudalihami Arachchi ; 5, R. Settungerallegedara Ukku Banda ; 6, R. Settungerallegedara Kaurala ; 7, R. Menikrala	1	0 32-25
		Preliminary plan 2,296.—Wanni hatpattu. Village—Bambaramitogama. Description—Chena.		
O 1159	Imbulgashena	1, Rollo Koralearachchillegedara Banda ; 2, Rollo Koralearachchillegedara Appuhamy ; 3, Hittokadawala Mudalihamy ; 4, Hittokadawala Ukku Banda ; 5, Hittokadawala Laparala	1	1 7-50
		Description—Paddy.		
P 1159	Bambaramitogawawela	1, Hittokadawala Ukku Banda ; 2, Rollo Koralearachchillegedara Banda ; 3, Rollo Koralearachchillegedara Appuhamy	0	1 8-25
R 1159	Do.	1, Hittokadawala Ukku Banda ; 2, Hittokadawala Laparala ; 3, Rollo Banda	0	0 20-50
		Description—Chena.		
S 1159	Kongahahena	1, Hittokadawala Mudalihamy ; 2, Hittokadawala Ukku Banda ; 3, Hittokadawala Laparala ; 4, Rollo Koralearachchillage Banda ; 5, Rollo Koralearachchillage Appuhamy	1	0 10
		Preliminary plan 2,289.—Wanni hatpattu. Village—Hitokadawala. Description—Chena.		
K 1157	Bogahahena	1, Hitokadawala Mudalihamy Arachchi ; 2, Hitokadawala Kapuruhamy ; 3, Hitokadawala Pinhamy	0	1 23-25
L 1157	Verraparragamayahena	1, Rollo Koralearachchige Banda ; 2, Rollo Koralearachchige Mudalihamy Arachchi ; 3, Rollo Koralearachchige Punchi Rala ; 4, Rollo Koralearachchige Ukku Banda ; 5, Hitokadawala Ukku Banda ; 6, Hitokadawala Mudalihamy ; 7, Hitokadawala Banda ; 8, Hitokadawala Appuhamy ; 9, Tambare Suddahamy ; 10, Palamulle Ukku Banda ; 11, Velogedara K. Ukkurula ; 12, Velogedara K. Ukku Appuhamy	1	0 12
		Description—Abandoned tank.		
M 1157	Verraparragamayahena	1, Rollo Koralearachchige Banda ; 2, Rollo Koralearachchige Mudalihamy Arachchi ; 3, Rollo Koralearachchige Punchirala ; 4, Rollo Koralearachchige Ukku Banda ; 5, Hitokadawala Ukku Banda ; 6, Hitokadawala Mudalihamy ; 7, Hitokadawala Banda ; 8, Hitokadawala Appuhamy ; 9, Tambare Suddahamy ; 10, Palamulle Ukku Banda ; 11, Velogedara K. Ukkurula ; 12, Velogedara K. Ukku Appuhamy	0	0 12-50

Lot.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.
		Preliminary plan 2,367.—Wanni hatpattu. Village—Kudagama. Description—Chena.	
E 1166	Kudagamahena	Attawaralay Kuddy Karas Saibo and Sawena Moona	3 1 16.25
		Description—Tank.	
F 1166	Kudagamawewa	Attawaralay Kuddy Karas Saibo and Sawena Moona	0 0 7.75
		Preliminary plan 2,366.—Wanni hatpattu. Village—Danpellessegama. Description—Paddy.	
Y 1165	Danpellessegamakumbura	1, Kubukwewa Nekatrallegedara Sohondirala; 2, Kubukwewa Nekatrallegedara Laparala	0 2 39
Z 1165	Do.	1, Kubukwewa Nekatrallegedara Sohondirala; 2, Kubukwewa Nekatrallegedara Pinhami	0 1 2.50
A 1166	Do.	Mirihampitiyerallegedera Suddahami and another	0 0 9.25
		Description—Chena.	
B 1166	Galagawahena	Kubukwewa Nekatrallegedara Sohondirala and another	0 0 23.50
C 1166	Galagawahena	Mirihampitiyerallegedera Suddahami and another	0 0 35.25
D 1166	Dampellessegamalanda	Villagers of Danpellessegama	0 3 0.50
		Preliminary plan 2,365.—Wanni hatpattu. Village—Mudapokunagama. Description—Chena.	
W 1165	Welagawahena	Kasi Lebbe Adamapulle Vidanalage	7 2 7
		Description—Tank.	
X 1165	Mudapokunawewa	Kasi Lebbe Adamapulle Vidanalage	0 0 11
		Preliminary plan 2,364.—Wanni hatpattu. Village—Kekunewa. Description—Chena.	
A 1165	Inginegahahena	Mohottalagedara Mudiyanse and others	0 2 16.25
B 1165	Do.	Vidanelagedara Kaurala and others	0 0 1.50
C 1165	Helambagahahena	Vehenagama Korale Banda and others	0 3 8
		Description—Paddy.	
D 1165	Gambirigahakumbura	Vedarallegedara Banda	0 0 1.75
		Description—Chena.	
E 1165	Helambagahahena	Vedarallegedara Kirihami and Banda	0 0 22.50
		Description—Paddy.	
F 1165	Gambirigahakumbura	Vedarallegedara Kirihamy	0 0 29.75
G 1165	Kongahakumbura	Mohottalagedara Mudiyanse	0 0 21
H 1165	Muttettuwekumbura	Nettipolagama Batemahatmaya	0 0 14.75
I 1165	Do.	Walaswewa Mudalihamy	0 0 10
J 1165	Do.	Sapola Kaurala	0 0 11
K 1165	Do.	Mohattalagedara Mudiyanse	0 0 13.50
L 1165	Do.	K. Vedarallegedara Sohondirala	0 0 11.25
M 1165	Do.	Menikralagedara Suddahami	0 0 12.75
N 1165	Do.	Vedarallegedara Banda	0 0 21
		Description—Suitable for paddy.	
O 1165	Pitakotuwekumbura	Mohattalagedara Mudiyanse and others	0 1 32.50
		Description—Chena	
P 1165	Pitakotuwehena	Mohattalagedara Mudiyanse and others	0 0 2.50
Q 1165	Kubukgahamulahena	Kekirawala Pansala Ratnajoti Terunnanse	0 1 11
		Village—Kekunewa. Description—Chena.	
R 1165	Kuluviyalagahagodahena	Telumveralagedara Kirihami	0 0 9.50
S 1165	Timbirigasusvidanehena	Mohottalagedara Mudiyanse and Menikralagedara Suddahami	1 0 35.50
T 1165	Durumpitihena	Vihenagama Vedarallegedara Kiribanda and others	0 1 27
U 1165	Ehetagahamulahena	Mohottalagedara Mudiyanse	0 3 9
V 1165	Do.	1, Mohottalagedara Mudiyanse; 2, Vedarallegedara Kirihami	1 0 20.75
		Preliminary plan 2,363.—Wanni hatpattu. Village—Tamberegama. Description—Chena.	
H 1164	Dalupitihahena	Wanniunnehegedara Laparala, Vel-vidane and others	1 0 2
I 1164	Tauralahena	Tamaregamarallegedara Suddahami, Vidane, and others	0 1 36.25
J 1164	Do.	Wanniunnehegedara Suddahami, late Aratchchi, and others	0 0 35.25
K 1164	Do.	Wanniunnehegedara Herathami and others	0 1 3.25
L 1164	Do.	Kandubaddegamarala, Punchirala Badderala, and others	0 0 30.25
M 1164	Tauralayawahena	Makaduwave Korallegedara Sellawannihami and others	1 1 12.25
N 1164	Do.	Ukkurallegedara Mudalihami and others	0 2 2.25
		Description—Tank.	
O 1164	Tauralawewa	—	0 0 37.50
		Description—Chena.	
P 1164	Eravelihena	Wanniunnehegedara Kapurula Vidane and others	0 1 10
Q 1164	Do.	Uduweriyagedara Banda	0 0 22.75
R 1164	Do.	Kukularalagedara Kandappu and others	0 1 5.25
S 1164	Do.	Kandubaddegamarallegedara Punchirala Vedarala	0 1 26

Lot.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.
T 1164	Eravelihena	Wanniunnehegedara Banda	0 1 18
U 1164	Do.	Wanniunnehegedara Suddahami	0 2 38
V 1164	Do.	Naramanerallegedara Banda, late Vidane	0 3 7
W 1164	Komalehena	Kukularallegedara Mudalihami and others	0 3 22-75
		Description—Paddy.	
X 1164	Komalekumbura	Uduveriyarallegedara Herathami and others	0 0 4
Y 1164	Do.	Kukuralagedara Kandappu and others	0 1 12-25
Z 1164	Do.	Kukuralagedara Mudiyanse and others	0 3 1-50
		Preliminary plan 2,362.—Wanni hatpattu. Village—Cheenapitiyagama. Description—Chena.	
Z 1163	Cheenapitiyahena	Naurala Lebbe and others	0 2 11-25
		Description—Paddy.	
A 1164	Dangahakumbura	Naurala Lebbe and others	0 1 22
B 1164	Kongahakumbura	—	0 0 17-25
C 1164	Do.	Muna Cana Hadjie Lebbe Vidane	0 0 29-25
D 1164	Meegahakumbura	Vedarallegedara Menikrala	0 0 23-75
		Description—Chena.	
E 1164	Dangahahena	Vedarallegedara Menikrala	0 1 6-25
F 1164	Kongahahena	Appuhami, late Arachchi	0 2 21
G 1164	Kadurugahahena	Badderallegedara Ukkubanda	0 1 23-75
		Preliminary plan 2,361.—Wanni hatpattu. Village—Digane. Description—Chena.	
V 1163	Kulehena	Kirihami, late Arachchi, and others	6 3 16-25
		Description—Paddy.	
W 1163	Timbiriwela	Kirihami, late Arachchi, and others	0 1 12
X 1163	Do.	do.	0 0 1-25
		Description—Tank.	
Y 1163	Kulewewa	Kirihami, late Arachchi, and others	0 0 38

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Ambanpola on September 30, 1900, at 11 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
September 4, 1900.

F. C. FISHER,
Government Agent.

1876 ක්ව අවුරුද්දේ නොමමර 31නේ ආඥාපත්‍රයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නමි :—උතුරට කපාගෙන යන දුම්රිය මාර්ගයට ගැනීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වසී 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” ගවේති කාණ්ඩයේ කර්තව්‍ය පාලනවලට ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරාතත්වගන්තියේගෙන් නිසි ආකාර මට අණලැයි තිබේ, ඒ ඉඩම් නමි :—

සිතියම 2,294. වත්තිගත්පත්තුව. ගම—දිගයේ. අත්දම—හේන.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසත්තා.	මහත. අ. රු. ප.
W1158	උඩවැවපාටුල හේන	1 දිගයේ වෙදනසිද්දලාගේ අවුසදයා නසිද්ද, 2 එම පුත්ඵනසිද්ද, 3 එම පුත්ඵනසිද්ද, 4 එම කළුනාවම් රේ, 5 එම කිරිනසිද්ද, 6 එම කෝත්තඔවල මැනික් රල කේරල අත්දම—කුඹුර.	1 0 17
Y 1158	රත්ඵකොටුවේ කුඹුර	1 දිගයේ වෙදනසිද්දලාගේ අවුසදයා නසිද්ද, 2 එම පිකිරිඅප්පුනසිද්ද, 3 එම පුත්ඵනසිද්ද	0 1 34-50
Z 1158	පහලකුඹුර	එම	0 1 34
A 1159	මැද්දේ කුඹුර	දිගයේ වෙදනසිද්දලාගේ කිරිනසිද්ද අත්දම—හේන.	0 0 5
C 1159	ඉප්ප්පහගහ හේන	1 දිගයේ වෙදනසිද්දලාගේ පුත්ඵනසිද්ද, 2 එම අවුසදයා නසිද්ද, 3 එම කිරිනසිද්ද අත්දම—වත්ත.	1 0 37-25
G 1159	දිගයේවත්ත	එම උක්කුකාවම්රේ	0 0 4
H 1159	එම	එම	0 0 11-75
		සිතියම 2,293. ගම—හවගත්ත. අත්දම—කුඹුර. අඹුම්පොල විහාරේ	
O 1158	හවගත්තේ වෙල	1 කෝත්තඔවල මැනික්රලාගෙදර උක්කුරල, 2 එම වෙලවුල්ලේ රුල්ලාගෙදර උක්කුඔත්තා අත්දම—පාර.	0 0 25
P 1158	එම	1 කෝත්තඔවල මැනික්රලාගෙදර උක්කුරල, 2 එම වෙලවුල්ලේ රුල්ලාගෙදර උක්කුඔත්තා ගම—දිගයේ. අත්දම—හේන.	0 2 11-50
Q 1158	එම	1 කෝත්තඔවල මැනික්රලාගෙදර උක්කුරල, 2 එම වෙලවුල්ලේ රුල්ලාගෙදර උක්කුඔත්තා ගම—දිගයේ. අත්දම—හේන.	0 0 5
R 1158	මහගාස්ත	1 කෝත්තඔවල මැනික්රලා, 2 එම මැනික්රලාගෙදර උක්කුරල, 3 එම බලල්ලේ රුල්ලාගෙදර උක්කුඔත්තා	0 0 7-25

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	මහක. අ. රු. ප.
T 1158	පහලපිටියේ භේන	ගම—නවගත්ත. 1 කෝත්තකඩවල ආරම්භිල්ලාගෙදර පිත්තාමි, 2 එම පුත්ඵරුල්ලාගෙදර බන්ධා	0 1 1-75
V 1158	උඩමැවපාමුල භේන	ගම—දිගහේ. 1 දිගහේ වෙදනසිද්දේලාගෙදර අමුසදානසිද්දේ, 2 එම පුත්ඵනසිද්දේ, 3 එම පුත්ඵනසිද්දේ, 4 එම කඵතාමිමි රේ, 5 එම කිරිනසිද්දේ, 6 එම කෝත්තකඩවල මැනික් රල කෝරල	0 0 10
I 1158	ඉප්පනගහභේන	සිතියම 2,292. ගම—ගෝනමහිත්ත. 1 කෝත්තකඩවල මුදලිතාමි, 2 එම මැනික්රුල්ලාගෙදර අප්පතාමි, 3 එම අමුසදානාමි, 4 එම හිත්තිරුල්ලාගෙදර උක්කුබන්ධා, 5 එම කෝරුල්ලාගෙදර බන්ධා	1 3 37-50
J 1158	එම	ගම—ගෝනමහිත්ත. අන්දම—මැව. 1 කෝත්තකඩවල මුදලිතාමි, 2 එම මැනික්රුල්ලාගෙදර අප්පතාමි, 3 එම අමුසදානාමි, 4 එම හිත්තිරුල්ලාගෙදර උක්කුබන්ධා, 5 එම කෝරුල්ලාගෙදර බන්ධා	0 1 29-50
K 1158	එම භේන	අන්දම—භේන. 1 කෝත්තකඩවල මුදලිතාමි, 2 එම මැනික්රුල්ලාගෙදර අප්පතාමි, 3 එම අමුසදානාමි, 4 එම හිත්තිරුල්ලාගෙදර උක්කුබන්ධා, 5 එම කෝරුල්ලාගෙදර බන්ධා	0 3 0
N 1157	මොරගහකායේ භේන	සිතියම 2,291. ගම—උඩන්ගාව. 1 උඩන්ගාවේ කෝරුල්ලාගෙදර පිත්තාමි, 2 එම රත්තාමි, 3 එම පිත්තාමිල්ලාගෙදර අප්පතාමි, 4 එම ආරම්භිල්ලාගෙදර වන්නිතාමි, 5 එම අප්පතාමි බද්දේ රල, 6 එම ආරම්භිල්ලාගෙදර පිත්තාමි	1 0 37 0 0 11-25
N 1157 1/2	එම	එම	
O 1157	එම	1 උඩන්ගාවේ කෝරුල්ලාගෙදර රත්තාමි, 2 පිත්තාමි ල්ලාගෙදර අප්පතාමි, 3 එම ආරම්භිල්ලාගෙදර වන්නිතාමි, 4 එම අප්පතාමි බද්දේ රල, 5 එම බද්දේ රල ලාගෙදර පුත්ඵරුල්ලා, 6 එම ආරම්භිල්ලාගෙදර පිත්තාමි	1 0 29-50
P 1157	එම	1 උඩන්ගාවේ කෝරුල්ලාගෙදර පිත්තාමි, 2 එම ආරම්භිල්ලාගෙදර බද්දේ රල, 3 එම වන්නිතාමි, 4 එම බද්දේ රල ලාගෙදර පුත්ඵරුල්ලා	1 2 21
R 1157	මකවැවගාය	අන්දම—කුඹුර, මැවට මැද්දේ වෙලා තිබෙන. 1 උඩන්ගාවේ ආරම්භිල්ලාගෙදර වන්නිතාමි, 2 එම පිත්තාමි, 3 එම මැනික්රල, 4 එම හිත්තිරුල්ලා	0 1 30
S 1157	එම	1 උඩන්ගාවේ කෝරුල්ලාගෙදර කපුරුතාමි, 2 එම ආරම්භිල්ලාගෙදර මැනික්රල, 3 එම බද්දේ රල ලාගෙදර පුත්ඵරුල්ලා	0 0 11-50 0 0 10
T 1157	එම	උඩන්ගාවේ කෝරුල්ලාගෙදර පිත්තාමි	
U 1157	එම	1 උඩන්ගාවේ මැනික්රුල්ලාගෙදර කපුරුල, 2 එම ආරම්භිල්ලාගෙදර අප්පතාමි බද්දේ රල	0 0 17-25
V 1157	එම	1 උඩන්ගාවේ අප්පතාමි බද්දේ රල, 2 එම බද්දේ රල ලාගෙදර පුත්ඵරුල්ලා, 3 එම ආරම්භිල්ලාගෙදර මැනික්රල	0 0 11-75 0 1 33-50
W 1157	එම	උඩන්ගාවේ වන්නිලත්තාලාගෙදර රත්තාමි	
X 1157	එම	1 එම බද්දේ රල ලාගෙදර පුත්ඵරුල්ලා, 2 පිත්තාමිල්ලා ගෙදර අප්පතාමි	0 0 8-25
Y 1157	එම	1 උඩන්ගාවේ ආරම්භිල්ලාගෙදර පිත්තාමි, 2 එම වන්නිතාමි, 3 එම බද්දේ රල ලාගෙදර පුත්ඵරුල්ලා, 4 එම පිත්තාමිල්ලාගෙදර හේරත්තාමි	0 0 9 0 0 16-25
Z 1157	එම	උඩන්ගාවේ ආරම්භිල්ලාගෙදර අප්පතාමි බද්දේ රල	
A 1158	එම	1 උඩන්ගාවේ ආරම්භිල්ලාගෙදර වන්නිතාමි, 2 එම මැනික්රල, 3 එම හිත්තිරුල්ලා, 4 එම පිත්තාමි	0 0 13-25
B 1158	එම	උඩන්ගාවේ පිත්තාමිල්ලාගෙදර අප්පතාමි	0 0 9-25
C 1158	එම	උඩන්ගාවේ අප්පතාමි බද්දේ රල	0 0 13-25
D 1158	එම	1 උඩන්ගාවේ කෝරුල්ලාගෙදර කපුරුතාමි, 2 එම බද්දේ රල ලාගෙදර පුත්ඵරුල්ලා, 3 එම ආරම්භිල්ලා ගෙදර අප්පතාමි බද්දේ රල	0 0 23-25 0 0 0-18
E 1158	එම	උඩන්ගාවේ කෝරුල්ලාගෙදර පිත්තාමි	
F 1158	කෝත්තකභේන	අන්දම—භේන. 1 උඩන්ගාවේ වන්නිතාමිල්ලාගෙදර රත්තාමි, 2 එම ආරම්භිල්ලාගෙදර අප්පතාමි බද්දේ රල	0 1 8-50
G 1158	රහම්ලලාගායේ භේන	ගම—උඩන්ගාව. අන්දම—භේන. 1 උඩන්ගාවේ කෝරුල්ලා ගෙදර පිත්තාමි, 2 එම ආරම්භිල්ලා ගෙදර අප්පතාමි බද්දේ රල, 3 එම වන්නිතාමි, 4 එම වන්නිතාමිල්ලාගෙදර ලොකු රත්තාමි, 5 එම පුත්ඵරුල්ලාගෙදර රත්තාමි, 6 එම පිත්තාමි, 7 එම පිත්තාමිල්ලා ගෙදර අප්පතාමි	1 3 21 1 2 10-25
H 1158	එම	එම	

කො.	ඉඩමේ නම.	අයිතීමකම කියවන්නා.	මකන. අ. රු. ප
10846	කෝන්ගහ හේන	සිතියම 2,290. වත්තිකන්පත්කුව. ගම—සකාපාචගස්වැව. අන්දම—හේන. ආණ්ඩුව	4 2 14
W1160	කළුකිරිගහ හේන	සිතියම 2,302. ගම—සියගලුව. අන්දම—හේන. ගන්නිහේ කෝරලේ ගවේපත්තලේ වී. රකනපාල අන්දම—කුඹුර.	1 1 10
A 1161	සියගවෙලමේ කුඹුර	ගන්නිහේ කෝරලේ ගවේපත්තලේ වී. රකනපාල අන්දම—හේන.	0 2 22
C 1161	සියගවෙලමේ හේන	ගන්නිහේ කෝරලේ ගවේපත්තලේ වී. රකනපාල	1 0 30
H 1160	අවුහේ කුඹුර	සිතියම 2,301. ගම—දුකව. අන්දම—හේන. 1 දුකව උඩුවේපිටියලේලාගෙදර බන්ඩා විදුහේ, 2 එම වල්ලියලේලාගෙදර මුදලිහාමි, 3 එම රත්තාමි	1 2 1.50
H 1160 1/2	එම	එම	0 0 7.75
I 1160	කෝන්ගහ හේන	දුකව පුත්තීරුල අන්දම—කුඹුර.	0 3 25
J 1160	පහලවෙල	දුකව පුත්තීරුල	0 1 14.5
K 1160	එම	දුකව උඩුවේපිටියලේලාගෙදර බන්ඩා විදුහේ	0 0 13.25
L 1160	එම	1 දුකව උඩුවේපිටියලේලාගෙදර බන්ඩා විදුහේ, 2 එම මැනික්කරුල, 3 එම පුත්තීරුල, 4 එම හේරන්තාමි, 5 එම රත්තාමි	0 0 5
M 1160	පහලවෙල	ගම—දුකව. අන්දම—කුඹුර. 1 රෝලුව මුදලිහාමි ආරච්චි, 2 ඒ. ලියනරුල්ලාගෙදර කිරිහාමි	0 1 13.50
O 1160	එම	රෝලුව මුදලිහාමි ආරච්චි	0 0 32
P 1160	එම	1 දුකව විදුහේලාගෙදර කපුරුහාමි වෙදරුල, 2 එම ලොකුරන්තාමි	0 1 18.50
Q 1160	එම	1 දුකව ලොක්කලාගෙදර අප්පුරුල, 2 එම මුදලිහාමි, 3 එම පිකිරිහාමි, 4 එම බන්ඩා, 5 එම තම්මිවරුලාගෙදර මොහොවිටිහාමි, 6 එම සිත්තිරිබන්ඩා	0 0 23.75
S 1160	එම	1 දුකව ලොකුආරච්චිල්ලාගෙදර මුදලිහාමි, 2 එම මැනික් එතනා	0 0 13.28
V 1160	ලියකුඹුරේහේන	අන්දම—හේන. 1 දුකව ලොකුආරච්චිල්ලාගෙදර මුදලිහාමි, 2 එම මැනික් එතනා	2 0 36.28
G 1160	උගවකෝන්ගහේන	සිතියම 2,300. වත්තිකන්පත්කුව. ගම—කපිරගම. අන්දම—හේන. 1 රෝලො කෝරලේ ආරච්චිල්ලාගෙදර බන්ඩා, 2 එම පුත්තීරුල, 3 එම හේරන්තාමි, 4 රෝලො මුදලිහාමි ආරච්චි, 5 මවුනුරුල්ලාගෙදර මැනික්කරුල, 6 සේකුනි හේ උක්කුබන්ඩා	2 3 16
C 1160	ඉස්මන්තේහේන	සිතියම 2,299. ගම—රෝලොගම. 1 ඒ. රෝලො පුත්තීරුල, 2 එම බන්ඩිඑතනා, 3 එම මුදලිහාමි ආරච්චි, 4 එම ආර්. මැනික්කරුල, 5 එම ආර්. කිරිබන්ඩා, 6 එම ආර්. ඇස්. උක්කුබන්ඩා, 7 එම ආර්. ඇම්. අප්පුහාමි, 8 එම පුත්තීරුල, 9 එම ඒ. පිත්තාමි, 10 ඒ. ආර්. ඒ. සුද්දහාමි, 11 ඒ. ආර්. ඒ. ඇස්. කවරුල, 12 ඒ. ඇම්. මුදලිහාමි, 13 ඒ. කේ. හේරන්තාමි, 14 ඒ. කේ. බන්ඩා, 15 ඒ. ඒ. සිත්තිරි බන්ඩා, 16 හිතෝකඩවල උක්කුබන්ඩා	1 3 25
E 1160	වෙලඉස්මන්තේහේන	1 හිතෝකඩවල උක්කුබන්ඩා, 2 රෝලොකුමා	0 2 39
F 1160	රඹුක්වැවේහේන	1 ආර්. කේ. බන්ඩා, 2 ආර්. කේ. පුත්තීරුල, 3 ආර්. කේ. පුත්තීරුල, 4 ආර්. කේ. මුදලිහාමි ආරච්චි, 5 ආර්. සේකුන්ගෙරුල්ලාගෙදර උක්කුබන්ඩා, 6 එම කවරුල, 7 එම මැනික්කරුල	1 0 32.25
O 1159	ඉඹුල්ගස්හේන	සිතියම 2,296. ගම—බඹරම්කොගම. අන්දම—හේන. 1 රෝලොකෝරලේ ආරච්චිල්ලාගෙදර බන්ඩා, 2 එම අප්පුහාමි, 3 හිතෝකඩවල මුදලිහාමි, 4 එම උක්කු බන්ඩා, 5 එම ලපරුල	1 1 7.50
P 1159	බඹරම්කෝගමවෙල	අන්දම—කුඹුර. හිතෝකඩවල උක්කුබන්ඩා, 2 රෝලොකෝරලේ ආරච්චිල්ලාගේ බන්ඩා, 3 එම අප්පුහාමි	0 1 8.25
R 1159	එම	1 හිතෝකඩවල උක්කුබන්ඩා, 2 එම ලපරුල, 3 රෝලො බන්ඩා	0 0 20.50
S 1159	කෝන්ගහහේන	අන්දම—හේන. 1 හිතෝකඩවල මුදලිහාමි, 2 එම උක්කුබන්ඩා, 3 එම ලපරුල, 4 රෝලොකෝරලේ ආරච්චිල්ලාගේ බන්ඩා, 5 එම අප්පුහාමි	1 0 10
K 1157	බෝගහහේන	සිතියම 2,289. ගම—හිතෝකඩවල. අන්දම—හේන. හිතෝකඩවල මුදලිහාමි ආරච්චි, 2 එම කපුරුහාමි, 3 එම පිත්තාමි	0 1 23.25

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	මහත. අ. රු. ප.
L 1157	බෙරපරගමසායේසේන	1 රෙලෝකෝරලේ ආරම්භයේ ඛනඩා, 2 එම මුදලිකාමි ආරම්භ, 3 එම පුත්තීරු, 4 එම උක්කුඛන්ඩා, 5 කිනෝකඩවල උක්කුඛන්ඩා, 6 එම මුදලිකාමි, 7 එම ඛනඩා, 8 එම අප්පුකාමි, 9 නාඹරේ සුද්දකාමි, 10 පාලමුල්ලේ උක්කුඛන්ඩා, 11 විලෝගෙදර කේ. උක්කුඛන්ඩා, 12 එම කේ. උක්කුඅප්පුකාමි අන්දම—වැව.	1 0 2
M 1157	බෙරපරගමසායේසේන	රෙලෝකෝරලේ ආරම්භයේ ඛනඩා, 2 එම මුදලිකාමි ආරම්භ, 3 එම පුත්තීරු, 4 එම උක්කුඛන්ඩා, 5 කිනෝකඩවල උක්කුඛන්ඩා, 6 එම මුදලිකාමි, 7 එම ඛනඩා, 8 එම අප්පුකාමි, 9 නාඹරේ සුද්දකාමි, 10 පාලමුල්ලේ උක්කුඛන්ඩා, 11 විලෝගෙදර කේ. උක්කුඛන්ඩා, 12 එම කේ. උක්කුඅප්පුකාමි	0 0 12.50
E 1166	කුඩාගමසේන	සිතියම 2,367. ගම—කුඩාගම. අන්දම—සේන. 1 අවවරලේ කුච්චිකරුස්සයිවු, 2 එම සාවන්තා මුනා ගම—කුඩාගම. අන්දම—වැව.	3 1 16.25
F 1166	වැව	1 අවවරලේ කුච්චිකරුස්සයිවු, 2 එම සාවන්තා මුනා	0 0 7.75
Y 1165	දම්පාලාස්සේගමකුඹුර	සිතියම 2,366. ගම—දම්පාලාස්සේගම. අන්දම—කුඹුර. 1 කුඹුක්වැවේ නැකන්රුල්ලාගෙදර සොහොදිරුල, 2 එම ලපරුල	0 2 39
Z 1165	එම	1 කුඹුක්වැවේ නැකන්රුල්ලාගෙදර දරසොහොදිරුල, 2 එම පිත්තාමි	0 1 2.50
A 1166	එම	මිරිහන්පිටියේරුල්ලාගෙදර සුද්දකාමි සහ තවත් කෙනෙක් අන්දම—සේන.	0 0 9.25
B 1166	ගලතාවාසේන	කුඹුක්වැවේ නැකන්රුල්ලාගෙදර සොහොදිරුල සහ තවත් කෙනෙක්	0 0 23.50
C 1166	එම	මිරිහන්පිටියේරුල්ලාගෙදර සුද්දකාමි සහ තවත් කෙනෙක්	0 0 35.25
D 1166	දම්පාලාස්සේගමලන්ද	දම්පාලාස්සේගම ගම්මු	0 3 0.50
W 1165	වෙලතාවසේන	සිතියම 2,365. ගම—මුඩුපොකුගේගම. අන්දම—සේන. කාසිලෙඹිඹේ අදවාපුල්ලේ විදුගේලාගේ අන්දම—වැව.	7 2 7
X 1165	මුඩුපොකුගේවැව	කාසිලෙඹිඹේ අදවාපුල්ලේ විදුගේලාගේ	0 0 11
A 1165	ඉන්සිනිගහසේන	සිතියම 2,364. ගම—කැකුනැව. අන්දම—සේන. මොහොට්ටාල්ලාගෙදර මුදියන්සේ සහ තවත් අය	0 2 16.25
B 1165	එම	විදුගේලාගේගෙදර කවුරුල සහ තවත් අය	0 0 1.50
C 1165	හැලඹිගහසේන	වි සේනේගමකෝරලේ ඛනඩා සහ තවත් අය අන්දම—කුඹුර.	0 3 8
D 1165	ගම්බිරිගහකුඹුර	වෙදරුල්ලාගෙදර ඛනඩා අන්දම—සේන.	0 0 1.75
E 1165	හැලඹිගහසේන	වෙදරුල්ලාගෙදර කිරිතාමි සහ ඛනඩා අන්දම—කුඹුර.	0 0 22.50
F 1165	ගම්බිරිගහකුඹුර	වෙදරුල්ලාගෙදර කිරිතාමි	0 0 29.75
G 1165	කෝන්ගහකුඹුර	මොහොට්ටාල්ලාගෙදර මුදියන්සේ	0 0 21
H 1165	මුත්තෙට්ටුවේකුඹුර	තෙත්තිපලගම රචේමහත්මයා	0 0 14.75
I 1165	එම	වලස්සැවේ මුදලිකාමි	0 0 10
J 1165	එම	මහපොල කවුරුල	0 0 11
K 1165	එම	මොහොට්ටාල්ලාගෙදර මුදියන්සේ	0 0 13.50
L 1165	එම	කේ. වෙදරුල්ලාගෙදර සොහොදිරුල	0 0 11.25
M 1165	එම	මැනිකරුල්ලාගෙදර සුදුකාමි	0 0 12.75
N 1165	එම	වෙදරුල්ලාගෙදර ඛනඩා	0 0 21
O 1165	පිටකොටුවේ කුඹුර	මොහොට්ටාල්ලාගෙදර මුදියන්සේ සහ තවත් අය අන්දම—සේන.	0 1 32.50
P 1165	පිටකොටුවේසේන	මොහොට්ටාල්ලාගෙදර මුදියන්සේ සහ තවත් අය	0 0 2.50
Q 1165	කුඹුක්ගහමුල්ලේසේන	කැකිඳුවලපත්තලේ රත්තපෝති කෙරුන්තාන්සේ	0 1 11
R 1165	කැපුම්ගලගහකොට්ටේසේන	කෙළුන්වෙරලගෙදර කිරිතාමි	0 0 9.50
S 1165	තිඹිරිගහප්පුසේන	මොහොට්ටාල්ලාගෙදර මුදියන්සේ සහ මැනිකරුල්ලා ගෙදර සුද්දකාමි	1 0 35.50
T 1165	දුරුමපිටියේ සේන	විසේනේගම වෙදරුල්ලාගෙදර කිරිඛන්ඩා සහ තවත් අය	0 1 27
U 1165	ඇතැවගහමුල්ලේසේන	මොහොට්ටාල්ලාගෙදර මුදියන්සේ	0 3 9
V 1165	එම	1 එම, 2 වෙදරුල්ලාගෙදර කිරිතාමි	1 0 20.75
H 1164	දළුපිටියේසේන	සිතියම 2,363. වත්තිගත්පත්තුව. ගම—නාඹරේගම. වත්තිලන්තැකෙලාගෙදරලපරුල වෙල්විදුගො සහ තවත්	1 0 2
I 1164	එම	නාඹරේගමරුල්ලාගෙදර සුද්දකාමි සහ තවත් අය	0 1 36.25
J 1164	එම	වත්තිලන්තැකෙලාගෙදර සුද්දකාමි හිටපු ආරම්භ සහ තවත් අය	0 0 35.25
K 1164	එම	වත්තිලන්තැකෙලාගෙදර සේරත්තාමි සහ තවත් අය	0 1 3.25
L 1164	එම	කපුඛද්දේ ගමරුල, පුත්තීරු, ඛද්දේරුල සහ තවත් අය	0 0 30.25

කො.	ඉඩමේ නම.	අයිතියකම කියව්නා.	මගක. අ. රු. ප.
M 1164	එම	අන්දම—සේන. මාකඩුවාමේ කෝරළලාගෙදර සෙල්ලවන්තියාමි සහ තවත් අය	1 1 12.25
N 1164	එම	උකකුරුල්ලාගෙදර මුදලිසාමි සහ තවත් අය අන්දම—වැව.	0 2 2.25
O 1164	එම	—	0 0 37.50
P 1164	ඉරවැලිසේන	අන්දම—සේන. වන්තිඋත්තැගෙලාගෙදර කපුරුගාමි සහ තවත් අය	0 1 10
Q 1164	එම	උඩුවේරියගෙදර බන්ධා	0 0 22.75
R 1164	එම	කුකුලරලාගෙදර කන්දප්පු සහ තවත් අය	0 1 5.25
S 1164	එම	කපුබද්දේගමරුල්ලාගෙදර පුත්තිරල වෙදරල	0 1 26
T 1164	එම	වන්තිඋත්තැගෙලාගෙදර බන්ධා	0 1 18
U 1164	එම	වන්තිඋත්තැගෙලාගෙදර සුද්දගාමි	0 2 38
V 1164	එම	තරමාතොරුල්ලාගෙදර බන්ධා හිටපු විදුනේ	0 3 7
W 1164	කොමලේසේන	කුකුලරලාගෙදර මුදලිසාමි සහ තවත් අය අන්දම—කුඹුර.	0 3 22.75
X 1164	එම	උඩුවේරියරුල්ලාගෙදර තේරන්ගාමි සහ තවත් අය	0 0 4
Y 1164	එම	කුකුලරලාගෙදර කන්දප්පු සහ තවත් අය	0 1 12.25
Z 1164	එම	කුකුලරලාගෙදර මුදියන්සේ සහ තවත් අය	0 3 1.50
Z 1163	විහපිරියේසේන	සිතියම 2,362. ගම—විහපිරියගම. අන්දම—සේන. තවරලාලෙකිබේ තවත් අය අන්දම—කුඹුර.	0 2 11.25
A 1164	දන්ගහකුඹුර	තවරලාලෙකිබේ සහ තවත් අය	0 1 22
B 1164	කෝත්තකකුඹුර	—	0 0 17.25
C 1164	එම	මුනා කානා කප්පිලෙකිබේ විදුනේ	0 0 29.25
D 1164	මීගහකුඹුර	වෙදරුල්ලාගෙදර මැනික්රල අන්දම—සේන.	0 0 23.75
E 1164	දන්ගහසේන	වෙදරුල්ලාගෙදර මැනික්රල	0 1 6.25
F 1164	කෝත්තහසේන	අප්පුගාමි හිටපු ආරච්චි	0 2 21
G 1164	කපුරුගහසේන	බද්දේරුල්ලාගෙදර උක්කුබන්ධා සිතියම 2,361. ගම—දිගනේ.	0 1 28.75
V 1163	කිටුලේසේන	කීරිගාමි හිටපු ආරච්චි සහ තවත් අය අන්දම—කුඹුර.	6 3 16.25
W 1163	කීරිවෙල	කීරිගාමි හිටපු ආරච්චි සහ තවත් අය	0 1 12
X 1163	එම	එම	0 0 1.25
Y 1163	කිටුලේවැව	අන්දම—වැව. කීරිගාමි හිටපු ආරච්චි සහ තවත් අය	0 0 38

එබැවින් ඉඩම් අයිතිකරුවන්ටට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවිට පොදුජනතාව දැනගැනීම සඳහා කන්වෙති වගන්තියේ බිහාකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැවදෙනම හමුත්තේ නොහොත් හමුත් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1900 ක්වූ සැප්තැම්බර් මස 30 වෙනි දින දවල් 11 කනියමට අඹුන්පොලදි මා ඉදිරිපිටට පැමිණ එ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටිනට බිහා වා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණකන් ඊට ඇත්තාවූ හමුත්තේ අයිතියමේ තොරතුරුත් කියාසිටිනට බිහාබව මෙයින් දැනගත යුතුයි.

වම් 1900 ක්වූ සැප්තැම්බර් මස 4 වෙනි දින කුරුනෑගල කවිවේරියේදිග. ඇච්. සී. පිහර්, ආණ්ඩුවේ ඒජන්ත වමික.

1876 ම (බඳු)-තු 3 ම ඉලක්කප්පාදාපනිනු 7 ම පිරිබිඳු පිරිකාරම වැදකලා පුකෙකන්දිප්පාකප්පා කලු ආනුම පිරිබිඳුකප්පා කලු වෙණ්දියනාන පින්නාප්පොලපප්පාම කාණිකින, අං.තාවතු:—
පිරිතමපාදා ඉලක්කම 2,294. වනනීකර්මප්පා.

කුණට.	කාණිකින පොප්.	උරිත්තාණියන පොප්.	විසාලම. අ. රු. ප.
W 1158	උඩවෙවපන්ලකෙණ	ඉතිප්පි—අකුණේ. ක්පරම—අකුණේ. 1, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ; 2, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ; 3, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ; 4, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ; 5, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ; 6, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ.	1 0 17
Y 1158	තනනිකකොරුලෙලු මු	ක්පරම—වෙවකුණේ. 1, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ; 2, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ; 3, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ; 4, අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ.	0 1 34.50
Z 1158	පක්කලුප්පා	Y 1158 ම කුණේපාදා	0 1 34
A 1159	මෙත්තෙලුප්පා	අකුණේවෙවකුණේ උඩවෙවකුණේ අඳුණේ නායිදේ.	0 0 5

வீபரம்—சேன.

குறியீடு.	காணியினது பெயர்	உரிதநாளியின் பெயர்	விசாலம். ஏ. ஞா. பெ.
C 1159	இக்கெனகககேன	1, முகனேவெடனைடேலாகே புஞ்சிநாயிதே ; 2, முகனேவெடனைடேலாகே அஉசடேய நாயிதே ; 3, முகனேவெடனைடேலாகே கிறிநாயிதே வீபரம்—தோட்டம்.	1 0 37-25
G 1159	முகனேவத்தை	முகனேவெடனைடேலாகே உக்குநாச்சிறே	0 0 4
H 1159	முகனேவத்தை	முகனேவெடனைடேலாகே உக்குநாச்சிறே	0 0 11-75
<p>பிரதமபடத்து இலக்கம் 2,293. வன்னிகற்பற்று. குறிச்சி—நாவகத்தை. வீபரம்—நெலலு.</p>			
O 1158	நாவகத்தைவெல	அம்பன்பொலவிகார	0 0 25
P 1158	நாவகத்தைவெல	கொனகடவெல மெனிகிரூலவெகெதற உக்குரூல ; கொனகடவெல மெனிகிரூலவெகெதற வலல் லேறலவெகெதற உக்குவண்டா வீபரம்—வணடிப்பாறை.	0 2 11-50
Q 1158	முகனேவத்தை	P 1158, ம் துண்டைப்போல	0 0 5
R 1158	முகனேவத்தை	குறிச்சி—முகனே. வீபரம்—சேன.	
T 1158	பகலபிறியிகேன	1, கொனகடவெல மெனிகிரூல ; 2, கொனகடவெல மெனிகிரூலவெகெதற உக்குரூல ; 3, கொன கடவெல பலலேறலவெகெதற உக்குவண்டா குறிச்சி—நாவகத்தை.	0 0 7-25
V 1158	உடவெல பனலகேன	1, கொனகடவெல மெனிகிரூலவெகெதற அப்புகாமி ; 2, கொனகட வெல அப்புகாமி ; 3, கொனகட வெல கெதறவண்டா வீபரம்—சேனம்.	0 1 1-75
I 58	இக்கெனகககேன	1, முகனே வெதநாயதெலாகே அப்புகாமி ; 2, முகனே வெதநாயதெலாகே புஞ்சி நாயிதே ; 3, முகனே வெதநாயதெலாகே புஞ்சி நாயிதே ; 4, முகனே வெதநாயதெலாகே சலுநாச்சிறே ; 5, முகனே வெதநாயதெலாகே கிறிநாயிதே ; 6, கொனகடவெல மெனிகிரூல கோரூல பிரதமபடத்து இலக்கம் 2,292. வன்னிகற்பற்று. குறிச்சி—கொணமடிகை. வீபரம்—சேன.	0 0 10
J 1158	இக்கெனகககென	1, கொனகடவெல முதலிகாமி ; 2, கொனகடவெல மெனிகிரூலவெகெதற அப்புகாமி ; 3, கொனகட வெல அப்புகாமி ; 4, கொனகடவெல அப்புகாமி வெகெதறவண்டா வீபரம்—சேனம்.	1 3 37-50
K 1158	இக்கெனகககென	I 1158 ம் துண்டைப்போல வீபரம்—சேனம்.	0 1 29-50
N 1157	மொறககயாயகேன	I 1158 ம் துண்டைப்போல பிரதமபடத்து இலக்கம் 2,291. வன்னிகற்பற்று. குறிச்சி—உடங்காவ. வீபரம்—சேன.	0 8 0
N 1157	மொறககயாயகேன	1, உடங்காவ கோரூலவெகெதற பிங்காமி ; 2, உடங் காவ கோரூலவெகெதற பிங்காமி ; 3, உடங்காவ கொரூலவெகெதற பிங்காமிலலாகெதற அப்புகா மி ; 4, உடங்காவகொரூலவெகெதற ஆரூச்சில கெதற வன்னிகாமி ; 5, உடங்காவகொரூலவெ கெதற அப்புகாமி வெதரூல ; 6, உடங்காவகொ ரூலவெகெதற ஆரூச்சிலவெகெதற பிங்காமி வீபரம்—சேனம்.	1 0 37 0 0 11-25
O 1157	மொறககயாயகேன	N 1157 ம் துண்டைப்போல	
P 1157	மொறககயாயகேன	1, உடங்காவெ கொரூலவெகெதற பிங்காமி ; 2, உட ங்காவெ கொரூலவெகெதற பிங்காமிலலாகெதற அப்புகாமி ; 3, உடங்காவெ கொரூலவெகெதற ஆரூச்சிலாகெதற வன்னிகாமி ; 4, உடங்காவஆரூ ச்சிலவெகெதற அப்புகாமி வெதரூல ; 5, உடங் காவ ஆரூச்சிலவெகெதற வெதரூலவெகெதற புஞ சிறூல ; 6, உடங்காவ ஆரூச்சிலவெகெதற பிங்காமி	1 0 29-50
R 1157	மகாவெவயாய	1, உடங்காவ கோரூலவெகெதற பிங்காமி ; 2, உடங் காவ கோரூலவெகெதற ஆரூச்சிலவெகெதற அப்புகா மி வெதரூல ; 3, உடங்காவ கோரூலவெகெதற வ ன்னிகாமி ; 4, உடங்காவ கோரூலவெகெதற வெத ரூலவெகெதற புஞ்சிறூல வீபரம்—சேனம்.	1 2 21
S 1157	மகாவெவயாய	1, உடங்காவ கோரூலவெகெதற ஆரூச்சிலவெகெதற வ ன்னிகாமி ; 2, உடங்காவ கொறலவெகெதற பிங் காமி ; 3, உடங்காவ கொறலவெகெதற மெனிகிர ல ; 4, உடங்காவ கொறலவெகெதற மெனிகிர லவெகெதற வீபரம்—சேனம்.	0 1 30
		1, உடங்காவ கோரூலவெகெதற கப்புகாமி ; 2, உட ங்காவ கொறலவெகெதற ஆரூச்சிலவெகெதற மெனி க்கிரூல ; 3, உடங்காவ கொறலவெகெதற வெதரூ லவெகெதற புஞ்சிறூல	0 0 11-50

குண்.டு.	காணியினது பெயர்.	உரித்தாளியின பெயர்.	விசாலம், ஏ. ஞா. பெ.
T 1157	மதாவெவயாய	உடங்காகொறளளகெதற பிங்காமி	0 0 10
U 1157	ஓடி	1, உடங்காகொறளளகெதற மெனிகிராளளகெதற கவுராள ; 2, உடங்கா கொறளளகெதற ஆறச்சிள்ளகெதற அபபுகாமி வெதறள	0 0 17-25
V 1157	ஓடி	1, உடங்காகொறளளகெதற அபபுகாமி வெதறள ; 2, உடங்கா கொறளளகெதற வெதறள்ளகெதற புஞ்சிறுள ; 3, உடங்கா கொறளளகெதற ஆறச்சிள்ளகெதற மெனிக்கிருள	0 0 11-75
W 1157	ஓடி	உடங்காவ வன்னிகாமிளளகே நங்காமி	0 1 33-50
X 1157	ஓடி	1, வெதறளளகெதற புஞ்சிராள ; 2, பினகாமிளளகெதற அபபுராள	0 0 8-25
Y 1157	ஓடி	1; உடங்காவ ஆறச்சிள்ளகெதற பிங்காமி ; 2, உடங்காவ ஆறச்சிள்ளகெதற வன்னிகாமி ; 3, உடங்காவ ஆறச்சிள்ளகெதற வெதறளளகெதற புஞ்சிராள ; 4, உடங்காவ ஆறச்சிள்ளகெதற பிங்காமிளளகெதற கேறத்தகாமி	0 0 9
Z 1157	ஓடி	உடங்காவ ஆறச்சிள்ளகெதற அபபுகாமி வெதறள	0 0 16-25
A 1158	ஓடி	1, உடங்காவ ஆறச்சிள்ளகெதற வன்னிகாமி ; 2, உடங்காவ ஆறச்சிள்ளகெதற மெனிகிராள ; 3, உடங்காவ ஆறச்சிள்ளகெதற மெனிக்கா ; 4, உடங்காவ ஆறச்சிள்ளகெதற பிங்காமி	0 0 13-25
B 1158	ஓடி	உடங்காவ பிங்காமிளளகெதற அபபுகாமி	0 0 9-25
C 1158	ஓடி	உடங்காவ அபபுகாமி வெதறள	0 0 13-25
D 1158	ஓடி	1, உடங்காவ கோறளளகெதற கபபுறுகாமி ; 2, உடங்காவ கோறளளகெதற வெதறளளகெதற புஞ்சிறுள ; 3, உடங்காவ கோறளளகெதற ஆறச்சிள்ளகெதற அபபுகாமி வெதறள	0 0 23-25
1158	ஓடி	உடங்காவ கொறளளகெதற பிங்காமி	0 0 0-18
F 1158	கொங்காகேன	விபரம்—சேன.	
		1, உடங்காவ வன்னிகாமிலகெதற நங்காமி ; 2, உடங்காவ வன்னிகாமிலகெதற அபபுகாமிலகெதற அபபுகாமி வெதறால	0 1 8-50
G 1158	ராசமிலயாயகேன	1, உடங்காவகோராலகெதற பிங்காமி ; 2, உடங்காவ கோராலகெதற ஆறச்சிள்ளகெதற அபபுகாமி வெதறால ; 3, உடங்காவ கோராளளகெதற வன்னிகாமி ; 4, உடங்காவ கோராளளகெதற வன்னிகாமிளளகெதற லொக்கு நங்காமி ; 5, உடங்காவ கோராளளகெதற புஞ்சிராளளகெதற நங்காமி ; 6, உடங்காவ கோறளளகெதற பிங்காமி ; 7, உடங்காவ கோராளளகெதற நங்காமிளளகெதற அபபுரால	1 3 21
H 1158	ஓடி	ஓடி	1 2 10-25
10846	கோங்ககேன	பிரதமபடத்து இலக்கம் 2,290. வன்னிகற்பற்று. குறிச்சி—யாகபலுகல்வெவ. விபரம்—சேன.	4 2 14
W 1160	கனகிறியகளகேன	முடி பிரதமபடத்து இலக்கம் 2,302, வன்னிகற்பற்று. குறிச்சி—செயம்பள. விபரம்—சேன.	
A 1161	சியம்பளாவே கும்புற	கனகிறிகேகோறனை காணேபணசள வி. நத்தணபொள விபரம்—நெல்லு.	1 1 10
C 1161	சியம்பளாவேகேன	கனகிறிகேகோறனை காணேபணசள வி. நத்தணபொள விபரம்—சேன.	0 2 22
H 1160	அம்முணனெகுமபுற	பிரதமபடத்து இலக்கம் 2,301. வன்னிகற்பற்று. குறிச்சி—டெத்தாவ. விபரம்—சேன.	1 0 30
		1, டெத்தாவ உடவெறியள்ளகெதற வண்டாவிதாளை ; 2, டெத்தாவ உடவெறியறளளகெதற வல்லியறளளகெதற முசலிகாமி ; 3, டெத்தாவ உடவெறியறளளகெதற நங்காமி	1 2 1-50
H 1160½	ஓடி	ஓடி	0 0 7-75
I 1160	கோங்ககேன	டெத்தாவ புஞ்சிராள விபரம்—நெல்லு.	0 3 25
J 1160	பகளவெள	டெத்தாவ புஞ்சிராள	0 1 14-05
K 1160	ஓடி	டெத்தாவ உடவெறியறளளகெதற வண்டாவிதாளை	0 0 13-25
L 1160	ஓடி	1, டெத்தாவ உடவெறியறளளகெதற வண்டாவிதாளை ; 2, டெத்தாவ உடவெறியறளளகெதற மெனிகிராள ; 3, டெத்தாவ உடவெறியறளளகெதற புஞ்சிராள ; 4, டெத்தாவ உடவெறியறளளகெதற சீகாதகாமி ; 5, டெத்தாவ உடவெறியறளளகெதற நம்மெனிக்கா	0 0 5

குறிச்சி—டெத்தாவ.

தலை.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. டூ. பெ.
M 1160	பகனவெள	1, ரெலொமுதலிகாமி ஆராச்சி; 2, க. வியனறளள கெதற கிறிகாமி	0 1 13-50
O 1160	ஹி	ரெலொமுதலிகாமி ஆராச்சி	0 0 32
P 1160	ஹி	1, டெத்தாவ விதானெனெகெதற கப்புறுகாமி வெதரூள;	0 1 18-50
Q 1160	ஹி	1, டெத்தாவ னொக்கனெனெகெதற அப்புரூள;	
		2, ஹி முதலிகாமி; 3, ஹி கிக்கிறிகாமி;	
		4, ஹி வண்டா; 5, ஹி தமமித்தறளள	
S 1160	ஹி	1, டெத்தாவ னொக்கனெனெகெதற முதலிகாமி; 2, ஹி மெனிகளததனூ விவரம்—சேனை.	0 0 23-75
V 1160	இந்தாகுமபுறயேன	S 1160 துணைபையேல், பிரதமபடத்து நொம்பா 2,300, வணிகறப்பற்று. குறிச்சி—காயாகம. விவரம்—சேனை.	2 0 36-25
G 1160	உசவுகொணயேன	1, ரொனொ கோரூள அராச்சிளளகெ தற வண்டா; 2, ஹி புஞ்சிரூள; 3, ஹி கே ராதலூமி; 4, ரொனொமுதலிகாமி ஆராச்சி; 5, ம முனூறளளகெதற மெனிகிரூள; 6, செததுங்க உ கருவண்டா	2 3 16
		பிரதமபடத்து இலக்கம 2,299, வணிகறப்பற்று. குறிச்சி—ரொளகம. விவரம்—சேனை.	
C 1160	இஸ்மததேஏன	1, க. ரொனொ புஞ்சிவண்டா; 2, ஹி வண்டி எத்தனூ; 3, ஹி முதலிகாமி ஆராச்சி; 4, ஹி ம. மெனிகிரூள; 5, ஹி ம. கிறிவண்டா; 6, ஹி ம. ச. உகருவண்டா; 7, ஹி ம. ம. அப்புகாமி; 8, ஹி புஞ்சிரூள; 9, ஹி அ. பிங்காமி; 10, கி. ம. அ. சுதகாமி; 11, கி. ம. அ. ச. சுவாரா; 12, கி. ம. முதலிகாமி; 13, கி. க. கே ராதலூமி; 14, கி. க. வண்டா; 15, கி. அ. மிக்கி றிவண்டா; 16, கித்தோக்கடவென	1 3 25
		குறிச்சி—ரெலொகம. விவரம்—சேனை.	
E 1160	வெலாயிஸ்மததகேன	1, க. உகருவண்டா; 2, ரெலலேகமா	0 2 39
F 1160	மடபுகவெவகேன	1, ம. க. வண்டா; 2, ம. க. புஞ்சிரூள; 3, ம. க. புஞ சிவண்டா; 4, ம. க. முதலிகாமி ஆராச்சி; 5, ம. க. செததுங்கரூலகெதற உகருவண்டா; 6, ம. க. கவரூள; 7, ம. க. மெனிகிரூள	1 0 32-25
		பிரதமபடத்து இலக்கம 2,296, வணிகறப்பற்று. குறிச்சி—வழப்பறமித்தோகம. விவரம்—சேனை.	
O 1159	இமபலகஸகேன	1, ரெலலோ கோரூள அராச்சிலகெதறவண்டா; 2, ரெலலோ கோரூள அராச்சிலகெதற அப்புகாமி; 3, கித்தோகடவென முதலிகாமி; 4, கித்தோகடவென உகருவண்டா; 5, கித்தோ கடவென லபபரூள	1 1 7-50
		விவரம்—நெலலூ.	
P 1159	வழப்பறமித்தோகடவென	1, கித்தோகடவென உகருவண்டா; 2, ரெலலோ கோரூள அராச்சிலலாகே வண்டா; 3, ரெல லோ கோரூள அராச்சிலலாகே அப்புகாமி	0 1 8-25
R 1159	ஹி	1, கித்தோகடவென உகருவண்டா; 2, கித்தோகட வென லபபரூள; ரெலலோ வண்டா	0 0 20-50
		விவரம்—சேனை.	
S 1159	கோங்கககேன	1, கித்தோகடவென முதலிகாமி; 2, கித்தோகட வென உகருவண்டா; 3, கித்தோகடவென லப பரூள; 4, ரெலலோ கோரூள அராச்சிலலாகே வண்டா; 5, ரெலலோ கோரூள அராச்சிலலாகே அப்புகாமி	1 0 10
		பிரதமபடத்து இலக்கம 2,289. வணிகறப்பற்று. குறிச்சி—கித்தோகடவென. விவரம்—சேனை.	
K 1157	மொகாககேன	1, கித்தோகடவென முதலிகாமி ஆராச்சி; 2, கித் தோகடவென கப்புறுகாமி; 3, கித்தோகடவென பிங்காமி	0 1 23-25
1157	வெரபரகமயாயகேன	1, ரெலலோ கோரூள அராச்சிகே வண்டா; 2, ரெ லலோ கோரூள அராச்சிகே முதலிகாமி ஆராச் சி; 3, ரெலலோ கோரூள அராச்சிகே புஞ்சிரூ ள; 4, ரெலலோ கோரூள அராச்சிகே உகரு வண்டா; 5, கித்தோகடவென உகருவண்டா; 6, கித்தோகடவென முதலிகாமி; 7, கித்தோகடவெ ன லபபரூள; 8, கித்தோகடவென அப்புகாமி; 9, தாமபரகெதற சுதகாமி; 10, பலமுலலெ உகரு வண்டா; 11, விவொகெதற கெ. உகருரூள; 12, விவொகெதற கெ. உகருஅப்புகாமி	1 0 12

விவரம்—தேள்வையிலலாத சூளம்.

கூண்.	காணியினது பெயர்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. மு. பெ.
M 1157	வொபாசமுயாயகேன : L 1157 ம் துண்டைப்போல பிரதமபடத்து இலக்கம் 2,367. வணிகந்பற்று.	உரித்தாளியின் பெயர்.	0 0 12:50
E 1166	குடாகமகென	குறிச்சி—குடாகம. விவரம்—சேன. அட்டவறளை குட்டி கராசசாய்ப்பும சாவள்ள	3 1 16:25
F 1166	செடி	விவரம்—சூளம். முன E 1166 ம் துண்டைப்போல பிரதமபடத்து இலக்கம் 2,366. வணிகந்பற்று.	0 0 7:75
Y 1165	தம்பெலசெகமகென மபுற	குறிச்சி—தம்பெலசெகம. விவரம்—நெலலு.	
Z 1165	செடி	1, குமுகவெவெ நெககத்தூராலகெதறை சொகுந்தருளை ; 2, குமுகவெவெ நெககத்தூராலகெதறை லப்பருளை	0 2 39
A 1166	செடி	1, குமுகவெவெ நெககத்தூராலகெதறை சொகுந்தருளை ; 2, குமுகவெவெ நெககத்தூராலகெதறை பிங்காமி	0 1 2:50
B 1166	கலகாவெகென	மிரிகமபிறயிருளைகெதரை சுதகாமியும் இன்னும் ஒருவனும	0 0 9:25
C 1166	செடி	விவரம்—சேன. குமுகவெவெ, நெககத்தூராலகெதறை சொகுந்தருளையும் இன்னும் ஒருவனும	0 0 23:50
D 1166	தம்பெலசெகமகென	மிரிகமபிறயிருளைகெதரை சுதகாமியும் இன்னும் ஒருவனும	0 0 35:25
W 1165	வெலகாவெகென	தம்பெலசெகம ந டடவாகம் பிரதமபடத்து இலக்கம் 2,365. வணிகந்பற்று.	0 3 0:50
X 1165	முடாபொகருளவெ வெ	குறிச்சி—முடிபொகருளகம. விவரம்—சேன. காசிலெமமெ ஆதம்புள்ள விதானலாகெ	7 2 7
A 1165	இங்கினிகாககென	விவரம்—சூளம். காசிலெமமெ ஆதம்புள்ள விதானலாகெ பிரதமபடத்து இலக்கம் 2,364. வணிகந்பற்று.	0 0 11
B 1165	செடி	குறிச்சி—கெகருளவ. விவரம்—சேன.	
C 1165	கெலமபகாககென	மொகட்டலாகெதற முதியானசெயும் மறுபேரும்	0 2 16:25
D 1165	கம்பிளிகாக்குமபுற	விதானலாகெதற கவுருளையும் மறுபேரும்	0 0 1:50
E 1165	கெலமபகாககென	வீகெனகம கோருளை வண்டாவும் மறுபேரும்	0 3 8
F 1165	கம்பிளிகாக்குமபுற	விவரம்—நெலலு.	
G 1165	கொங்காககுமபுற	வெதராலகெதறவண்டா	0 0 1:75
H 1165	முத்தடுவெகுமபுற	விவரம்—சேன.	
I 1165	செடி	வெதருளைகெதற கிரிகாமியும் வண்டாவும்	0 0 22:50
J 1165	செடி	விவரம்—நெலலு.	
K 1165	செடி	வெதருளைகெதற கிரிகாமி	0 0 29:75
L 1165	செடி	மொகொட்டலாகெதற முதியானசெ	0 0 21
M 1165	செடி	நெக்கிபொலகம றட்டமகாக்கமையா	0 0 14:75
N 1165	செடி	வவ்வெவமுதலிகாமி	0 0 10
O 1165	பிறற்கொட்டுவெகுமபுற	ஒபொலகவுருளை	0 0 11
P 1165	பிறற்கொட்டுவெகென	மொகொட்டலாகெதற முதியானசெ	0 0 13:50
Q 1165	சூபககாகமுலகென	கெ. வெதாரலைகெதற சொகுந்தாரலை	0 0 11:25
R 1165	குளுவியாலகாககென	பெணிககாரலைகெதற சுதகாமி	0 0 12:75
S 1165	திம்பிரிகலவிதானகென	விவரம்—நெலலுக்குதகககு.	0 0 21
T 1165	துறம்பிறறியெகென	மொகொட்டலாகெதற முதியானசெயும் மறுபேரும்	0 1 32:50
U 1165	ஏகட்டகாகமுலகென	விவரம்—சேன.	
V 1165	செடி	மொகொட்டலாகெதற முதியானசெயும் மறுபேரும்	0 0 2:50
H 1164	தலுபிறறியாகென	கெககிருவல பான்சாலை றடனசொற்றி தெருஉன் னுணசை	0 1 11
		குறிச்சி—கெக்குளுவை. விவரம்—சேன.	
		தெலுமவொலகெதற கிரிகாமி	0 0 9:50
		மொகொட்டலாகெதற முதியானசெ மெனிககாரல தெற சுதகாமி	1 0 35:50
		விகெனகம வெதாரானகெதற கிரிவண்டாவும் மறுபேரும்	0 1 27
		மொகொட்டலாகெதற முதியானசெ	0 3 9
		1, மொகொட்டலாகெதற முதியானசெ; 2, வெதாராலகெதற கிரிகாமி	1 0 20:75
		பிரதமபடத்து இலக்கம் 2,363. வணிகந்பற்று.	
		குறிச்சி—தம்பறகம. விவரம்—சேன.	
		வணிகனெனகெலாகெதற லப்பருளை வெல்வதானையம் மறுபேரும்	1 0 2

අංකය.	කාணියිනු பெயர்.	உரித்தானியின் பெயர்.	விசாலம். ஏ. அ. பெ.
I 1164	தாவலகேன	தாமற கமரூலகெ ஐனா சுதகாமி கீதானையும் மறுபேரும்	0 1 36-25
J 1164	ஓடி	வணனிலனனகலாகெ திர பனைய ஆராச்சியும் மறுபேரும்	0 0 35-25
K 1164	ஓடி	வணனிலனனகலாகெ திர கெறதகாமியும் மறுபேரும்	0 1 3-25
L 1164	ஓடி	கந்துவந்தெ கமரூல புஞ்சிரூன் மதிராலையும் மறுபேரும்	0 0 30-25
M 1164	தாவலயாவெகேன	மாகடுவாவெ கோரூலகெ ஐனா செலவவணனிகாமியும் மறுபேரும்	1 1 12-25
N 1164	ஓடி	உகரூராலெ - ஐனா முதலிகாமியும் மறுபேரும்	0 2 2-25
O 1164	தாவலவெவெ	விவாம—சேன.	0 0 37-50
P 1164	ஏறவிலிகேன	வணனிலனனகலாகெ ஐனா கபபுரூனா விதானையும் மறுபேரும்	0 1 10
Q 1164	ஏாவெலிகேன	உடுவெரியகெதற வண்டா	0 0 22-75
R 1164	ஓடி	குக்குலராலகெ திர கந்தபபுவும் மறுபேரும்	0 1 5-25
S 1164	ஓடி	கந்துமுத்தெ கமரூலகெ திர புஞ்சிரூனா வெதரூனா	0 1 26
T 1164	ஓடி	வணனிலனனகலாகெ திர வண்டா	0 1 18
U 1164	ஓடி	வணனிலனனகலாகெ திர சுதகாமி	0 2 38
V 1164	ஓடி	நறமாராலகெ திர வண்டா பனைய விதான	0 3 7
W 1164	கொமலகென	குக்குலராலகெ திர முதலிகாமியும் மறுபேரும்	0 3 22-75
X 1164	கொமலகெமபுற	விவாம—நெல.	0 0 4
Y 1164	ஓடி	உடுவெரியாலகெ திர கெரத்தாமியும் மறுபேரும்	0 1 12-25
Z 1164	ஓடி	குக்குரானகெ திர கந்தபபுவும் மறுபேரும்	0 3 1-50
பிரதமபடத்து இலக்கம் 2,362. வணனிகற்பறறு.			
Z 1163	சினபிற்றியகென	குறிச்சி—சீனபிற்றியகம். விவாம—சேன. நாவுராலவெமமெயும் மறுபேரும்	0 2 11-25
A 1164	தனகாகுமபுற	விவாம—நெல.	0 1 22
B 1164	கொங்காகுமபுற	நாவுராலவெமமெயும் மறுபேரும்	0 0 17-25
C 1164	ஓடி	மு. க. கச்சிலெமம் விதான	0 0 29-25
D 1164	மீகாகுமபுற	வெதாரானகெ திர மெனிகாரலை	0 0 23-75
E 1164	தனகாககென	விவாம—சீன.	0 1 6-25
F 1164	கொங்காககென	வெதாராலகெதற மெனிகாரலை	0 2 21
G 1164	கதுறுகாககென	அப்புகாமி பனைய ஆராச்சி	0 1 28-75
பிரதமபடத்து இலக்கம் 2,361. வணனிகற்பறறு.			
V 1163	குளகென	குறிச்சி—கிணை. கிரிகாமி பனைய ஆராச்சியும் மறுபேரும்	6 3 16-25
W 1163	கிம்பிறிவெல	விவாம—நெலவு.	0 1 12
X 1163	ஓடி	கிரிகாமி பனைய ஆராச்சியும் மறுபேரும்	0 0 1-25
Y 1163	குளவெவ	விவாம—குளம். கிரிகாமி பனைய ஆராச்சியும் மறுபேரும்	0 0 38

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஆஸ்)-த்துக காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதிடவர்கள் எனக்குக கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புகுகொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான இத்தனைகுகொண்டு பிரசிடதமாய் விளம்பரஞ்செய்யவேண்டும்.

மேற்சூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் (ஆஸ்) பிரட்டாசிமாசம் 30 ந் தேதியிலன்று 11 மணிகு அமப்பனை கச்சேரியில் எனமுள் பாக வெளிப்படடுத் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்கு காய்த தர்ம சாதிக்கும் உரித்துகளின தொலகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் செட்டுக்கொள்ளப்படுகின்றது.

குறுகைல கச்சேரி,
1900 ம் (ஆஸ்) பிரட்டாசிமா 4 ந் வ.

எப். சி. பிஷர்,
அரசாட்சி ஏசண்டு.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Wednesday, September 12, 1900, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Arrack Rents and Toll Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalment for the month of August, 1900.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From October 1, 1900, to December 31, 1900.

Arrack Rents.—Siyane and Hewagam korales, Panadure.

Bridges.—Victoria, Bambalapitiya, Embulgama, Dandugama, Giriulla, Sitawaka, Toppu, Nainamadam, Badureliya, and Morapitiya.

Canals.—Hendala, Kittampahuwa, Kalutara, Lock-gate.

Ferries.—Hanwella, Mutuwadiya, Kitulgahawatta, Pugoda, Anguruwatota, Kepu-ela.

Roads.—Ja-ela to Henaratgoda, Pasyala to Hanwella, Kotte to Kaduwela, Colombo to Avisawella, Mirihana to Mattegoda, Kelaniya to Henaratgoda, Pamankada to Horana, Alutgama to Radawana, Hanwella to Nambapana, Colombo to Galle between 14th and 15th mileposts, Colombo to Galle between 29th and 30th mileposts, Negombo to Dunugaha, Minuwangoda to Kotadeniyawa, Selathandiya to Alutapola, Pasyala to Giriulla, Kotadeniyawa to Mirigama, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Colombo to Kandy between 10th and 12th mileposts, Colombo to Kandy between 21st and 23rd mileposts, Wisidagama to Wewita.

F. R. ELLIS,
The Kachcheri, Government Agent,
Colombo, September 5, 1900.

මෙහි පහත සඳහන්වන කාලවලට බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වන කොසියම් අරක්කු රේන්දකක් සහ පාලම් රේන්දකක් නවුන් පලමු ගැනුම්කාරයින් විසින් වර්ෂ 1900 ක්වූ අගෝස්තු මාසේ මාස මුදල වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ් මස 12 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙව්වොත් ඔහුන්ගේ අලුතේම වෙනුව එකී රේන්ද වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ් මස 12 වෙනි බද්ද දවල් 2කේ කතිසමට කොළඹ කවචේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි නඩත්තට බැර.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝම්බ් මස 1 වෙනි දින පටන් වර්ෂ 1900 ක්වූ දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා:

සියනැ සහ සේවාගම් කෝරලවල සහ පානදුරේ අරක්කුරේන්ද.

වික්වෝරියද, ඔම්බලපිටියේද, ඇඹුල්ගමද, දඹුගමද, හිරිපුල්ලේද, සිතාවකද, නොප්පුවේ සහ නයින මඩමද, බදුරලිය සහ මොරපිටියේ පාලම් රේන්ද.

ගැඳුලද, කිත්තන්පහුවේද, කළුකර සහ සන්තබස්කි ගමේන් ඇලරේන්ද.

ගන්වැල්ලේද, මුතුමාසියේද, කිතුල්ගමවත්තේද, පුගොඩද, අතුරුවානොවේ සහ කැපුඇලේන් නොවූ පල් රේන්ද.

ඡූරැලේ සිට ගෙවරන්ගොඩවද, පස්ගාලේ සිට ගන්වැල්ලවද, කෝට්ටේ සිට කඩුවෙලවද, කොළඹ සිට අවිස්සාවේල්ලවද, මිරිකානේ සිට මත්තේගොඩවද, කැලුකියේ සිට ගෙවරන්ගොඩවද, පාමන්කඩ සිට හොරනවද, අළුත්ගම සිට රදුවානවද, ගන්වැල්ලේ සිට නම්බානවද, කොළඹ සිට ගාල්ලට ගත පාරේ හැනැස් 29යේ සහ 30 කනුඅතරේද, මහවුමේ සිට දුනා ගහවද, මිනිවන්ගොඩ සිට කොටදෙනියාවවද, සෙල්ලන්ගහන්දියේ සිට අළුතැපලවද, පස්ගාලේ සිට හිරිපුල්ලවද, කොටදෙනියාවේ සිට මිරිගමවද, මහවුමේ සිට හිරිපුල්ලට ගත පාරේ හැනැස්ම 4රේ සහ 6යේද, 8වේ සහ 9යේ කනුඅතරේද, කොළඹ සිට නුවරට ගත පාරේ හැනැස්ම 10යේ සහ 12යේ කනු අතරේද, කොළඹ සිට නුවරට ගත පාරේ හැනැස්ම 21යේ සහ 23යේ කනු අතරේද, විසිදගම සිට දැව්වද, කොළඹ සිට ගාල්ලට ගත පාරේ හැනැස්ම 14රේ සහ 15වේ කනු අතරේ පාරේ රේන්ද.

ඇ. ජ. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.
වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ් මස 5 වෙනි දින කොළඹ කවචේරියේදී.

Plumbago Lands.

NOTICE is hereby given that on October 4, 1900, at 1 P.M., the Government Agent, Southern Province, will put up to public auction, at the Galle Kachcheri, the lease of the under-mentioned lands supposed to contain plumbago for a term of ten years, on conditions which can be ascertained at the Galle Kachcheri:—

Sketch.	Wellaboda pattu.		
	Karandeniya.	A.	R. P.
1 Mandakanda	...	10	0 0
2 Do.	...	2	3 10
Bentota-Walallawiti korale.			
Elpitiya.			
3 Kahambiliyagoda	...	2	0 0
Hinidum pattu.			
4 Poilakanda	...	2	1 30

W. A. WEBBEKON,
The Kachcheri, for Government Agent,
Galle, September 4, 1900.

ගාලු දිස්ත්‍රික්කේ පිහිටි මෙහි පහත සඳහන්කර තිබෙන බිම්කම්වල මිනරන් හැරීම පිණිස දහඅවුරුද්දක බද්ද ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්තයන් නාන්සේ විසින් වර්ෂ 1900 ක්වූ ඔක්තෝම්බ් මස 4 වෙනි දින දවල් 1ට ගාල්ලේ කවචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.
විකිනීමේ කොන්දේසි ගැණ ගාල්ලේ කවචේරියේදී ලේලුම්කර දැනගනට පුළුවන.

වැල්ලඹබදක්කුව. කරන්දෙනියා.

නො.	ඉඩම.	ග. ර. ප.
1	මන්ඩකන්ද	10 0 0
2	එම	2 3 10
බෙන්තර වලල්ලා විවිකෝරලේ. ඇල්පිටිය.		
3	කහමිලියාගොඩ කැලේ	2 0 0
සිනිදුම්පත්තුව. කෝරලේගම.		
4	පොයිරුකන්ද	2 1 30

බිම්ලියු. ඒ. විරකෝන්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.,
වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ් මස 4 වෙනි දිනදී.

NOTICE is hereby given that the following Toll Rents of the Central Province from January 1 to December 31, 1901, will be exposed for sale by public auction at the Kandy Kachcheri on Monday, September 17, 1900, at 1 P.M., upon the conditions specified below.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Municipal Tolls.

- 1. Peradeniya bridge and Iriyagama road toll.
2. Katugastota bridge and road toll.
3. Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.
4. Lewella ferry.
5. Halloluwa ferry.
6. Ilukmodara and Kundasale ferries.
7. Ampitiya and Gurudeniya road tolls. Payment of toll at either place on the same day will clear the other.

Government Tolls.

- 1. Gampola bridge.
2. Pupuressa road toll.
3. Pussellawa road toll.
4. Ramboda road toll and toll at Tawalantenna near the junction of Watagoda road with the Gampola-Ramboda road. Payment of toll at either place on the same day will clear the other.
5. Pannal-oya bridge.
6. Bambarakele-Kodigaha road toll.
7. Gondennawa road toll.
8. Bowwagama bridge.
9. Kaduwala road toll.
10. Teldeniya bridge and Kengalla road toll.
11. Madawala road toll.
12. Kalindacla-Perabahutenna road toll.
13. Balakaduwa road toll.
14. Aluwihare and Weragama road tolls. Payment of toll at either place on the same day will clear the other.
15. Dambulla (1) at Dambulla bazaar on the North road and Dambulla (2) at Dambulla on the road from Kurunegala to Trincomalee. Payment at either of these places to clear the other on the same day.
16. Galwela.
17. Nalanda bridge.
18. Kolongahamula road toll.
19. Rikiligaskada road toll.

- 20. Weragantota ferry.
21. Gampola and Kadugannawa road tolls. Payment of toll at either place on the same day will clear the other.

Kandy Kachcheri, September 4, 1900.

H. WACE, Government Agent.

විෂය 1901 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන මඩුවා දිසාවේ පාලම් කොටුපල් රේන්ද පහත දක්වන කොන්දේසිවලට එකතුව වෂී 1900 ක්වූ සැප්තැම්බර් මස 17 වෙනි සඳුදා පස්වරු එකට මහනුවර කවිවෙරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුණනට යෙදෙන මහ මෙසින් දන්වමි.

ඉල්ලා ගන්නාලද ගනනෙන් සියේව දහස බැගින් ගනනක් ගැනුම්කාරයා විසින් විකුණනු දවසේදීම මුද ලෙත් බැඳුනාවට ඕනෑම. එම ඉල්ලීම උතුමානන් වගන්සේ විසින් බාරගන්ව යෙදුනොත්, ඔහුගේ ඉල්ලීම උතුමානන්වගන්සේ විසින් ඒත්තුගන් බව දහම දුන් දින පවත් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පංගුවක් වටිනා ඇප ඒත්තුගන් මුද් දර ඔප්පුවලින් හෝ තුනෙන් පංගුවක් වටිනා ඇප මුද ලෙත් හෝ බැඳු සම්පුර්ණකරන්ට ඕනෑම.

ඇප පිණිස කඩනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාන් උත්තාන්සේව ගෙවියයුතු ගාස්තු වද, ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පුර්ණ කෙරීමටද, ඉඩම් කන්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර්කෙරීමටත් ගෙවියයුතු ගාස්තුන් ඔහු විසින් ගෙවන්ට ඕනෑම.

ඇප වෙනුවෙන් කඩනලද ඉඩම්වල ඔප්පු ඒවා මට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යවන් නැති බවට ඉඩම් ලියා සටහන්කරණි රෙජිස්ට්‍රාර්තුනගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ඇප දෙන තැනැත්තාගේ විශ්වමන් ලබාගතයුතුයි. මෙහිණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තරන් තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගත හැකිවේ.

නාගරිකසභාවට අයිති පාලම් රේන්ද.

- 1. පේරාදෙණියේ පාලම සහ ඊරියගම පාරේ රේන්දය.
2. කටුගස්තොට පාලම සහ පාරේ රේන්දය.
3. හෝනවත්තේ කොටුපල සහ කලාතුමියේ පාලම.
මෙසින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙව්වොත් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙව්මෙන් නිදහස්ය.
4. ලේවැල්ලේ කොටුපල.
5. හල්ඔබ්වේ කොටුපල.
6. ඉඔක්මෝදර සහ කුන්ඩසාලේ කොටුපල්.
7. අම්පිටිය සහ ගුරුදෙනියේ පාරේ රේන්ද.
මෙසින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙව්වොත් ඒ දවස තුලදී අනිකට රේන්දකාසි ගෙව්මෙන් නිදහස්ය.

ආණ්ඩුවේ පාලම් රේන්ද.

- 1. ගම්පල පාලම.
2. පුපුරුසේ පාරේ රේන්දය.
3. පුස්සැල්ලාවේ පාරේ රේන්දය.
4. රම්බඩ පාරේ රේන්දය සහ කවුලන්තාන්සේ රේන්දය. එනම් වටගොඩ පාර සහ රම්බඩ සිට ගම්පලට සහ පාර හන්දීමෙන නැත.
මෙසින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙව්වොත් ඒ දවස තුලදී අනිකට රේන්දකාසි ගෙව්මෙන් නිදහස්ය.
5. පත්තල්ඔයේ පාලම.
6. බඹරකැලේ කොඩිගහපාරේ රේන්දය.
7. ගොන්දෙන්නාවේ පාරේ රේන්දය.
8. බිච්චාගම පාලම.
9. කඩවල පාරේ රේන්දය.
10. තෙල්දෙනියේ පාලම සහ කෙන්නල්ලේ පාරේ රේන්දය.
11. මඩවල පාරේ රේන්දය.

- 12. කළුගල, පෙරබහුතැන්නේ පාරේ රේන්දය.
 - 13. බලකඩුවේ පාරේ රේන්දය.
 - 14. අම්බලාගේ සහ මේරගම පාරේ රේන්දය.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අතිකව රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
 - 15. දඹුල්ලේ රේන්ද දෙක, එනම්: දඹුල්ලේ කඩ මත්තියේ සාපයේට සහ පාරේ නොමිමර එකේ රේන්ද පලද, කුරුනෑගල සිට ත්‍රිකුණාමලේට සහ පාරේ නොමිමර දෙකේ රේන්දපලය.
 - මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අතිකව රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
 - 16. ගල්වෙල.
 - 17. තාලන්දේ පාලම.
 - 18. කොලොන්නගමුල පාරේ රේන්දය.
 - 19. රිකිල්ලගස්කඩ පාරේ රේන්දය.
 - 20. මේරගමනොව කොටුපල.
 - 21. ගම්පල සහ කඩුගන්නාවේ පාරේ රේන්දය.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අතිකව රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
- එම්. එස්,
ආණ්ඩුවේ ඒජන්තලත්තාත්තේ.
- වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 4 වෙනි දින මහනුවරදිග.

NOTICE is hereby given that on Tuesday, September 11, 1900, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachechi, at the risk of the original purchasers, any of the under-mentioned Toll Rents of the North-Western Province from October 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1900.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.
Further conditions will be read and explained on the day of sale.

Bridges.

- 1. Mettibokka, at or near the bridge near 13th milepost from Kandy.
- 2. Deduru-oya, on Kurunegala-Puttalam road.
- 3. Deduru-oya, on Kurunegala-Dambulla road.
- 4. Dodangaslanda.
- 5. Maguru-oya, on Kurunegala-Giriulla road.
- 6. Maguru-oya, on Kurunegala-Puttalam road.

Roads.

- 7. Kurunegala-Polgahawela at Polgahawela, at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
 - 8. Kurunegala-Kandy, at Mallowapitiya.
- Kurunegala Kachechi, F. C. FISHER,
September 1, 1900. Government Agent.

වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා සහ කාලය ඇතුළත මෙහි පහත සඳහන්වෙන වසඹ දිසාමේ පාලම් සහ පාරේ රේන්දයකට ඒවා ගනු ලැබූ පළමු ගැනුම්කාරයෝ විසින් වර්ෂ 1900 ක්වූ අගෝස්තු මාසයට කොටස්වශයෙන් ගෙවිය යුතු මාසමුදල වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි දින නොහොත් ඊට ප්‍රථමයෙන් ගෙවන විට නොදෙන්නාන් එසේ ගෙවන විට නොදෙන රේන්ද පළමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී සැත්කම්වූ මස 11 වෙනි දිනකට පස්වරු දෙකට කුරුනෑගල කවිමේරියේදී නැවත විකුණන විට යෙදෙන බව මෙයින් දැනුම්දුන්නා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලනු ලැබූ මුදලෙන් දහයෙන් කොටසක් කවිමේරියේ බැඳිය යුතුය.
වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කියවා හෝ රුමිකර දෙනවා ඇත.

පාලම් රේන්ද.

- 1. නුවර පාරේ මැව්බොක්ක පාලම් රේන්දපල, නුවරපාරේ 13වන කනුවල පාලමේ හෝ ඒ අතර.
- 2. කුරුනෑගල පුත්තලම් පාරේ තිබෙන දුරුමියේ පාලම් රේන්දපල.
- 3. කුරුනෑගල දඹුල්ල පාරේ තිබෙන දුරුමියේ පාලම් රේන්දපල.
- 4. දෙඩන්ගස්ලත්දේ පාලම් රේන්දපල.
- 5. කුරුනෑගල ගිරිල්ල පාරේ මගුරුමිය.
- 6. කුරුනෑගල පුත්තලම් පාරේ තිබෙන මගුරුමිය පාලම් රේන්දපල.

පාරේ රේන්ද.

- 7. පොල්ගහවෙල කුරුනෑගල පාරේ පොල්ගහවෙල පාරේ රේන්දපල, කොළඹ පාරේ 47වන කනුව ගාමා හෝ කුරුනෑගල පාරේ 11වන කනුව ගාමා.
- 8. කුරුනෑගල නුවරපාරේ මල්ලව රේන්දපල.

ඇඳ. සී. පිඞර.

වසඹ දිසාමේ ආණ්ඩුවේ ඒජන්තලත්තාත්තේ.
වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 1 වෙනි දින කුරුනෑගල කවිමේරියේදී.


NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Narangodamukalana, situate in the village of Narangoda in the Uda pattuwa of the Nawadun korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Evan Maberly Durand-Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 15th day of August, 1900, order and declare that the said land, commonly called and known as Narangodamukalana, situate in the village of Narangoda in the Uda pattuwa of the Nawadun korale, in the Province of Sabaragamuwa, and shown as lot 1 in plan No. W. L. O S. 3 P. S. of lands situate in the said village, a certified copy whereof is hereunto annexed,

and containing in extent 503A. 2R. 0P., and bounded as follows : on the north by Kalahagathena, Ringana-dola, Halketiya-dola, Halketiyeheen-dola; on the east by Kuttapitiya village boundary, Siripadastane Vihare Land, Arambe-dola, Gallenehenawatta



Situation : Narangoda village in Uda pattuwa of Nawadun korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1	Narangodamukalana	503	2 0

Surveyor-General's Office,
Colombo, February 8, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

Arambe-dola, Gallenehenawatta ; on the south by Kobellagallahena, Mudagamuwehena, Nugahena, Aturadeniyahena, Pitaketiya-dola, Vidanagehena, and Haliyawala-ela ; and on the west by Kataliyanehena Ringana-dola, and Periapallehena—is the property of the Crown.

The following lots included within the above boundaries are excluded:—

No. of Plan.	Lot.	Name of Land.	Extent.			
			A.	R.	P.	
<u>W. L. O. S. 3 P. S.</u> 243	4	Katukendakelehena	3	3	20	
	5	Kalugalpattehena	0	2	9	
	6	Periapallehena	11	0	32	
	7	Periaudahena	3	1	7	
	8	Muttettuhena	6	0	20	
	9	Talagahahena	7	0	25	
	10	Pattingahena	5	3	26	

Ratnapura Kachcheri,
August 15, 1900.

EVAN M. BYRDE,
Government Agent.

MISCELLANEOUS NOTICES.

WHEREAS rinderpest has broken out at Ambalakanda in Tunpalata pattu of Paranakuru korale, in the District of Kegalla of the Province of Sabaragamuwa, it is hereby declared that the said village Ambalakanda—bounded on the north by Pondape village, west by Dotel-oya, south by Dolosbage, and east by Arama village—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

Kegalla Kachcheri,
September 3, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.